




1949 අංක 58 දරන මුදල් නීති පනතේ 43 (2) වගන්තිය පරිදි මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරනු ලබන වාර්ෂික පදනමින් සකස්කළ වාර්තාව (2008 - 2016)

Domestic Debt



Report forwarded to the Minister of Finance in terms of Section 43 (2) of the Monetary Law Act, No. 58 of 1949 (2008-2016)

01. Background for the issue of the Report and its nature

When the Minister in charge of the subject of finance makes a request in terms of Section 43(2) of the Monetary Law Act, No. 58 of 1949 the accounts of the Central Bank of Sri Lanka should be examined and the results thereof should be forwarded to the Minister of Finance by the Auditor General. Notwithstanding the provisions in the Act, you had, by your letter No. FM/WM/17/16 dated 19 August 2016, made a request to me to examine the accounts of the Public Debt Department of the Central Bank of Sri Lanka relating to the direct placements in government securities since 2008 on a per year basis and report findings on ten specific questions. Even though responding to your request does not fall within the scope of the Auditor General in accordance with the above Section, this report is furnished in consideration of the national importance of the subject. Nevertheless, in the preparation of this Report I deviated from the methodology of presenting of the Audit Reports, to prepare this report on the annual basis, in separate volumes from the year 2008 to 2015 in order to forward replies to the 10 questions referred to above, furnished to me by you.

02. The following methodologies were followed in the preparation of this Report

2.1 Examination of the following Documents

- 2.1.1 The Operational Manual updated as at 31 July 2013, on the procedure followed by the Central Bank of Sri Lanka on the issuance of the Treasury Bonds.
- 2.1.2 The Monetary Law Act No. 58 of 1949
- 2.1.3 The decisions of the Monetary Board of the Central Bank on the issuance of the Treasury Bonds.
- 2.1.4 The written replies furnished by the Central Bank in response to my written requests for obtaining explanations/information relevant to this Report.
- 2.1.5 Handbook on Developing Government Bond Markets issued by the International Monetary Fund and the World Bank in the year 2001

2.2 Other Examinations

- 2.2.1 Subjecting the information received in various manner to an analytical review.
- 2.2.2 Examination of certain information relevant to the primary market.
- 2.2.3 Examination of certain information relevant to the secondary market.
- 2.2.4 Evaluation of the information furnished by the Central Bank of Sri Lanka.
- 2.2.5 Discussions with the relevant officers of the Central Bank of Sri Lanka.

03. Limitation of Scope

It is emphasized that in the preparation of this Report my scope was subjected to the following limitations.

- 3.1** Even though it was stated that the Central Bank had acted on the subject under reference in accordance with the procedures in a certain Operational Manual, it was reported to me that it is not an Operational Manual approved by the Monetary Board or by any other institution having such authority.
- 3.2** Any Operational Manual (that is from 1996 to 2016) other than the copy of the Operational Manual referred to in the above paragraph, updated in the year 2013 had not been furnished to Audit.
- 3.3** The existence of a considerable period of time between the date of assigning the examination of the subject process to the Auditor General and the dates of occurrence of the relevant events.
- 3.4** Lack of Authority for the Auditor General to obtain the very important information on the secondary market from the third parties or for obtaining confirmation thereof.
- 3.5** As the Central Bank has stated that the Information Sheets relating to the issuance of bonds under the direct placement for the period prior to the year 2008 are not available with the bank, the inability to subject the information relating to that period to a material analysis
- 3.6** Even though an examination in-depth of the Bond Issuance Process commenced in the year 1997 has to be carried out in order to furnish

replies to the ten questions relating to 2,136 instances of issuance of bonds from the year 2008 to 2016, adequate time could not be spent for such examination due to the impatience and the unethical reminders of the Minister of Finance.

04. The questionnaire furnished by the Minister of Finance and the Auditor General's replies/observations thereon.

The Executive Summary of the related Replies/Observations is given below.

4.1 Whether such placements were carried on with due approval of the Monetary Board

Attention was paid to the following positions in carrying out an evaluation whether the due approval of the Monetary Board relating to the issuance of bonds under the direct placement was available.

- (i) Even though approval had been obtained for the yield rate made use of for the issuance of bonds under the direct placement on 07 January 2008, a request not made in the relevant paper for the direct placement and the absence of evidence to identify whether that is the first application in any form whatsoever made for obtaining the approval in connection with the issuance under the direct placement.
- (ii) The issuance of bonds under the direct placement even before 07 January 2008.
- (iii) Mention made in the Operational Manual that the issuance of bonds under the direct placement as a methodology for the issuance of bonds.
- (iv) That in the Temporary Suspension of the issuance of bonds under the direct placement on 27 February 2015, by the Governor of the Central Bank without the approval of the Monetary Board there was no evidence in support that this placement was identified as followed without the formal approval.
- (v) That even after the temporary suspension of the direct placement, such placement had been in operation.
- (vi) That the the Central Bank emphasized to me in writing that all issuances under the direct placement had been done with the approval of the Monetary Board.
- (vii) The issuance of bonds under the direct placements existed since April 2015 or even from a period prior to that, up to the year 2015 and the lack of evidence in support that it had been revealed as a non-formal act.

Accordingly, any material facts to believe that the Central Bank had issued bonds under the direct placement without the due approval of the Monetary Board did not catch my attention.

The observations relevant to this question in respect of the years from 2008 to 2016 appear under question No.4.1 of the Separate Volumes 01 to 09 referred in paragraph 01 above.

4.2 Whether adequate Internal Controls and decision-making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

Even though the Central Bank emphasized to me that the Central Bank had introduced Internal Control Systems and Decision Making Processes in order to ensure that the fund raising by the Central Bank is not done without transparency and to prevent the occurrence of irregular activities, in view of the matters appearing under the Question No.4.2 in the volumes referred to above, it was observed that the Processes/Systems introduced by the Central Bank were insufficient and that action surpassing such controls had been taken.

The observations relevant to this question in respect of the years from 2008 to 2016 appear under question No.4.2 of the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.3 Whether the placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (Please provide a list of such captive sources along with information on placements)

It was not confirmed that the Captive Sources were identified for the first time in the year 2008. According to the information made available by the Central Bank it was revealed that the issuance of bonds had been made under the direct placement with effect from April 2005. In view of the statement of the Central Bank that the bank was not in possession of the information of the period prior to April 2005, such information could not be materially examined. As such whether the bonds had been issued or not issued under the direct placement during the period prior to April 2005 could not be examined. In obtaining the approval for the yield rates relevant to the issuance of bonds under the direct placement, bonds had been issued to two Government owned Primary Dealers and six Primary Dealers in the

Private Sector whose names did not appear in the Monetary Board Paper MB/PD/1/26/2008 dated 07 January 2008. Out of the bonds issued under the direct placement in that instance, bonds valued at Rs.553,670 million, that is, 12 per cent of the total value of bonds so issued, were observed as issued from the year 2008 to the Primary Dealers in the Private Sector.

The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appear under question No.4.3 of the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.4 Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

Whether the best or the specific rate applicable for the auction system and the direct placement related to the Treasury Bonds, had been determined globally in the operation of the Government Securities Market was not revealed. The Handbook related to this subject issued by the International Monetary Fund and the World Bank does not specifically mention about this matter. It was observed that most countries utilize both systems under different rates. The Central Bank has emphasized to me that the auction system is made use of according to the Global Methodologies. Nevertheless, according to the matters pointed out in the "Special Audit Report submitted by the Auditor General to the Committee on Public Enterprises on Treasury Bonds issued by the Central Bank of Sri Lanka during the period from February 2015 to May 2016" tabled in Parliament by me on 29 June 2016, it was observed that the bond auctions held on 27 February 2015 and 29 March 2016 had not been held in accordance with the requirement of safeguarding transparency appearing in paragraph 5 of the Handbook referred to above. Further the acceptance value of Treasury Bonds issued being more than the tendered value for sale of Treasury Bonds invited by the Central Bank as described in the question No. 4.4 in the volumes referred to in the following paragraph as well was observed as an instance of disregarding the requirement for safeguarding the transparency.

The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appear under question No.4.4 of the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.5 Whether placements were open only for securities offered for particular auction or other securities at the choice of investors

The securities(bonds) relating to a particular auction as well as the securities not offered for such auction had been sold to the Primary Dealers under the direct placement. However, the Central Bank has revealed to the Audit that such sale of other Treasury Bonds are not made only on the desire of the buyer but also as desired by the Central Bank as well.

The observations relevant to this question in respect of the years from 2008 to 2016 appear under question No. 4.5 of the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.6 Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

As 57 per cent of the value of bonds issued during the period of 09 years considered, had been issued at yield rates less than the market rates and at the yield rates equal to the market rates, it was observed that the yield rates had been desired for resulting in a minimal cost to the Government.

Nevertheless, assuming that the Monetary Board had, by its decision dated 07 October 2008, granted approval for the computation of the yield rate by adding 05 Basis Points to the market rate by paying attention to the improvement of the Government Securities Market and by using the 05 Basis Point as the Bench Mark and considering the above observations, the use of other yield rates in the direct placement by deviating from the specific yield rate arrived at by adding 05 Basis Points to the market rate, whether it would be in line with the objective of improving the Securities Market is a questionable issue. It was observed that 99 per cent of the total value of bonds issued during the 9 years under review had been issued at rates outside the yield rate that should be obtained by adding 05 Basis Points to the market rate.

The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appear under question No.4.6 of the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.7 Whether yield rates on private placements have been lower than market yield rates

According to the information made available by the Central Bank it was observed that 57 per cent of the value of bonds issued under the direct placement, during

the period of 9 years under review had been issued at a rate less than the market yield rate and/or at equal rates.

The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appear under question No.4.7 of the Separate Volumes 01 to 09 referred to the paragraph 01 above.

4.8 Whether Government Securities market development has been suppressed by such placements

The Central Bank has informed me that the Central Bank had not carried out an extensive study as to whether the government securities market development had been suppressed due to the issuance of bonds under the direct placement. Such an extensive study in that connection has not been carried out even by the State Audit due to the existence various limitations. As such, it is not possible in this instance, to give a reply whether the development of the Government Securities Market had been suppressed due to the use of the direct placement.

The observations relevant to the question, in respect of the years from 2008 to 2016 appear under question No.4.8 in the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.9 Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

The Central Bank has confirmed that the Public Debt Department of the Central Bank had not carried out a study whether the issuance of bonds under the direct placement had an impact on reducing the cost of the supply of funds of the Government. Nevertheless, it was observed that due to the issuance of 57 per cent of the value of bonds under the direct placement during the period of 9 years under review had been issued at yield rates less than the yield rate of the market and/or at equal yield rates, the cost of government funds supply had been reduced through the direct placement as compared with auction method.

The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appear under question No.4.9 in the Special Volumes 01 to 09 referred to in paragraph 01 above.

4.10 Whether the Central Depository on Government Securities operates with Standard IT Controls to prevent any Unauthorized Transfer of ownership of Securities

It was observed the Central Depository is operated by a System of Standard Computer Controls for the prevention of the transfer of the ownership of Government Securities without authority. The Governor of the Central Bank has also informed me that such unauthorized transfer of ownership has not been reported to the Central Bank up to date. Nevertheless, the specific information of a complaint made by the Ceylon Electricity Board to the Central Bank that the ownership of an investment in bonds made by the Provident Fund of the Ceylon Electricity Board through the Primary Dealer Entrust Securities PLC had not been recorded in its name in the Central Bank and that the Central Bank had carried out an investigation thereon has been revealed. As such the adequacy of the existing Standard Information Technology controls to prevent the illegal transfer of ownership has become a questionable issue. In view of the various limitations and as it is not practical for an external audit to examine the accuracy of the transfer of the ownership of the Government Securities occurring frequently and whether that is being documented correctly, the adequacy of the above controls was not evaluated during the course of this examination .


The observations relevant to this question, in respect of the years from 2008 to 2016 appears under question No.4.10 in the Separate Volumes 01 to 09 referred to in paragraph 01 above.

In the overall analysis of all these exposures indicated that in the process of supply of funds to the Government through Treasury Bonds, the necessity exists for the authorities concerned of the Central Bank of Sri Lanka, its Public Debt Department and the General Treasury to direct their attention with further intensity and execute their functions by the optimum utilization of their specialist knowledge, experience and resources effectively, qualitatively and economically, in order to result in the least cost to the Government and to ensure the development of the Government Securities Market.


Auditor General

Several Tables/Curves prepared from the important data of the funds supply process through Government Securities relating to the years 2008 to 2016 are given below.


The Graph on the values of the overall domestic loan according to the Registers of the Central Bank as at the last date of the years 2008 to 2010 was as follows.




Graph on the Yield Rate Curve of the secondary market as at the last dates of the years 2008 to 2016 was as follows.




Graph on the yield rate curve of the secondary market of the bonds of two year maturity period or less as at the last date of the year 2008 to 2016 was as follows.




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of three year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows.




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of four year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows.




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of five year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of six year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of ten year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of fifteen year maturity period or less as at the last date of the years 2008 to 2016 was as follows




Graph on the Yield Rate Curve of the secondary market of the bonds of twenty year maturity period or less as at the last date of the years 2015 and 2016 was as follows



Graph on the Yield Rate Curve of the secondary market of the bonds of thirty year maturity period or less as at the last date of the years 2015 and 2016 was as follows



The Graph on the values appearing in the Registers of the Central Bank as Treasury Bonds, Treasury Bills, Rupee loans and other loans as at the end date of the years 2008 to 2016 was as follows.



1949 අංක 58 දරන මුදල් නීති පනතේ 43 (2) වගන්තිය පරිදි මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරනු ලබන වාර්ෂික පදනමින් සකස් කල වාර්තාව (2008 -2016)

01. මෙම වාර්තාව නිකුත් කිරීමේ පසුබිම හා වාර්තාවේ ස්වභාවය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 43(2) වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටින විට මහ බැංකුවේ ගිණුම් පිළිබඳව පරීක්ෂා කර එම ප්‍රතිඵල විගණකාධිපති විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම පනතේ විධිවිධාන එසේ වුවද ඔබ විසින් 2016 අගෝස්තු 19 වන දිනැති අංක FM/WM/17/16 දරන ලිපිය මගින් 2008 වර්ෂයේ සිට සිදුකර ඇති සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ගිණුම්, ඔබ විසින් මා වෙත එවා ඇති නිශ්චිත ප්‍රශ්න 10 කට අදාලව වාර්ෂික පදනමින් පරීක්ෂා කර එම අනාවරණයන් ඔබ වෙත ඉදිරිපත් කරන ලෙස මා වෙතින් ඉල්ලා ඇත. ඉහත වගන්තිය අනුව ඔබගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම විගණකාධිපතිගේ විෂය පථයට අයත් නොවුවද අදාල විෂයයේ ඇති ජාතික වැදගත්කමද සලකා මෙම වාර්තා ඉදිරිපත් කරනු ලැබේ. කෙසේ වුවද වෙනත් විගණන වාර්තා ඉදිරිපත් කරන ක්‍රමවේදයෙන් බැහැරව ඔබ විසින් මා වෙත ඉදිරිපත් කර තිබූ ඉහත සඳහන් කර ඇති ප්‍රශ්න 10 ට පිළිතුරු සැපයෙන අයුරින් වාර්ෂික පදනමින් 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වෙන් වෙන් වෙළුම් වශයෙන් මෙම වාර්තාව සකසන ලදී.

02. මෙම වාර්තාව පිළියෙල කිරීමේදී පහත දැක්වෙන ක්‍රමවේදයන් අනුගමනය කරන ලදී.

2.1 පහත සඳහන් ලේඛන පරීක්ෂා කිරීම

- 2.1.1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කරන පිළිවෙත් දැක්වෙන 2013 ජූලි 31 දිනට යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත.
- 2.1.2 1949 අංක 58 දරන මුදල් නීති පනත.
- 2.1.3 භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාලව මහ බැංකුවේ මුදල් මණ්ඩල තීරණ.
- 2.1.4 මෙම වාර්තාවට අදාල පැහැදිලි කිරීම්/තොරතුරු ලබා ගැනීම් සඳහා මා විසින් කරනු ලැබූ ලිඛිත ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් මා වෙත ලබා දී ඇති ලිඛිත පිළිතුරු.
- 2.1.5 රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා 2001 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති අත්පොත.

2.2 වෙනත් පරීක්ෂාවන්.

- 2.2.1 විවිධ ආකාරයෙන් ලද තොරතුරු විශ්ලේෂණාත්මක විග්‍රහයකට ලක් කිරීම.
- 2.2.2 ප්‍රාථමික වෙළෙඳපොළට අදාළ ඇතැම් තොරතුරු පරීක්ෂාව.
- 2.2.3 ද්විතීක වෙළෙඳපොළට අදාළ ඇතැම් තොරතුරු පරීක්ෂාව.
- 2.2.4 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දුන් තොරතුරු ඇගයීමට ලක් කිරීම.
- 2.2.5 ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම.

3. විෂය පථය සීමාවීම

මෙම වාර්තාව පිළියෙළ කිරීමේදී මාගේ විෂය පථය මතු දැක්වෙන සීමා කිරීම්වලට යටත්ව තිබූ බව අවධාරණය කරනු ලැබේ.

- 3.1 විෂයගත ක්‍රියාවලියට අදාළව මහ බැංකුව යම් මෙහෙයුම් අත්පොතක දැක්වෙන පිළිවෙත් අනුව කටයුතු කළ බව සඳහන් කර තිබුණද, එය එහි මුදල් මණ්ඩලය විසින් හෝ වෙනත් අධිකාරී බලයක් සහිත ආයතනයක් විසින් අනුමත කළ මෙහෙයුම් අත්පොතක් නොවන බව මා වෙත වාර්තා කර තිබීම.
- 3.2 ඉහත ඡේදයෙහි සඳහන් මෙහෙයුම් අත්පොතෙහි 2013 වර්ෂයේදී යාවත්කාලීන කළ පිටපත හැර වෙනත් කිසිදු මෙහෙයුම් අත්පොතක් (එනම් 1997 සිට 2013 දක්වා) විගණනයට ඉදිරිපත් නොකිරීම.
- 3.3 විෂයගත ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේ කාර්යය විගණකාධිපති වෙත පැවැරුණු දිනය හා අදාළ සිද්ධීන් සිදු වූ දිනයන් අතර සැලකිය යුතු කාල පරතරයක් තිබීම.
- 3.4 අදාළ විෂයට සම්බන්ධිත ඉතා වැදගත් ද්විතීක වෙළෙඳපල පිළිබඳව තොරතුරු අදාළ තෙවන පාර්ශවයන් වෙතින් සෘජුව ලබාගැනීමට හෝ තහවුරු කරවා ගැනීමට අධිකාර බලයක් විගණකාධිපති වෙත නොතිබීම.
- 3.5 2008 වර්ෂයට පෙර කාලය සඳහා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකා (Information Sheet) තමන් සතුව නොමැති බව මහ බැංකුව විසින් දන්වා තිබීම හේතුවෙන් එම කාලයට අදාළ තොරතුරු ප්‍රමාණාත්මක විශ්ලේෂණයකට ලක් කළ නොහැකි වීම.

3.6 2008 වර්ෂයේ සිට 2016 දක්වා අවස්ථා 2136 කදී කර තිබූ බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළ ප්‍රශ්න දහයට පිළිතුරු සැපයීම සඳහා 1997 වර්ෂයේ සිට ආරම්භ කර තිබූ බැඳුම්කර නිකුත් කිරීම් ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කළයුතු වුවද, මුදල් අමාත්‍යවරයාගේ නොඉවසිලීමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සිහිකැඳවීම් හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්ෂාවන් සඳහා ප්‍රමාණවත් කාලයක් මෙම කාර්ය සඳහා යෙදවිය නොහැකි වීම.

4. මුදල් අමාත්‍යවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය සහ ඒ සඳහා විගණකාධිපති පිළිතුරු/නිරීක්ෂණයන්

අදාළ පිළිතුරු / නිරීක්ෂණයන් ගේ විධායක සාරාංශය පහත දක්වා ඇත.

4.1 Whether such placements were carried on with due approval of the Monetary Board

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබුණේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් බවට සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.

vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බවට අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඒ අනුව මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.1 ලෙස දක්වා ඇත.

4.2 Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබූ බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර තිබුණද ඉහත 01 ඡේදයේ දැක්වෙන වෙළුම් හි ප්‍රශ්ණ අංක 02 යටතේ දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලීන් /පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.2 ලෙස දක්වා ඇත.

4.3 Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

Captive Sources මුල්වරට 2008 වර්ෂයේදී හඳුනා ගත් බවට තහවුරු නොවීය. මහ බැංකුව විසින් ලබා දුන් තොරතුරු වලට අනුව 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව අනාවරණය විය. කෙසේ වුවද 2005 අප්‍රේල් මාසයට පෙර කාලයට අදාළ තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් පැවසීම හේතුවෙන් එම තොරතුරු ප්‍රමාණාත්මකව පරීක්ෂා කළ නොහැකි විය. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදී ද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර

නිවුනේද නොමැතිද යන්න පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාතයන්ට අනුමැතිය ලබා ගැනීමේ දී 2008 ජනවාරි 07 දිනැති අංක MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල පත්‍රිකාවෙහි නම් සඳහන් නොවූ රජය සතු ප්‍රාථමික වෙළෙඳුන් දෙදෙනෙකු සහ පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් හය දෙනෙකු වෙත ද බැඳුම්කර නිකුත් කර තිබුණි. එහිදී සෘජු ක්‍රමයට නිකුත් කරනු ලද බැඳුම්කර වලින් රු. මිලියන 553,670 ක් වටිනා එනම් එලෙස නිකුත් කර ඇති බැඳුම්කර මුළු වටිනාකමින් 12% ක ප්‍රතිශතයක් 2008 වර්ෂයේ සිට පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙත නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය .

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්න අංක 4.3 ලෙස දක්වා ඇත.

4.4 Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

රජයේ සුරකුම්පත් වෙළෙඳපළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම් පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, පහත ඡේදයේ සඳහන් වෙළුම්හි ප්‍රශ්න අංක 4.4 යටතේ විස්තර දැක්වෙන පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.4 ලෙස දක්වා ඇත.

4.5 Whether placements were open only for securities offered for particular auction or other securities at the choice of investors

යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මගින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මගින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.5 ලෙස දක්වා ඇත.

4.6 Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

සලකා බලන වර්ෂ 09 ක කාලය තුළදී වෙළෙඳපළ අනුපාතයන්ට වඩා අඩු ඵලදා අනුපාතයන්ට සහ/හෝ සමාන වෙළෙඳපළ අනුපාතයට බැඳුම්කර වටිනාකමින් 57% ක ප්‍රමාණයක් නිකුත් කර තිබුණු බැවින් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි ඵලදා අනුපාතිකයන් තීරණය කර ඇති බව අනාවරනය විය.

එසේ වුවද 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මගින් වෙළෙඳපළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳව ද අවධානය යොමුකර යැයි උපකල්පනය කර සහ එම Basis Point 05 මූලික පාද මිණුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන සලකා බලන විට වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදා ගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම් පත් වෙළෙඳපළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්ණ ගත වේ. සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර තිබූ මුළු බැඳුම්කර වටිනාකමින් 99% ක් ම වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු ඵලදා අනුපාතයෙන් බැහැර අනුපාතයන්ට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළඳ මිල ප්‍රශ්න අංක 4.6 ලෙස දක්වා ඇත.

4.7 Whether yield rates on private placements have been lower than market yield rates

මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව සමාලෝචිත වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු අනුපාතයකට සහ / හෝ සමාන අනුපාතයන්ට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළඳ මිල ප්‍රශ්න අංක 4.7 ලෙස දක්වා ඇත.

4.8 Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මගින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළඳ මිල ප්‍රශ්න අංක 4.8 ලෙස දක්වා ඇත.

4.9 Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමය මගින් නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින්

57% ක ප්‍රමාණයක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයන්ට සහ / හෝ සමාන අනුපාතයන්ට නිකුත් කර ඇති හෙයින් රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මගින් අඩු වී ඇති බව නිරීක්ෂණය විය.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 01 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.9 ලෙස දක්වා ඇත.

4.10 Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නිති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම ප්‍රශ්නයට අදාළ නිරීක්ෂණයන් ඉහත 04 ඡේදයේ සඳහන් වාර්තාවෙහි වෙන් වෙන් වශයෙන් අංක 01 සිට අංක 09 දක්වා වූ වෙළුම් හි ප්‍රශ්ණ අංක 4.10 ලෙස දක්වා ඇත.


මෙම අනාවරණයන් සියල්ල සමස්ථයක් ලෙස සමාලෝචනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව, එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතන වල අදාළ බලධාරීන් භාණ්ඩාගාර බැඳුම්කර මගින් රජයට අවම පිරිවැයක් වන ආකාරයටත් සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය වන ආකාරයටත් අරමුදල් සම්පාදනය කරදීමේ

ක්‍රියාවලියේදී තම වගකීම පිළිබඳ අවධානය තව දුරටත් තීව්‍ර ලෙස යොමු කර එම විෂයයට අදාළ තමන් සතු විශේෂඥ දැනුම, අත්දැකීම් සහ සම්පත් ප්‍රශස්ථ ලෙස උපයෝගී කරගෙන අපේක්ෂිත කාර්යභාරය කාර්යක්ෂමව, ගුණාත්මකව හා ආර්ථිකමය ලෙස සපුරාලීමේ අවශ්‍යතාවයක් පවතින බව නිරීක්ෂණය විය.


විගණකාධිපති

රජයේ සුරැකුම්පත් මගින් අරමුදල් සම්පාදන ක්‍රියාවලියට අදාළව 2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ ඇතැම් වැදගත් දත්ත ආශ්‍රිතව පිළියෙල කළ වක්‍ර කිහිපයක් පහතින් දක්වා ඇත.


2008 සිට 2016 දක්වා එම වර්ෂයන්හි අවසාන දිනට මහ බැංකුවේ ලේඛණ අනුව තිබූ සමස්ත දේශීය ණය වටිනාකම් අනුව අදින ලද වක්‍රය පහත පරිදි විය.




2008 වර්ෂයේ සිට 2016 දක්වා එම වර්ෂයන්හි අවසාන දිනයන්ට භාණ්ඩාගාර බැඳුම්කරවල ද්විතියික වෙළඳපල ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ දෙක සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ තුන සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ හතර සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ පහ සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ හය සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ දහය සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ පහළව සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ විස්ස සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2015 සහ 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.



වර්ෂ නිභ සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2015 සහ 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.



2008 සිට 2016 දක්වා වූ එම වර්ෂයන්හි අවසාන දිනට භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, රුපියල් ණය සහ වෙනත් ණය ලෙස මහබැංකුවේ ලේඛණ වලට අනුව පැවති වටිනාකම් අනුව අදින ලද වක්‍රය පහත පරිදි විය



1949 අංක 58 දරන මුදල් නීති පනතේ 43 (2) වගන්තිය පරිදි මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරනු ලබන වාර්ෂික පදනමින් සකස් කළ වාර්තාව (2008 -2016)

01. මෙම වාර්තාව නිකුත් කිරීමේ පසුබිම හා වාර්තාවේ ස්වභාවය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 43(2) වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටින විට මහ බැංකුවේ ගිණුම් පිළිබඳව පරීක්ෂා කර එම ප්‍රතිඵල විගණකාධිපති විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම පනතේ විධිවිධාන එසේ වුවද ඔබ විසින් 2016 අගෝස්තු 19 වන දිනැති අංක FM/WM/17/16 දරන ලිපිය මගින් 2008 වර්ෂයේ සිට සිදුකර ඇති සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ගිණුම්, ඔබ විසින් මා වෙත එවා ඇති නිශ්චිත ප්‍රශ්න 10 කට අදාළව වාර්ෂික පදනමින් පරීක්ෂා කර එම අනාවරණයන් ඔබ වෙත ඉදිරිපත් කරන ලෙස මා වෙතින් ඉල්ලා ඇත. ඉහත වගන්තිය අනුව ඔබගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම විගණකාධිපතිගේ විෂය පථයට අයත් නොවුවද අදාළ විෂයයේ ඇති ජාතික වැදගත්කමද සලකා මෙම වාර්තා ඉදිරිපත් කරනු ලැබේ. කෙසේ වුවද, වෙනත් විගණන වාර්තා ඉදිරිපත් කරන ක්‍රමවේදයෙන් බැහැරව ඔබ විසින් මා වෙත ඉදිරිපත් කර තිබූ ඉහත සඳහන් කර ඇති ප්‍රශ්න 10 ට පිළිතුරු සැපයෙන අයුරින් වාර්ෂික පදනමින් 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වෙන් වෙන් වෙළුම් වශයෙන් මෙම වාර්තාව සකසන ලදී.

02. මෙම වාර්තාව පිළියෙල කිරීමේදී පහත දැක්වෙන ක්‍රමවේදයන් අනුගමනය කරන ලදී.

2.1 පහත සඳහන් ලේඛන පරීක්ෂා කිරීම

2.1.1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කරන පිළිවෙත් දැක්වෙන 2013 ජූලි 31 දිනට යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත.

2.1.2 1949 අංක 58 දරන මුදල් නීති පනත

2.1.3 භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළව මහ බැංකුවේ පහත දැක්වෙන මුදල් මණ්ඩල තීරණ

මුදල් මණ්ඩල තීරණ අංකය	මුදල් මණ්ඩල තීරණ දිනය
1. MB/PD/05/18/97	1997 පෙබරවාරි 14
2. MB/PD/14/12/98	1998 ජූනි 12
3. MB/PD/14/17/2003	2003 ජූනි 12
4. MB/PD/1/26/2008	2008 ජනවාරි 07
5. MB/PD/11/16/2008	2008 මැයි 02
6. MB/PD/25/20/2008	2008 ඔක්තෝම්බර් 07
7. MB/PD/5/10/2010	2010 පෙබරවාරි 23

2.1.4 මෙම වාර්තාවට අදාළ පැහැදිලි කිරීම්/තොරතුරු ලබා ගැනීම් සඳහා මා විසින් කරනු ලැබූ ලිඛිත ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් පහත දිනයන්හි දී මා වෙත ලබා දී ඇති ලිඛිත පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තොරතුරු කැඳවූ දිනය	තොරතුරු විගණනයට ඉදිරිපත් කළ දිනය
01. 2016 සැප්තැම්බර් 07	2016 ඔක්තෝම්බර් 25 2016 නොවැම්බර් 03
02. 2016 නොවැම්බර් 07	2016 නොවැම්බර් 24
03. 2016 නොවැම්බර් 29	2016 දෙසැම්බර් 23

2.1.5 රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා 2001 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති අත්පොත

2.2 වෙනත් පරීක්ෂාවන්

- 2.2.1 විවිධ ආකාරයෙන් ලද තොරතුරු විශ්ලේෂණාත්මක විග්‍රහයකට ලක් කිරීම.
- 2.2.2 ප්‍රාථමික වෙළෙඳපොළට අදාළ ඇතැම් තොරතුරු පරීක්ෂාව.
- 2.2.3 ද්විතීක වෙළෙඳපොළට අදාළ ඇතැම් තොරතුරු පරීක්ෂාව.
- 2.2.4 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දුන් තොරතුරු ඇගයීමට ලක් කිරීම.
- 2.2.5 ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම.

3. විෂය පථය සීමාවීම

මෙම වාර්තාව පිළියෙළ කිරීමේදී මාගේ විෂය පථය මතු දැක්වෙන සීමා කිරීම්වලට යටත්ව තිබූ බව අවධාරණය කරනු ලැබේ.

- 3.1 විෂයගත ක්‍රියාවලියට අදාළව මහ බැංකුව යම් මෙහෙයුම් අත්පොතක දැක්වෙන පිළිවෙත් අනුව කටයුතු කළ බව සඳහන් කර තිබුණද, එය එහි මුදල් මණ්ඩලය විසින් හෝ වෙනත් අධිකාරී බලයක් සහිත ආයතනයක් විසින් අනුමත කළ මෙහෙයුම් අත්පොතක් නොවන බව මා වෙත වාර්තා කර තිබීම.
- 3.2 ඉහත ඡේදයෙහි සඳහන් මෙහෙයුම් අත්පොතෙහි 2013 වර්ෂයේදී යාවත්කාලීන කළ පිටපත හැර වෙනත් කිසිදු මෙහෙයුම් අත්පොතක් (එනම් 1997 සිට 2013 දක්වා) විගණනයට ඉදිරිපත් නොකිරීම.

- 3.3 විෂයගත ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේ කාර්යය විගණකාධිපති වෙත පැවැරුණු දිනය හා අදාල සිද්ධීන් සිදු වූ දිනයන් අතර සැලකිය යුතු කාල පරතරයක් තිබීම.
- 3.4 අදාල විෂයට සම්බන්ධිත ඉතා වැදගත් ද්විතීක වෙළෙඳපොළ පිළිබඳව තොරතුරු අදාල තෙවන පාර්ශවයන් වෙතින් සෘජුව ලබාගැනීමට හෝ තහවුරු කරවා ගැනීමට අධිකාර බලයක් විගණකාධිපති වෙත නොතිබීම.
- 3.5 2008 වර්ෂයට පෙර කාලය සඳහා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාල තොරතුරු පත්‍රිකා (Information Sheet) තමන් සතුව නොමැති බව මහ බැංකුව විසින් දන්වා තිබීම හේතුවෙන් එම කාලයට අදාල තොරතුරු ප්‍රමාණාත්මක විශ්ලේෂණයකට ලක් කළ නොහැකි වීම.
- 3.6 2008 වර්ෂයේ සිට 2016 දක්වා අවස්ථා 2136 කදී කර තැබූ බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාල ප්‍රශ්න දහයට පිළිතුරු සැපයීම සඳහා 1997 වර්ෂයේ සිට ආරම්භ කර තිබූ බැඳුම්කර නිකුත් කිරීම් ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කළයුතු වුවද, මුදල් අමාත්‍යවරයාගේ නොඉවසිලීමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සිහිකැඳවීම් හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්ෂාවන් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගත නොහැකි වීම.

4. ඔබ විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය සහ ඒ සඳහා මාගේ පිළිතුරු/නිරීක්ෂණයන් එකිනෙක වර්ෂයන්ට අදාලව පහත පරිදි වෙන් වෙන් වෙළුම් වශයෙන් ඉදිරිපත් කර ඇත.

වර්ෂය	වෙළුම් අංකය
2008	01
2009	02
2010	03
2011	04
2012	05
2013	06
2014	07
2015	08
2016	*

* 2016 වර්ෂය තුළ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර නොමැති හෙයින් එම වර්ෂයට අදාලව වෙනම නිරීක්ෂණයන් කර නොමැත.

2008 වර්ෂයට අදාළ පිළිතුරු / නිරීක්ෂණයන්

4.1 Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2008 වර්ෂය තුළ අවස්ථා 227 කදී රු.මිලියන 455,929 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරි බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.
- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ටද සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(එම නිශ්චිත අනුපාතයන් අදාළ කරගතයුතු ආයතනයන් ලෙස මුදල් මණ්ඩල තීරණය මගින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පමණක් හඳුනාගෙන තිබුණු අතර පහත දැක්වෙන ඇගයීමේදී අනෙකුත් ආයතන සඳහාද එම අනුපාතයන් අදාළ කරගන්නා ලදී.)

පියවීම් දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂ-මාසය)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	අනුමත අනුපාතය (බදු පසු) %	වෙනස
Employees Provident Fund							
2008-01-16	LKB01518B013	8.50	9_11	8,894	13.30	13.3	0.00
2008-01-16	LKB01518B013	8.50	9_11	9,000	13.30	13.3	0.00
2008-01-25	LKB01013A157	8.50	4_11	1,698	15.50	15.5	(0.00)
2008-02-01	LKB01013A157	8.50	4_11	8,205	15.50	15.5	(0.00)
2008-02-19	LKB01013A157	8.50	4_10	300	15.50	15.5	(0.00)
2008-03-03	LKB01013G154	8.50	5_4	2,100	15.50	14.8	0.70
2008-03-17	LKB00311B154	14.50	2_11	418	17.05	17.35	(0.30)
2008-03-28	LKB00311B154	14.50	2_10	520	17.05	17.35	(0.30)
2008-04-01	LKB00311B154	14.50	2_10	831	17.05	17.35	(0.30)
2008-04-01	LKB00311B154	14.50	2_10	3,640	17.05	17.35	(0.30)
2008-04-01	LKB00311B154	14.50	2_10	72	17.05	17.35	(0.30)
2008-04-01	LKB00412D016	13.50	3_12	9,348	16.50	16.4	0.10
2008-04-01	LKB00614D017	11.75	5_11	2,550	14.78	14.8	(0.02)
2008-04-04	LKB00210A150	15.50	1_9	1,000	18.00	18.45	(0.45)
2008-04-04	LKB00311B154	14.50	2_10	834	17.05	17.35	(0.30)
2008-04-07	LKB00311B154	14.50	2_10	344	17.05	17.35	(0.30)
2008-04-15	LKB00412D016	13.50	3_11	1,086	16.50	16.4	0.10
2008-04-15	LKB01013G154	8.50	5_2	1,300	15.50	14.8	0.70
2008-05-02	LKB00311B154	14.50	2_9	1,000	17.05	17.05	(0.00)
2008-05-02	LKB00412D016	13.50	3_10	2,097	16.50	16.4	0.10
2008-05-02	LKB01013G154	8.50	5_2	1,000	15.50	14.8	0.70
2008-05-09	LKB00210A150	15.50	1_8	425	18.00	18	(0.00)
2008-06-02	LKB00109D018	16.00	0_10	396	18.35		
2008-06-20	LKB00311B154	14.50	2_8	200	16.93	17.05	(0.12)
2008-06-26	LKB00109F153	15.50	0_12	3,500	18.57	18	0.57
2008-06-26	LKB00311B154	14.50	2_7	2,000	16.93	17.05	(0.12)
2008-06-26	LKB00412D016	13.50	3_9	1,336	16.40	16.4	(0.00)
2008-07-01	LKB00412D016	13.50	3_9	1,257	16.40	16.4	(0.00)
2008-07-04	LKB00210G017	15.50	1_12	1,040	18.00	18	(0.00)
2008-07-15	LKB00311B154	14.50	2_7	1,000	17.00	17.05	(0.05)
2008-07-15	LKB00210G017	15.50	1_11	2,256	18.00	18	0.00
2008-07-21	LKB00210G017	15.50	1_11	1,000	18.00	18	0.00
2008-08-01	LKB00210H015	15.50	1_12	5,959	18.18	18	0.18
2008-08-01	LKB00311F155	14.50	2_10	4,990	17.05	17.05	(0.00)

2008-08-01	LKB00412G019	13.50	3_11	3,819	16.89	16.4	0.49
2008-08-01	LKB00613D019	10.50	4_7	2,865	15.50	15.5	(0.00)
2008-08-15	LKB00412D016	13.50	3_7	1,039	18.05	16.4	1.65
2008-08-22	LKB00210H015	15.50	1_11	248	18.40	18	0.40
2008-09-01	LKB00210H015	15.50	1_11	1,066	18.34	18	0.34
2008-09-02	LKB00311F155	14.50	2_9	3,611	18.10	17.05	1.05
2008-09-02	LKB00412G019	13.50	3_9	1,820	17.80	16.4	1.40
2008-09-15	LKB00210H015	15.50	1_10	565	18.25	18	0.25
2008-09-15	LKB00210H015	15.50	1_10	1,025	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	2,592	17.89	17.05	0.84
2008-09-15	LKB00412G019	13.50	3_9	3,152	17.48	16.4	1.08
2008-09-22	LKB00311F155	14.50	2_8	654	18.00	17.05	0.95
2008-09-22	LKB00210H015	15.50	1_10	500	18.50	18	0.50
2008-10-02	LKB00210G017	15.50	1_9	7,000	19.33	18	1.33
2008-10-02	LKB00311F155	14.50	2_8	4,425	19.22	17.05	2.17
2008-10-02	LKB00311F155	14.50	2_8	9,000	19.22	17.05	2.17
2008-10-02	LKB00412G019	13.50	3_8	2,720	19.09	16.4	2.69
2008-10-02	LKB00412G019	13.50	3_8	9,000	19.09	16.4	2.69
			එකතුව	136,697			
Employees Trust Fund							
2008-09-19	LKB00311F155	14.50	2_9	103	17.89	17.05	0.84
				103			
NSB Fund Management Company Ltd.							
2008-01-07	LKB00309C156	7.50	1_2	1,200	19.86	18.45	1.41
2008-01-08	LKB00309C156	7.50	1_2	1,260	19.86	18.45	1.41
2008-01-09	LKB00309C156	7.50	1_2	1,000	19.76	18.45	1.31
2008-01-09	LKB00609E023	9.50	1_4	1,000	19.76	18.45	1.31
2008-01-11	LKB00309C156	7.50	1_2	250	19.76	18.45	1.31
2008-01-16	LKB00410K015	7.20	2_9	500	17.00	17.35	(0.35)
2008-01-16	LKB00410K015	7.20	2_9	100	17.00	17.35	(0.35)
2008-01-16	LKB00410K015	7.20	2_9	4,975	17.00	17.35	(0.35)
2008-01-16	LKB00511J152	7.00	3_8	2,522	16.75	16.4	0.35
2008-01-18	LKB00309C156	7.50	1_2	1,200	19.25	18.45	0.80
2008-01-30	LKB00609H018	7.60	1_6	500	19.25	18.45	0.80
2008-01-31	LKB00609E023	9.50	1_3	200	19.25	18.45	0.80
2008-01-31	LKB00609E023	9.50	1_3	500	19.25	18.45	0.80
2008-01-31	LKB00609E023	9.50	1_3	750	19.25	18.45	0.80
2008-02-01	LKB00609E023	9.50	1_3	500	19.25	18.45	0.80
2008-02-01	LKB00609E023	9.50	1_3	773	19.25	18.45	0.80
2008-02-01	LKB00610D015	7.60	2_2	100	18.88	17.35	1.53
2008-02-01	LKB00610D015	7.60	2_2	50	18.88	17.35	1.53
2008-02-01	LKB00610D015	7.60	2_2	350	18.88	17.35	1.53
2008-02-01	LKB00610D015	7.60	2_2	50	18.88	17.35	1.53
2008-02-01	LKB00610D015	7.60	2_2	842	18.88	17.35	1.53
2008-02-05	LKB00610D015	7.60	2_2	1,300	18.88	17.35	1.53

2008-02-06	LKB00610D015	7.60	2_2	150	18.88	17.35	1.53
2008-02-08	LKB00210A150	15.50	1_11	200	18.85	18.45	0.40
2008-02-15	LKB00309C156	7.50	1_1	200	19.20	18.45	0.75
2008-02-15	LKB00311B154	14.50	2_12	750	17.00	17.35	(0.35)
2008-02-22	LKB00210A150	15.50	1_11	300	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	400	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	50	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	100	18.00	18.45	(0.45)
2008-02-29	LKB00311B154	14.50	2_11	200	17.00	17.35	(0.35)
2008-02-29	LKB00511J152	7.00	3_7	250	16.90	16.4	0.50
2008-03-03	LKB00311B154	14.50	2_11	210	17.00	17.35	(0.35)
2008-03-17	LKB00210A150	15.50	1_10	354	18.00	18.45	(0.45)
2008-03-18	LKB00311B154	14.50	2_11	856	18.08	17.35	0.73
2008-03-28	LKB00311B154	14.50	2_10	430	17.05	17.35	(0.30)
2008-04-01	LKB00210A150	15.50	1_9	2,302	18.00	18.45	(0.45)
2008-04-01	LKB00311B154	14.50	2_10	5,000	17.05	17.35	(0.30)
2008-04-15	LKB00210A150	15.50	1_9	252	18.00	18.45	(0.45)
2008-04-25	LKB00210A150	15.50	1_9	1,000	18.00	18.45	(0.45)
2008-04-28	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-05-05	LKB00109D018	16.00	0_11	45	18.75		
2008-05-16	LKB00109D018	16.00	0_11	600	18.55		
2008-06-02	LKB00210A150	15.50	1_7	594	17.83	18	(0.17)
2008-06-26	LKB00109F153	15.50	0_12	864	18.57	18	0.57
2008-07-04	LKB00210G017	15.50	1_12	208	18.00	18	(0.00)
2008-07-15	LKB00109D018	16.00	0_9	250	18.50		
2008-07-15	LKB00210G017	15.50	1_11	660	18.00	18	0.00
2008-07-21	LKB00210G017	15.50	1_11	672	18.00	18	0.00
2008-07-25	LKB00109F153	15.50	0_11	50	18.57		
2008-08-01	LKB00210G017	15.50	1_11	1,750	18.43	18	0.43
2008-08-01	LKB00210H015	15.50	1_12	1,973	18.43	18	0.43
2008-08-01	LKB00412D016	13.50	3_8	1,600	17.70	16.4	1.30
2008-08-01	LKB00412G019	13.50	3_11	1,600	17.70	16.4	1.30
2008-08-08	LKB00210H015	15.50	1_12	261	18.40	18	0.40
2008-08-15	LKB00311F155	14.50	2_10	400	18.10	17.05	1.05
2008-09-02	LKB00412G019	13.50	3_9	220	17.80	16.4	1.40
2008-09-05	LKB00311F155	14.50	2_9	350	18.10	17.05	1.05
2008-09-05	LKB00412G019	13.50	3_9	200	17.75	16.4	1.35
2008-09-15	LKB00210H015	15.50	1_10	1,025	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	1,555	17.89	17.05	0.84
2008-09-15	LKB00311F155	14.50	2_9	100	17.89	17.05	0.84
2008-09-15	LKB00412G019	13.50	3_9	1,630	17.48	16.4	1.08
2008-09-15	LKB00412G019	13.50	3_9	50	17.48	16.4	1.08
2008-10-02	LKB00311F155	14.50	2_8	500	19.25	17.05	2.20
2008-10-02	LKB00412G019	13.50	3_8	1,725	19.15	16.4	2.75

			එකතුව	51,908			
Bank of Ceylon							
2008-01-08	LKB00309C156	7.50	1_2	750	19.86	18.45	1.41
2008-01-08	LKB00309C156	7.50	1_2	1,250	19.86	18.45	1.41
2008-01-16	LKB00410K015	7.20	2_9	400	17.00	17.35	(0.35)
2008-01-16	LKB00410K015	7.20	2_9	100	17.00	17.35	(0.35)
2008-01-31	LKB00309C156	7.50	1_1	41	19.25	18.45	0.80
2008-02-05	LKB00610D015	7.60	2_2	200	18.88	17.35	1.53
2008-02-06	LKB00609E023	9.50	1_3	23	19.25	18.45	0.80
2008-02-08	LKB00210A150	15.50	1_11	114	18.88	18.45	0.43
2008-02-08	LKB00210A150	15.50	1_11	33	18.88	18.45	0.43
2008-02-08	LKB00210A150	15.50	1_11	97	18.88	18.45	0.43
2008-02-08	LKB00210A150	15.50	1_11	305	18.88	18.45	0.43
2008-02-19	LKB00210A150	15.50	1_11	1,100	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	18.45	(0.45)
2008-02-29	LKB00311B154	14.50	2_11	150	17.00	17.35	(0.35)
2008-03-28	LKB00210A150	15.50	1_9	150	18.00	18.45	(0.45)
2008-04-01	LKB00210A150	15.50	1_9	4	18.00	18.45	(0.45)
2008-04-01	LKB00210A150	15.50	1_9	126	18.00	18.45	(0.45)
2008-04-01	LKB00311B154	14.50	2_10	312	17.05	17.35	(0.30)
2008-04-15	LKB00210A150	15.50	1_9	237	18.00	18.45	(0.45)
2008-04-15	LKB00210A150	15.50	1_9	288	18.00	18.45	(0.45)
2008-04-25	LKB00210A150	15.50	1_9	100	18.00	18.45	(0.45)
2008-04-28	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-04-28	LKB00109D018	16.00	0_11	500	18.75		
2008-05-23	LKB00210A150	15.50	1_8	350	17.80	18	(0.20)
2008-06-06	LKB00109D018	16.00	0_10	100	18.50		
2008-06-06	LKB00608I133	11.50	0_3	1,000	18.00		
2008-06-20	LKB00109D018	16.00	0_9	400	18.40		
2008-06-26	LKB00109F153	15.50	0_12	1,842	18.57	18	0.57
2008-07-04	LKB00609A153	9.50	0_6	500	18.50		
2008-08-01	LKB00210G017	15.50	1_11	2,000	18.50	18	0.50
2008-08-01	LKB00210G017	15.50	1_11	608	18.50	18	0.50
2008-08-01	LKB00210G017	15.50	1_11	50	18.50	18	0.50
2008-08-01	LKB00210H015	15.50	1_12	2,000	18.50	18	0.50
2008-08-01	LKB00210H015	15.50	1_12	88	18.50	18	0.50
2008-08-01	LKB00210H015	15.50	1_12	176	18.50	18	0.50
2008-08-01	LKB00210H015	15.50	1_12	619	18.50	18	0.50
2008-08-08	LKB00210H015	15.50	1_12	275	18.40	18	0.40
2008-08-20	LKB00412D016	13.50	3_7	550	17.80	16.4	1.40
2008-08-22	LKB00210H015	15.50	1_11	300	18.40	18	0.40
2008-08-22	LKB00210H015	15.50	1_11	400	18.40	18	0.40
2008-09-15	LKB00210H015	15.50	1_10	1,000	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	1,790	17.89	17.05	0.84

2008-09-15	LKB00412G019	13.50	3_9	500	17.48	16.4	1.08
2008-10-02	LKB00210G017	15.50	1_9	254	19.33	18	1.33
			එකතුව	21,432			
People's Bank							
2008-01-11	LKB00410K015	7.20	2_9	1,150	16.71	17.35	(0.64)
2008-01-18	LKB00410K015	7.20	2_9	186	17.00	17.35	(0.35)
2008-02-01	LKB00610D015	7.60	2_2	600	18.88	17.35	1.53
2008-02-01	LKB00610D015	7.60	2_2	220	18.88	17.35	1.53
2008-02-01	LKB00511J152	7.00	3_8	488	16.75	16.4	0.35
2008-02-05	LKB00610D015	7.60	2_2	295	18.88	17.35	1.53
2008-02-08	LKB00210A150	15.50	1_11	225	18.88	18.45	0.43
2008-02-22	LKB00210A150	15.50	1_11	512	18.00	18.45	(0.45)
2008-02-22	LKB00210A150	15.50	1_11	200	18.00	18.45	(0.45)
2008-02-22	LKB00210A150	15.50	1_11	150	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	500	18.00	18.45	(0.45)
2008-03-19	LKB00311B154	14.50	2_11	800	17.05	17.35	(0.30)
2008-03-28	LKB00210A150	15.50	1_9	200	18.00	18.45	(0.45)
2008-04-01	LKB00210A150	15.50	1_9	66	18.00	18.45	(0.45)
2008-04-01	LKB00210A150	15.50	1_9	251	18.00	18.45	(0.45)
2008-04-01	LKB00311B154	14.50	2_10	260	17.05	17.35	(0.30)
2008-05-02	LKB00210A150	15.50	1_8	522	18.00	18	(0.00)
2008-05-09	LKB00210A150	15.50	1_8	200	18.00	18	(0.00)
2008-05-09	LKB00210A150	15.50	1_8	700	18.00	18	(0.00)
2008-05-09	LKB00311B154	14.50	2_9	380	17.05	17.05	(0.00)
2008-05-23	LKB00210A150	15.50	1_8	193	17.79	18	(0.21)
2008-06-06	LKB00210A150	15.50	1_7	300	17.83	18	(0.17)
2008-06-26	LKB00109F153	15.50	0_12	1,108	18.57	18	0.57
2008-07-01	LKB00109F153	15.50	0_11	133	18.57		
2008-07-04	LKB00109F153	15.50	0_11	417	18.57		
2008-07-15	LKB00210G017	15.50	1_11	320	18.00	18	0.00
2008-07-21	LKB00210G017	15.50	1_11	147	18.00	18	0.00
2008-08-01	LKB00210G017	15.50	1_11	1,400	18.18	18	0.18
2008-08-01	LKB00210H015	15.50	1_12	1,495	18.18	18	0.18
2008-08-22	LKB00311F155	14.50	2_9	100	18.10	17.05	1.05
2008-09-02	LKB00210H015	15.50	1_11	670	18.34	18	0.34
2008-09-02	LKB00311F155	14.50	2_9	300	18.10	17.05	1.05
2008-09-05	LKB00311F155	14.50	2_9	100	18.10	17.05	1.05
2008-09-05	LKB00412G019	13.50	3_9	100	17.75	16.4	1.35
2008-09-15	LKB00210H015	15.50	1_10	820	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	674	17.89	17.05	0.84
2008-09-19	LKB00210H015	15.50	1_10	3,000	18.34	18	0.34
2008-09-19	LKB00412G019	13.50	3_9	5,000	17.48	16.4	1.08
2008-09-19	LKB01013G154	8.50	4_9	3,541	17.00	15.5	1.50
2008-09-19	LKB00311F155	14.50	2_9	5,000	17.89	17.05	0.84
2008-10-02	LKB00210G017	15.50	1_9	500	19.33	18	1.33

2008-10-02	LKB00311F155	14.50	2_8	454	19.22	17.05	2.17
			එකතුව	33,677			
Acuity Securities Ltd.							
2008-08-15	LKB00210G017	15.50	1_10	50	18.40	18	0.40
2008-08-15	LKB00412D016	13.50	3_7	500	17.80	16.4	1.40
			එකතුව	550			
Capital Alliance							
2008-02-15	LKB00311B154	14.50	2_12	500	17.00	17.35	(0.35)
2008-02-29	LKB00210A150	15.50	1_10	200	18.00	18.45	(0.45)
2008-08-15	LKB00412D016	13.50	3_7	400	17.80	16.4	1.40
2008-08-20	LKB00412D016	13.50	3_7	500	17.80	16.4	1.40
2008-09-02	LKB00311F155	14.50	2_9	150	18.10	17.05	1.05
2008-09-05	LKB00412G019	13.50	3_9	449	17.75	16.4	1.35
2008-09-15	LKB00210H015	15.50	1_10	800	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	200	18.00	17.05	0.95
			එකතුව	3,199			
Commercial Bank of Ceylon Ltd.							
2008-02-15	LKB00311B154	14.50	2_12	1,000	17.00	17.35	(0.35)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	18.45	(0.45)
2008-02-29	LKB00311B154	14.50	2_11	850	17.00	17.35	(0.35)
2008-06-02	LKB00109D018	16.00	0_10	300	18.35		
2008-06-06	LKB00109D018	16.00	0_10	200	18.50		
2008-08-29	LKB00210H015	15.50	1_11	300	18.40	18	0.40
2008-09-05	LKB00311F155	14.50	2_9	100	18.10	17.05	1.05
2008-09-15	LKB00210H015	15.50	1_10	200	18.25	18	0.25
			එකතුව	3,200			
Entrust Securities PLC							
2008-02-22	LKB00311B154	14.50	2_11	250	17.00	17.35	(0.35)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	150	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	150	18.00	18.45	(0.45)
2008-02-29	LKB00311B154	14.50	2_11	250	17.00	17.35	(0.35)
2008-02-29	LKB01013G154	8.50	5_4	600	15.50	14.8	0.70
2008-03-14	LKB01013G154	8.50	5_3	81	15.50	14.8	0.70
2008-04-29	LKB00109D018	16.00	0_11	300	18.75		
2008-05-02	LKB00109D018	16.00	0_11	200	18.75		
2008-05-07	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-05-08	LKB00109D018	16.00	0_11	200	18.75		
2008-06-13	LKB00109D018	16.00	0_10	100	18.45		
2008-06-13	LKB01518H150	7.50	10_0	367	14.75	13.3	1.45
2008-07-04	LKB00109F153	15.50	0_11	400	18.57		
2008-07-18	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-08-29	LKB00210H015	15.50	1_11	165	18.40	18	0.40
2008-08-29	LKB00311F155	14.50	2_9	50	18.10	17.05	1.05

2008-08-29	LKB00412G019	13.50	3_10	29	17.80	16.4	1.40
2008-09-05	LKB00412G019	13.50	3_9	221	17.75	16.4	1.35
2008-09-15	LKB00210H015	15.50	1_10	200	18.25	18	0.25
2008-09-15	LKB00210H015	15.50	1_10	300	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	500	18.00	17.05	0.95
			එකතුව	5,063			
First Capital Treasuries Ltd.							
2008-02-29	LKB00210A150	15.50	1_10	300	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	100	18.00	18.45	(0.45)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	18.45	(0.45)
2008-02-29	LKB00311B154	14.50	2_11	100	17.00	17.35	(0.35)
2008-02-29	LKB00311B154	14.50	2_11	50	17.00	17.35	(0.35)
2008-03-14	LKB00311B154	14.50	2_11	100	17.05	17.35	(0.30)
2008-05-23	LKB00210A150	15.50	1_8	100	17.80	18	(0.20)
2008-05-23	LKB00109D018	16.00	0_10	51	18.50		
2008-05-23	LKB00109D018	16.00	0_10	350	18.50		
2008-06-03	LKB00109D018	16.00	0_10	250	18.35		
2008-06-06	LKB00109D018	16.00	0_10	100	18.50		
2008-06-06	LKB00109D018	16.00	0_10	150	18.50		
2008-06-13	LKB00109D018	16.00	0_10	500	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	600	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	600	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	500	18.45		
2008-06-27	LKB00109F153	15.50	0_12	100	18.57	18	0.57
2008-06-27	LKB00109F153	15.50	0_12	325	18.57	18	0.57
2008-07-01	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-01	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-01	LKB00109F153	15.50	0_11	270	18.57		
2008-07-03	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-04	LKB00109F153	15.50	0_11	275	18.57		
2008-07-11	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-11	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-15	LKB00109D018	16.00	0_9	250	18.50		
2008-07-21	LKB00109D018	16.00	0_8	210	18.50		
2008-07-21	LKB00109F153	15.50	0_11	35	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	200	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	250	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-08-01	LKB00210G017	15.50	1_11	250	18.45	18	0.45
2008-08-08	LKB00210G017	15.50	1_11	100	18.40	18	0.40
2008-08-08	LKB00210H015	15.50	1_12	250	18.40	18	0.40
2008-08-20	LKB00210H015	15.50	1_11	150	18.40	18	0.40
2008-08-20	LKB00210G017	15.50	1_10	400	18.40	18	0.40
2008-08-22	LKB00210G017	15.50	1_10	400	18.40	18	0.40

2008-08-22	LKB00210G017	15.50	1_10	100	18.40	18	0.40
2008-08-29	LKB00210H015	15.50	1_11	200	18.40	18	0.40
2008-08-29	LKB00210H015	15.50	1_11	200	18.40	18	0.40
2008-09-05	LKB00412G019	13.50	3_9	200	17.75	16.4	1.35
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	18	0.25
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	18	0.25
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	18	0.25
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	18	0.25
2008-09-19	LKB01013G154	8.50	4_9	50	17.00	15.5	1.50
2008-09-19	LKB01013G154	8.50	4_9	150	17.00	15.5	1.50
2008-10-02	LKB00210G017	15.50	1_9	150	19.33	18	1.33
			එකතුව	12,616			
Natwealth Securities Ltd.							
2008-04-28	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-06-13	LKB00109D018	16.00	0_10	100	18.45		
2008-07-11	LKB00109D018	16.00	0_9	50	18.50		
2008-07-15	LKB00109D018	16.00	0_9	50	18.50		
2008-08-01	LKB00210G017	15.50	1_11	50	18.45	18	0.45
2008-08-20	LKB00210G017	15.50	1_10	100	18.40	18	0.40
2008-09-15	LKB00210H015	15.50	1_10	100	18.25	18	0.25
			එකතුව	550			
Sampath Surakum							
2008-02-29	LKB00210A150	15.50	1_10	200	18.00	18.45	(0.45)
			එකතුව	200			
Seylan Bank Asset Mgmt							
2008-02-19	LKB00609K012	7.60	1_8	500	18.50	18.45	0.05
2008-02-29	LKB00210A150	15.50	1_10	1,000	18.00	18.45	(0.45)
2008-04-04	LKB00109D018	16.00	0_12	350	16.00	18.45	(2.45)
2008-05-23	LKB00210A150	15.50	1_8	500	17.80	18	(0.20)
2008-06-06	LKB00109D018	16.00	0_10	1,700	18.55		
2008-06-20	LKB00109D018	16.00	0_9	500	18.40		
2008-06-27	LKB00109F153	15.50	0_12	300	18.57	18	0.57
2008-07-21	LKB00109F153	15.50	0_11	50	18.57		
2008-08-01	LKB00210G017	15.50	1_11	100	18.45	18	0.45
2008-08-01	LKB00210G017	15.50	1_11	1,000	18.45	18	0.45
2008-08-08	LKB00210G017	15.50	1_11	700	18.40	18	0.40
2008-08-15	LKB00311F155	14.50	2_10	100	18.10	17.05	1.05
2008-08-20	LKB00412D016	13.50	3_7	100	17.80	16.4	1.40
2008-08-20	LKB00210G017	15.50	1_10	400	18.40	18	0.40
2008-08-22	LKB00210G017	15.50	1_10	100	18.40	18	0.40
2008-08-29	LKB00210H015	15.50	1_11	400	18.40	18	0.40
2008-08-29	LKB00311F155	14.50	2_9	200	18.10	17.05	1.05
2008-09-02	LKB00210H015	15.50	1_11	3,100	18.35	18	0.35

2008-09-15	LKB00210H015	15.50	1_10	1,000	18.25	18	0.25
2008-09-15	LKB00311F155	14.50	2_9	500	17.89	17.05	0.84
			එකතුව	12,600			
			මුළු එකතුව	281,795			

2008 ජනවාරි 7 දින සිට 2008 අප්‍රේල් 30 දින දක්වා අනුමත ඵලදා අනුපාතය



2008 මැයි 01 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා අනුමත ඵලදා අනුපාතය



තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2008 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2008 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,279
Capital Alliance	4,541
Commercial Bank of Ceylon Ltd.	3,550
Entrust Securities PLC.	6,198
First Capital Treasuries Ltd.	20,507
Natwealth Securities Ltd.	2,775
Sampath Surakum	200
Seylan Bank Asset Mgmt	16,435
එකතුව	55,485

(මෙයට අදාල විස්තර 4.3.(ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ)2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාල කර ගන්නා ඵලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද

නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2008 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2008.03.13	TO/DG & A/9/419	EPF	731	පරිපාලන ණය ආපසු ගෙවීම
2008.03.14	TO/DG & A/9/416	NSB	800	පරිපාලන ණය ආපසු ගෙවීම
2008.09.18	TOD/CB/6/5/iii	PEOPLES BANK	15,000	ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අයිරා ණය
		BOC	15,000	
2008.11.26	TO/DG/2/BP/2008	ETF	10,000	භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර බවට මාරු කිරීම
		BOC		
2008.12.30	TO/DG/2/BP/2008	BOC	2,400	සුනාමි ගිණුම මත ණය වලින් කොටසක් සහ ස්කන්ධ ගෙවීම් පියවීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබුණේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.

- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලි / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

(i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.

(ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.

(iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත්

කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)

(iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නාතමව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005

අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදීද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව captive sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, captive sources ලෙස නිශ්චිතව හඳුනාගොස් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් captive sources ලෙස හඳුනාගොස් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2008 ජනවාරි 07 සිට 2008 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2008 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,279
Capital Alliance	4,541
Commercial Bank of Ceylon Ltd.	3,550
Entrust Securities PLC.	6,198
First Capital Treasuries Ltd.	20,507
Natwealth Securities Ltd.	2,775
Sampath Surakum	200
Seylan Bank Asset Mgmt	16,435

එකතුව	55,485
-------	--------

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2008 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2008-08-15	LKB00412D016	13.50	3_7	500	17.80	17.8	0.00
2008-08-15	LKB00210G017	15.50	1_10	50	18.40	18.29	0.11
2008-10-10	LKB00412G019	13.50	3_8	150	19.09	18.17	0.92
2008-10-17	LKB00210G017	15.50	1_8	11	19.33	18.98	0.35
2008-11-14	LKB00210I153	15.50	1_10	103	21.00	19.79	1.21
2008-11-21	LKB00210I153	15.50	1_10	54	21.00	19.97	1.03
2008-11-21	LKB00210I153	15.50	1_10	100	21.00	19.97	1.03
2008-11-21	LKB00210I153	15.50	1_10	122	21.00	19.97	1.03
2008-11-28	LKB00210I153	15.50	1_9	54	21.00	20.06	0.94
2008-12-01	LKB00210I153	15.50	1_9	60	21.00	20.01	0.99
2008-12-05	LKB00210A150	15.50	1_1	25	20.00	20.23	(0.23)
2008-12-05	LKB00311I159	14.50	2_9	50	20.45	19.71	0.74
			එකතුව	1,279			
Capital Alliance							
2008-02-15	LKB00311B154	14.50	2_12	500	17.00	18.11	(1.11)
2008-02-29	LKB00210A150	15.50	1_10	200	18.00	17.96	0.04
2008-08-15	LKB00412D016	13.50	3_7	400	17.80	17.8	0.00
2008-08-20	LKB00412D016	13.50	3_7	500	17.80	17.81	(0.01)
2008-09-02	LKB00311F155	14.50	2_9	150	18.10	17.88	0.22
2008-09-05	LKB00412G019	13.50	3_9	449	17.75	17.49	0.26
2008-09-15	LKB00311F155	14.50	2_9	200	18.00	17.9	0.10
2008-09-15	LKB00210H015	15.50	1_10	800	18.25	17.98	0.27
2008-10-07	LKB00412G019	13.50	3_8	110	19.09	17.96	1.13
2008-11-21	LKB00210I153	15.50	1_10	100	21.00	19.97	1.03
2008-11-21	LKB00210I153	15.50	1_10	301	21.00	19.97	1.03
2008-11-28	LKB00210A150	15.50	1_1	300	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210A150	15.50	1_1	275	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210I153	15.50	1_9	120	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	11	21.00	20.06	0.94

2008-12-11	LKB00311I159	14.50	2_9	50	20.45	20	0.45
2008-12-15	LKB00511J152	7.00	2_10	50	20.45	19.58	0.87
2008-12-19	LKB00210H015	15.50	1_7	25	20.60	20.86	(0.26)
			එකතුව	4,541			
Commercial Bank of Ceylon Ltd.							
2008-02-15	LKB00311B154	14.50	2_12	1,000	17.00	18.11	(1.11)
2008-02-29	LKB00311B154	14.50	2_11	850	17.00	17.31	(0.31)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	17.96	0.04
2008-06-02	LKB00109D018	16.00	0_10	300	18.35		
2008-06-06	LKB00109D018	16.00	0_10	200	18.50		
2008-08-29	LKB00210H015	15.50	1_11	300	18.40	18.22	0.18
2008-09-05	LKB00311F155	14.50	2_9	100	18.10	17.94	0.16
2008-09-15	LKB00210H015	15.50	1_10	200	18.25	17.98	0.27
2008-10-17	LKB00412G019	13.50	3_8	350	19.09	18.31	0.78
			එකතුව	3,550			
Entrust Securities PLC							
2008-02-22	LKB00311B154	14.50	2_11	250	17.00	17.71	(0.71)
2008-02-29	LKB00311B154	14.50	2_11	250	17.00	17.31	(0.31)
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	17.96	0.04
2008-02-29	LKB00210A150	15.50	1_10	150	18.00	17.96	0.04
2008-02-29	LKB00210A150	15.50	1_10	150	18.00	17.96	0.04
2008-02-29	LKB01013G154	8.50	5_4	600	15.50		
2008-03-14	LKB01013G154	8.50	5_3	81	15.50		
2008-04-29	LKB00109D018	16.00	0_11	300	18.75		
2008-05-02	LKB00109D018	16.00	0_11	200	18.75		
2008-05-07	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-05-08	LKB00109D018	16.00	0_11	200	18.75		
2008-06-13	LKB00109D018	16.00	0_10	100	18.45		
2008-06-13	LKB01518H150	7.50	10_0	367	14.75		
2008-07-04	LKB00109F153	15.50	0_11	400	18.57		
2008-07-18	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-08-29	LKB00412G019	13.50	3_10	29	17.80	17.65	0.15
2008-08-29	LKB00311F155	14.50	2_9	50	18.10	17.93	0.17
2008-08-29	LKB00210H015	15.50	1_11	165	18.40	18.22	0.18
2008-09-05	LKB00412G019	13.50	3_9	221	17.75	17.49	0.26
2008-09-15	LKB00311F155	14.50	2_9	500	18.00	17.9	0.10
2008-09-15	LKB00210H015	15.50	1_10	200	18.25	17.98	0.27
2008-09-15	LKB00210H015	15.50	1_10	300	18.25	17.98	0.27
2008-11-14	LKB00210I153	15.50	1_10	150	21.00	19.79	1.21
2008-11-21	LKB00210I153	15.50	1_10	40	21.00	19.97	1.03
2008-11-21	LKB00210I153	15.50	1_10	70	21.00	19.97	1.03

2008-11-28	LKB00210A150	15.50	1_1	100	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210I153	15.50	1_9	350	21.00	20.06	0.94
2008-12-01	LKB00210I153	15.50	1_9	50	21.00	20.01	0.99
2008-12-01	LKB00210I153	15.50	1_9	50	21.00	20.01	0.99
2008-12-05	LKB00210I153	15.50	1_9	275	21.00	20.23	0.77
2008-12-05	LKB00210I153	15.50	1_9	50	21.00	20.23	0.77
			එකතුව	6,198			
First Capital Treasuries Ltd.							
2008-02-29	LKB00311B154	14.50	2_11	100	17.00	17.31	(0.31)
2008-02-29	LKB00311B154	14.50	2_11	50	17.00	17.31	(0.31)
2008-02-29	LKB00210A150	15.50	1_10	300	18.00	17.96	0.04
2008-02-29	LKB00210A150	15.50	1_10	100	18.00	17.96	0.04
2008-02-29	LKB00210A150	15.50	1_10	250	18.00	17.96	0.04
2008-03-14	LKB00311B154	14.50	2_11	100	17.05	17.24	(0.19)
2008-05-23	LKB00210A150	15.50	1_8	100	17.80	17.5	0.30
2008-05-23	LKB00109D018	16.00	0_10	51	18.50		
2008-05-23	LKB00109D018	16.00	0_10	350	18.50		
2008-06-03	LKB00109D018	16.00	0_10	250	18.35		
2008-06-06	LKB00109D018	16.00	0_10	100	18.50		
2008-06-06	LKB00109D018	16.00	0_10	150	18.50		
2008-06-13	LKB00109D018	16.00	0_10	500	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	600	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	600	18.45		
2008-06-16	LKB00109D018	16.00	0_10	500	18.45		
2008-06-27	LKB00109F153	15.50	0_12	100	18.57	18.23	0.34
2008-06-27	LKB00109F153	15.50	0_12	325	18.57	18.23	0.34
2008-07-01	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-01	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-01	LKB00109F153	15.50	0_11	270	18.57		
2008-07-03	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-04	LKB00109F153	15.50	0_11	275	18.57		
2008-07-11	LKB00109F153	15.50	0_11	100	18.57		
2008-07-11	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-07-15	LKB00109D018	16.00	0_9	250	18.50		
2008-07-21	LKB00109D018	16.00	0_8	210	18.50		
2008-07-21	LKB00109F153	15.50	0_11	35	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	200	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	250	18.57		
2008-07-25	LKB00109F153	15.50	0_11	500	18.57		
2008-08-01	LKB00210G017	15.50	1_11	250	18.45	18.31	0.14
2008-08-08	LKB00210G017	15.50	1_11	100	18.40	18.33	0.07
2008-08-08	LKB00210H015	15.50	1_12	250	18.40	18.33	0.07
2008-08-20	LKB00210G017	15.50	1_10	400	18.40	18.29	0.11

2008-08-20	LKB00210H015	15.50	1_11	150	18.40	18.29	0.11
2008-08-22	LKB00210G017	15.50	1_10	400	18.40	18.34	0.06
2008-08-22	LKB00210G017	15.50	1_10	100	18.40	18.34	0.06
2008-08-29	LKB00210H015	15.50	1_11	200	18.40	18.22	0.18
2008-08-29	LKB00210H015	15.50	1_11	200	18.40	18.22	0.18
2008-09-05	LKB00412G019	13.50	3_9	200	17.75	17.49	0.26
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	17.98	0.27
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	17.98	0.27
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	17.98	0.27
2008-09-15	LKB00210H015	15.50	1_10	450	18.25	17.98	0.27
2008-09-19	LKB01013G154	8.50	4_9	50	17.00	16.91	0.09
2008-09-19	LKB01013G154	8.50	4_9	150	17.00	16.91	0.09
2008-10-02	LKB00210G017	15.50	1_9	150	19.33	18.49	0.84
2008-10-15	LKB00210G017	15.50	1_8	200	19.33	18.98	0.35
2008-10-15	LKB00210G017	15.50	1_8	186	19.33	18.98	0.35
2008-10-17	LKB00210G017	15.50	1_8	200	19.33	18.98	0.35
2008-11-03	LKB00210I153	15.50	1_10	100	20.80	19.35	1.45
2008-11-03	LKB00210I153	15.50	1_10	250	20.80	19.35	1.45
2008-11-14	LKB00210I153	15.50	1_10	100	21.00	19.79	1.21
2008-11-14	LKB00210I153	15.50	1_10	100	21.00	19.79	1.21
2008-11-27	LKB00210A150	15.50	1_1	50	20.00	20.03	(0.03)
2008-11-28	LKB00210A150	15.50	1_1	341	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210A150	15.50	1_1	100	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210I153	15.50	1_9	200	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	50	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	400	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	160	21.00	20.06	0.94
2008-12-01	LKB00210I153	15.50	1_9	100	21.00	20.01	0.99
2008-12-01	LKB00210I153	15.50	1_9	100	21.00	20.01	0.99
2008-12-05	LKB00210H015	15.50	1_8	200	21.00	20.23	0.77
2008-12-05	LKB00210I153	15.50	1_9	100	21.00	20.23	0.77
2008-12-05	LKB00210I153	15.50	1_9	100	21.00	20.23	0.77
2008-12-11	LKB00210H015	15.50	1_8	250	21.00	20.54	0.46
2008-12-11	LKB00210H015	15.50	1_8	100	21.00	20.54	0.46
2008-12-15	LKB00210H015	15.50	1_7	1,200	21.00	20.14	0.86
2008-12-19	LKB00210H015	15.50	1_7	100	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	150	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	254	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	200	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	300	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	500	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	500	21.00	20.86	0.14
2008-12-19	LKB00210H015	15.50	1_7	1,300	21.00	20.86	0.14
			එකතුව	20,507			

Natwealth Securities Ltd.							
2008-04-28	LKB00109D018	16.00	0_11	100	18.75		
2008-06-13	LKB00109D018	16.00	0_10	100	18.45		
2008-07-11	LKB00109D018	16.00	0_9	50	18.50		
2008-07-15	LKB00109D018	16.00	0_9	50	18.50		
2008-08-01	LKB00210G017	15.50	1_11	50	18.45	18.31	0.14
2008-08-20	LKB00210G017	15.50	1_10	100	18.40	18.29	0.11
2008-09-15	LKB00210H015	15.50	1_10	100	18.25	17.98	0.27
2008-10-15	LKB00311B154	14.50	2_4	100	19.22	18.62	0.60
2008-10-17	LKB00210G017	15.50	1_8	100	19.33	18.98	0.35
2008-11-21	LKB00210I153	15.50	1_10	50	21.00	19.97	1.03
2008-11-21	LKB00210I153	15.50	1_10	50	21.00	19.97	1.03
2008-11-28	LKB00210A150	15.50	1_1	100	20.00	20.06	(0.06)
2008-11-28	LKB00210I153	15.50	1_9	175	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	200	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	100	21.00	20.06	0.94
2008-12-11	LKB00210A150	15.50	1_1	100	20.00	20.54	(0.54)
2008-12-11	LKB00210H015	15.50	1_8	100	21.00	20.54	0.46
2008-12-11	LKB00210I153	15.50	1_9	150	21.00	20.54	0.46
2008-12-15	LKB00210H015	15.50	1_7	25	20.60	20.14	0.46
2008-12-15	LKB00210H015	15.50	1_7	250	20.60	20.14	0.46
2008-12-19	LKB00210H015	15.50	1_7	725	21.00	20.86	0.14
			එකතුව	2,775			
Sampath Surakum							
2008-02-29	LKB00210A150	15.50	1_10	200	18.00	17.96	0.04
			එකතුව	200			
Seylan Bank Asset Mgmt							
2008-02-19	LKB00609K012	7.60	1_8	500	18.50	17.92	0.58
2008-02-29	LKB00210A150	15.50	1_10	1,000	18.00	17.96	0.04
2008-04-04	LKB00109D018	16.00	0_12	350	16.00	18.1	(2.10)
2008-05-23	LKB00210A150	15.50	1_8	500	17.80	17.5	0.30
2008-06-06	LKB00109D018	16.00	0_10	1,700	18.55		
2008-06-20	LKB00109D018	16.00	0_9	500	18.40		
2008-06-27	LKB00109F153	15.50	0_12	300	18.57	18.23	0.34
2008-07-21	LKB00109F153	15.50	0_11	50	18.57		
2008-08-01	LKB00210G017	15.50	1_11	100	18.45	18.31	0.14
2008-08-01	LKB00210G017	15.50	1_11	1,000	18.45	18.31	0.14
2008-08-08	LKB00210G017	15.50	1_11	700	18.40	18.33	0.07
2008-08-15	LKB00311F155	14.50	2_10	100	18.10	17.96	0.14
2008-08-20	LKB00412D016	13.50	3_7	100	17.80	17.81	(0.01)
2008-08-20	LKB00210G017	15.50	1_10	400	18.40	18.29	0.11
2008-08-22	LKB00210G017	15.50	1_10	100	18.40	18.34	0.06
2008-08-29	LKB00311F155	14.50	2_9	200	18.10	17.93	0.17
2008-08-29	LKB00210H015	15.50	1_11	400	18.40	18.22	0.18
2008-09-02	LKB00210H015	15.50	1_11	3,100	18.35	18.22	0.13

2008-09-15	LKB00311F155	14.50	2_9	500	17.89	17.9	(0.01)
2008-09-15	LKB00210H015	15.50	1_10	1,000	18.25	17.98	0.27
2008-10-15	LKB00210G017	15.50	1_8	500	19.33	18.98	0.35
2008-10-15	LKB00311B154	14.50	2_4	700	19.22	18.62	0.60
2008-11-07	LKB00210I153	15.50	1_10	300	21.00	19.8	1.20
2008-11-07	LKB00210I153	15.50	1_10	110	21.00	19.8	1.20
2008-11-28	LKB00210I153	15.50	1_9	250	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	200	21.00	20.06	0.94
2008-11-28	LKB00210I153	15.50	1_9	450	21.00	20.06	0.94
2008-12-05	LKB00210I153	15.50	1_9	100	21.00	20.23	0.77
2008-12-05	LKB00210H015	15.50	1_8	10	21.00	20.23	0.77
2008-12-11	LKB00210I153	15.50	1_9	200	21.00	20.54	0.46
2008-12-19	LKB00210H015	15.50	1_7	1,000	21.00	20.86	0.14
2008-12-19	LKB00311B154	14.50	2_2	15	20.53	19.63	0.90
එකතුව					16,435		
මුළු එකතුව					55,485		

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරක්ෂිත වෙළෙඳපොළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට

අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2008 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2008 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු. බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	2.00	71.55	73.55	2.72	97.28
පෙබරවාරි	1.68	27.48	29.16	5.76	94.24
මාර්තු	0.40	6.22	6.62	6.04	93.96
අප්‍රේල්	0.85	32.65	33.50	2.54	97.46
මැයි	3.32	9.01	12.33	26.92	73.08
ජූනි	2.32	20.33	22.65	10.24	89.76
ජූලි	-	14.35	14.35	-	100.00
අගෝස්තු	3.73	43.86	47.59	7.84	92.16
සැප්තැම්බර්	4.84	52.73	57.57	8.40	91.60
ඔක්තෝබර්	8.76	68.60	77.36	11.32	88.68
නොවැම්බර්	2.58	66.54	69.12	3.73	96.27
දෙසැම්බර්	2.34	42.60	44.93	5.20	94.80
එකතුව	32.81	455.93	488.74	6.71	93.29

(ආ) 2008 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 08 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2008	6.71
2009	7.45
2010	9.06
2011	4.33
2012	6.13
2013	19.78
2014	8.65
2015	81.88
2016	100

ඒ අනුව 2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වෙන්දේසි ක්‍රමය මඟින් සාපේක්ෂව 10% ට අඩු බැඳුම්කර ප්‍රතිශතයන් නිකුත් කර ඇති බවත් 2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 කුළු සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	1,861,869	39.28	48.65
Basis Points 100 to 199	221,740	4.68	5.79
Basis Points 200 to 299	48,503	1.02	1.27

Basis Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	258,920	5.46	6.76
Basis Points 5	32,573	0.69	0.85
Basis Points 6 to 99	1,205,139	25.43	31.49
Basis Points 100 to 199	129,680	2.74	3.39
Basis Points 200 to 299	11,909	0.25	0.31
Basis Points 300 to 399	973	0.02	0.03
Basis Points 400 to 499	117	0.00	0.00
Basis Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මඟින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2008 වර්ෂයට අදාළව ද එය 1.37% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2008 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 34 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට

වඩා අඩු අගයකටත් 66% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	විවිධ අනුපාතයන් යටතේ බැඳුම්කර නිකුත් කරන ලද ප්‍රතිශතය
Basis Points 1 to 99	93,695	20.55	21.64
Basis Points 100 to 199	28,232	6.19	6.52
Basis Points 200 to 299	4,932	1.08	1.14
Basis Points 400 to 499	17,894	3.92	4.13
එකතුව	144,753	31.75	33.43
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	10,116	2.22	2.34
Basis Points 5	5,949	1.30	1.37
Basis Points 6 to 99	192,227	42.16	44.39
Basis Points 100 to 199	77,504	17.00	17.90
Basis Points 200 to 299	1,550	0.34	0.36
එකතුව	287,346	63.02	66.36
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	900	0.20	0.21
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම් මුළු එකතුව	22,930	5.03	
	455,929	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන අගයට නිකුත් කල ඇති බව නිරීක්ෂණය

වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2008 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 34%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2008 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 34%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මඟින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින්

පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම විගණන කාර්යයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2009 වර්ෂයට අදාළ පිළිතුරු / නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2009 වර්ෂය තුළ අවස්ථා 229 කදී රු.මිලියන 649,207 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරි බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම .

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ට සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2009 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ අයතනය	2009 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	3,787
Capital Alliance	9,659
Commercial Bank of Ceylon Ltd.	25,108
Entrust Securities PLC.	13,126
First Capital Treasuries Ltd.	19,984
Natwealth Securities Ltd.	1,056
Sampath Surakum	6,000
Seylan Bank Asset Mgmt	6,465
එකතුව	85,185

(මෙයට අදාළ විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාළ කර ගන්නා ඵලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඈ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන්

වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2009 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2009.03.13	TO/DCF/48	Prima Ceylon Ltd (Through BOC)	1800	ප්‍රිමා සිලෝන් ආයතනයේ හිඟ සහනාධාර පියවීම
2009.10.01		BOC	23.87	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2009.10.09	TOD/PM/10	BOC	380.89	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2009.11.04	TOD/PM/10/03	BOC	167.2	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2009.12.03	TOD/PM/10/03	BOC	233.00	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2009.12.16	TOD/PM/10/06	BOC	88.58	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2009.12.23	TOD/PM/13/01	BOC HNB(Through BOC)	845.34 570.64	ඉඩම්, ගොඩනැගිලි, ස්ථාවර යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම වෙනුවෙන් HNB සහ BOC වෙත ගෙවීම් කිරීම.
2009.12.29	TO/DG/02/BP/2009	BOC People's Bank	10,000 10,000	ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අයිත පහසුකම් භාණ්ඩාගාර බැඳුම්කර වලට මාරු කිරීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය

කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.

- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලි / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

- (i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.
- (iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)

(iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම් කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නාගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය

අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුනද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව captive sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, captive sources ලෙස නිශ්චිතව හඳුනාගොගත් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් captive sources ලෙස හඳුනාගොගත් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2009 ජනවාරි 01 සිට 2009 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2009 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	3,787
Capital Alliance	9,659
Commercial Bank of Ceylon Ltd.	25,108
Entrust Securities PLC.	13,126
First Capital Treasuries Ltd.	19,984
Natwealth Securities Ltd.	1,056
Sampath Surakum	6,000
Seylan Bank Asset Mgmt	6,465
එකතුව	85,185

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2009 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2009-01-01	LKB00210L157	15.50	1_11	21	20.60	20.12	0.48
2009-01-01	LKB00511J152	7.00	2_9	8	20.45	19.6	0.85
2009-01-05	LKB00412D016	13.50	3_2	200	20.10	20.08	0.02
2009-01-09	LKB00511J152	7.00	2_9	50	20.45	19.68	0.77
2009-01-15	LKB01013A157	8.50	3_12	100	19.50	18.56	0.94
2009-01-15	LKB00412D016	13.50	3_2	675	20.10	18.56	1.54
2009-01-15	LKB00210L157	15.50	1_11	150	21.00	19.3	1.70
2009-01-15	LKB00210L157	15.50	1_11	100	21.00	19.3	1.70
2009-01-15	LKB00210L157	15.50	1_11	550	21.00	19.3	1.70
2009-01-15	LKB00511J152	7.00	2_9	100	20.45	18.33	2.12
2009-01-15	LKB00511J152	7.00	2_9	200	20.45	18.33	2.12
2009-01-15	LKB00511J152	7.00	2_9	300	20.45	18.33	2.12
2009-01-30	LKB01013G154	8.50	4_5	50	18.00	18.12	(0.12)
2009-01-30	LKB00613D019	10.50	4_1	300	18.10	18.12	(0.02)
2009-02-02	LKB00312A154	14.50	2_11	50	18.25	18.8	(0.55)
2009-02-02	LKB00312A154	14.50	2_11	52	18.25	18.8	(0.55)
2009-03-16	LKB00211C014	15.50	1_11	40	18.06	18.06	0.00
2009-03-16	LKB00312A154	14.50	2_10	30	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-27	LKB00413B018	13.50	3_10	11	17.20	17.44	(0.24)
2009-03-27	LKB00413B018	13.50	3_10	100	17.20	17.44	(0.24)
2009-03-27	LKB00413B018	13.50	3_10	200	17.20	17.44	(0.24)
2009-03-27	LKB00312B152	14.50	2_10	100	17.25	17.4	(0.15)
			එකතුව	3,787			
Capital Alliance							
2009-01-05	LKB00210L157	15.50	1_11	14	21.00	20.24	0.76
2009-01-05	LKB00210L157	15.50	1_11	400	21.00	20.24	0.76
2009-01-09	LKB00412D016	13.50	3_2	100	20.10	20.03	0.07
2009-01-09	LKB00412D016	13.50	3_2	100	20.10	20.03	0.07
2009-01-09	LKB00412D016	13.50	3_2	225	20.10	20.03	0.07
2009-01-09	LKB00412D016	13.50	3_2	200	20.10	20.03	0.07
2009-01-09	LKB00210L157	15.50	1_11	100	21.00	20.25	0.75
2009-01-09	LKB00210L157	15.50	1_11	200	21.00	20.25	0.75
2009-01-09	LKB00311I159	14.50	2_8	200	20.45	19.68	0.77

2009-01-09	LKB00311I159	14.50	2_8	200	20.45	19.68	0.77
2009-01-09	LKB00311I159	14.50	2_8	100	20.45	19.68	0.77
2009-01-15	LKB01013A157	8.50	3_12	1,050	19.50	18.56	0.94
2009-01-15	LKB00412D016	13.50	3_2	750	20.10	18.56	1.54
2009-01-15	LKB00412D016	13.50	3_2	900	20.10	18.56	1.54
2009-01-15	LKB00210L157	15.50	1_11	50	21.00	19.3	1.70
2009-01-15	LKB00311I159	14.50	2_8	100	20.45	18.33	2.12
2009-01-15	LKB00311I159	14.50	2_8	100	20.45	18.33	2.12
2009-01-16	LKB01013A157	8.50	3_11	500	19.35	18.4	0.95
2009-02-02	LKB00312A154	14.50	2_11	250	18.25	18.8	(0.55)
2009-02-02	LKB00211A158	15.50	1_11	50	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	100	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	260	18.34	18.28	0.06
2009-03-16	LKB00413B018	13.50	3_10	150	18.03	18.06	(0.03)
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	150	18.10	18.09	0.01
2009-03-20	LKB01013G154	8.50	4_3	250	17.90	17.39	0.51
2009-03-20	LKB00413B018	13.50	3_10	350	17.97	17.3	0.67
2009-04-01	LKB00413B018	13.50	3_10	250	17.20	17.03	0.17
2009-04-24	LKB00614D017	11.75	4_11	400	15.80	16.18	(0.38)
2009-04-24	LKB00615C156	11.75	5_10	400	15.70	15.88	(0.18)
2009-05-22	LKB00413B018	13.50	3_8	250	13.63	14.56	(0.93)
2009-08-03	LKB01019E016	8.50	9_7	100	13.09	12.82	0.27
2009-08-03	LKB01518H150	7.50	8_11	500	12.95		
2009-08-28	LKB00615H015	11.00	5_10	260	13.00	12.88	0.12
2009-09-11	LKB00514G152	11.25	4_9	100	12.65	12.59	0.06
2009-10-01	LKB00615I013	11.00	5_10	200	11.20	11.25	(0.05)
2009-10-16	LKB00615I013	11.00	5_10	250	10.35	10.44	(0.09)
			එකතුව	9,659			
Commercial Bank of Ceylon Ltd.							
2009-01-05	LKB00412D016	13.50	3_2	500	20.10	20.08	0.02
2009-01-05	LKB00412D016	13.50	3_2	1,200	20.10	20.08	0.02
2009-02-02	LKB00211A158	15.50	1_11	33	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	50	18.34	18.28	0.06
2009-03-16	LKB00211C014	15.50	1_11	100	18.06	18.06	0.00
2009-03-16	LKB00312A154	14.50	2_10	250	18.10	18.09	0.01
2009-03-20	LKB00211C014	15.50	1_11	100	18.00	17.36	0.64
2009-03-20	LKB00211C014	15.50	1_11	100	18.00	17.36	0.64
2009-03-20	LKB00211C014	15.50	1_11	250	18.00	17.36	0.64
2009-03-20	LKB00211C014	15.50	1_11	500	18.00	17.36	0.64
2009-03-20	LKB00413B018	13.50	3_10	200	17.97	17.3	0.67
2009-03-27	LKB00312B152	14.50	2_10	250	17.25	17.4	(0.15)
2009-03-27	LKB00312B152	14.50	2_10	500	17.25	17.4	(0.15)
2009-06-15	LKB00211C014	15.50	1_8	75	13.31	13.75	(0.44)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)

2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
2009-08-24	LKB00615H015	11.00	5_10	3,000	13.00	13.01	(0.01)
			එකතුව	25,108			
Entrust Securities PLC							
2009-01-05	LKB00210L157	15.50	1_11	100	21.00	20.24	0.76
2009-01-15	LKB00210L157	15.50	1_11	300	21.00	19.3	1.70
2009-01-30	LKB00211A158	15.50	1_11	100	18.30	18.76	(0.46)
2009-02-02	LKB01013A157	8.50	3_11	700	18.10	18.2	(0.10)
2009-02-02	LKB00211A158	15.50	1_11	100	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	170	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	1,000	18.34	18.28	0.06
2009-02-06	LKB00211A158	15.50	1_11	65	18.40	18.26	0.14
2009-03-06	LKB00312A154	14.50	2_10	500	18.08	18.18	(0.10)
2009-03-13	LKB00413B018	13.50	3_10	500	18.03	18.06	(0.03)
2009-03-13	LKB00312A154	14.50	2_10	750	18.08	18.09	(0.01)
2009-03-16	LKB00614D017	11.75	4_12	2,100	17.75	17.98	(0.23)
2009-03-16	LKB00413B018	13.50	3_10	500	18.03	18.06	(0.03)
2009-03-16	LKB00211C014	15.50	1_11	250	18.06	18.06	0.00
2009-03-16	LKB00312A154	14.50	2_10	700	18.10	18.09	0.01
2009-04-01	LKB00413B018	13.50	3_10	750	17.20	17.03	0.17
2009-05-07	LKB01019E016	8.50	9_10	1,280	13.74	13.38	0.36
2009-05-22	LKB00413B018	13.50	3_8	1,750	13.63	14.56	(0.93)
2009-05-29	LKB01019E016	8.50	9_10	511	13.74	14.18	(0.44)
2009-08-20	LKB01013A157	8.50	3_4	250	12.88	12.95	(0.07)
2009-10-01	LKB00514G152	11.25	4_9	250	11.23	11.21	0.02
2009-11-17	LKB00211G155	12.00	1_8	500	9.55	9.86	(0.31)
			එකතුව	13,126			
First Capital Treasuries Ltd.							
2009-01-01	LKB00210H015	15.50	1_7	200	21.00	20.12	0.88
2009-01-05	LKB00412D016	13.50	3_2	750	20.10	20.08	0.02
2009-01-05	LKB00210L157	15.50	1_11	450	21.00	20.24	0.76
2009-01-09	LKB00210L157	15.50	1_11	250	21.00	20.25	0.75
2009-01-09	LKB00210L157	15.50	1_11	250	21.00	20.25	0.75
2009-01-09	LKB00210L157	15.50	1_11	700	21.00	20.25	0.75
2009-01-15	LKB00312A154	14.50	2_12	98	17.75	18.33	(0.58)
2009-01-15	LKB01013A157	8.50	3_12	50	19.50	18.56	0.94
2009-01-15	LKB01013A157	8.50	3_12	200	19.50	18.56	0.94
2009-01-15	LKB01013A157	8.50	3_12	300	19.50	18.56	0.94
2009-01-15	LKB01013A157	8.50	3_12	410	19.50	18.56	0.94
2009-01-15	LKB00412D016	13.50	3_2	300	20.10	18.56	1.54

2009-01-15	LKB00210L157	15.50	1_11	400	21.00	19.3	1.70
2009-01-15	LKB00210L157	15.50	1_11	500	21.00	19.3	1.70
2009-01-15	LKB00210L157	15.50	1_11	600	21.00	19.3	1.70
2009-01-15	LKB00210L157	15.50	1_11	700	21.00	19.3	1.70
2009-01-15	LKB00511J152	7.00	2_9	100	20.45	18.33	2.12
2009-01-15	LKB00511J152	7.00	2_9	300	20.45	18.33	2.12
2009-01-15	LKB00511J152	7.00	2_9	377	20.45	18.33	2.12
2009-01-16	LKB01013A157	8.50	3_11	500	19.35	18.4	0.95
2009-01-16	LKB00210L157	15.50	1_11	1,000	20.90	18.59	2.31
2009-01-30	LKB01013A157	8.50	3_11	100	18.10	18.63	(0.53)
2009-01-30	LKB00211A158	15.50	1_11	100	18.30	18.76	(0.46)
2009-01-30	LKB00211A158	15.50	1_11	300	18.30	18.76	(0.46)
2009-02-02	LKB00312A154	14.50	2_11	200	18.25	18.8	(0.55)
2009-02-02	LKB00312A154	14.50	2_11	350	18.25	18.8	(0.55)
2009-02-02	LKB00413B018	13.50	3_11	100	18.10	18.2	(0.10)
2009-02-02	LKB00613D019	10.50	4_1	27	18.10	18.13	(0.03)
2009-02-02	LKB00613D019	10.50	4_1	100	18.10	18.13	(0.03)
2009-02-02	LKB00613D019	10.50	4_1	122	18.10	18.13	(0.03)
2009-02-02	LKB00613D019	10.50	4_1	500	18.10	18.13	(0.03)
2009-02-02	LKB00211A158	15.50	1_11	50	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	100	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	100	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	200	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	200	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	500	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	750	18.34	18.28	0.06
2009-02-13	LKB00211A158	15.50	1_11	350	18.40	18.23	0.17
2009-02-13	LKB00211A158	15.50	1_11	500	18.40	18.23	0.17
2009-03-02	LKB00211A158	15.50	1_10	50	18.07	18.25	(0.18)
2009-03-13	LKB00312A154	14.50	2_10	500	18.08	18.09	(0.01)
2009-03-16	LKB00211C014	15.50	1_11	500	18.06	18.06	0.00
2009-03-16	LKB00312A154	14.50	2_10	200	18.10	18.09	0.01
2009-03-20	LKB00211C014	15.50	1_11	250	18.00	17.36	0.64
2009-03-20	LKB00413B018	13.50	3_10	400	17.97	17.3	0.67
2009-03-20	LKB00413B018	13.50	3_10	500	17.97	17.3	0.67
2009-03-23	LKB00211C014	15.50	1_11	250	18.00	17.53	0.47
2009-03-23	LKB00613D019	10.50	3_12	500	17.95	17.44	0.51
2009-03-23	LKB00413B018	13.50	3_10	250	17.97	17.44	0.53
2009-03-23	LKB00413B018	13.50	3_10	500	17.97	17.44	0.53
2009-04-01	LKB00312B152	14.50	2_10	100	17.25	17.27	(0.02)
2009-04-01	LKB00312B152	14.50	2_10	250	17.25	17.27	(0.02)
2009-04-01	LKB00413B018	13.50	3_10	150	17.20	17.03	0.17
2009-04-15	LKB00614D017	11.75	4_11	100	16.70	17.04	(0.34)
2009-04-15	LKB00614D017	11.75	4_11	250	16.70	17.04	(0.34)
2009-04-24	LKB00615C156	11.75	5_10	200	15.70	15.88	(0.18)

2009-04-30	LKB00312B152	14.50	2_9	200	13.73	15.33	(1.60)
2009-04-30	LKB00615C156	11.75	5_10	750	15.70	15.55	0.15
2009-08-20	LKB00312A154	14.50	2_5	750	12.83	12.87	(0.04)
2009-09-03	LKB01013G154	8.50	3_10	100	12.70	12.93	(0.23)
2009-09-03	LKB00615H015	11.00	5_10	50	12.85	12.93	(0.08)
2009-09-03	LKB00615H015	11.00	5_10	100	12.85	12.93	(0.08)
			එකතුව	19,984			
Natwealth Securities Ltd.							
2009-02-02	LKB00211A158	15.50	1_11	150	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	150	18.34	18.28	0.06
2009-03-16	LKB00312A154	14.50	2_10	100	18.10	18.09	0.01
2009-03-20	LKB00211C014	15.50	1_11	300	18.00	17.36	0.64
2009-03-27	LKB00211C014	15.50	1_11	100	17.15	17.51	(0.36)
2009-03-27	LKB00312B152	14.50	2_10	250	17.25	17.4	(0.15)
2009-07-03	LKB00615C156	11.75	5_8	1	13.17	13.09	0.08
2009-07-24	LKB00312B152	14.50	2_6	5	13.00	13.03	(0.03)
			එකතුව	1,056			
Sampath Surakum							
2009-08-24	LKB01013A157	8.50	3_4	6,000	12.88	12.93	(0.05)
			එකතුව	6,000			
Seylan Bank Asset Mgmt							
2009-02-02	LKB00211A158	15.50	1_11	115	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	250	18.34	18.28	0.06
2009-02-02	LKB00211A158	15.50	1_11	400	18.34	18.28	0.06
2009-02-13	LKB00211A158	15.50	1_11	150	18.40	18.23	0.17
2009-02-13	LKB00211A158	15.50	1_11	400	18.40	18.23	0.17
2009-03-16	LKB00211C014	15.50	1_11	350	18.06	18.06	0.00
2009-03-16	LKB00312A154	14.50	2_10	200	18.10	18.09	0.01
2009-03-16	LKB00312A154	14.50	2_10	350	18.10	18.09	0.01
2009-03-20	LKB00211C014	15.50	1_11	200	18.00	17.36	0.64
2009-03-20	LKB00413B018	13.50	3_10	300	17.97	17.3	0.67
2009-03-27	LKB00413B018	13.50	3_10	500	17.20	17.44	(0.24)
2009-03-27	LKB00312B152	14.50	2_10	1,000	17.25	17.4	(0.15)
2009-04-30	LKB00312B152	14.50	2_9	300	13.73	15.33	(1.60)
2009-05-22	LKB00413B018	13.50	3_8	100	13.63	14.56	(0.93)
2009-08-20	LKB01013A157	8.50	3_4	500	12.88	12.95	(0.07)
2009-08-21	LKB01013A157	8.50	3_4	1,000	12.88	12.95	(0.07)
2009-09-03	LKB00615H015	11.00	5_10	350	12.85	12.93	(0.08)
			එකතුව	6,465			
			මුළු එකතුව	85,185			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු

කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරක්ෂිත වෙළෙඳපොළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ත හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2009 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2009 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු.බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	4.60	104.31	108.91	4.22	95.78
පෙබරවාරි	8.05	58.42	66.47	12.11	87.89
මාර්තු	5.19	59.88	65.07	7.97	92.03
අප්‍රේල්	3.81	35.40	39.20	9.71	90.29
මැයි	3.06	42.35	45.41	6.73	93.27
ජූනි	7.59	51.39	58.98	12.87	87.13
ජූලි	1.92	19.14	21.07	9.12	90.88

අගෝස්තු	6.02	158.40	164.42	3.66	96.34
සැප්තැම්බර්	3.00	34.07	37.07	8.09	91.91
ඔක්තෝබර්	6.00	30.72	36.72	16.34	83.66
නොවැම්බර්	3.00	31.36	34.36	8.73	91.27
දෙසැම්බර්	-	23.77	23.77	-	100.00
එකතුව	52.23	649.21	701.44	7.45	92.55
සමුච්චිත එකතුව	85.04	1,105.14	1,190.17	7.15	92.85

(ආ) 2009 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 07 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	ප්‍රතිශතය
2009	7.45
2010	9.06
2011	4.33
2012	6.13
2013	19.78
2014	8.65
2015	81.88
2016	100

ඒ අනුව 2009 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වෙන්දේසි ක්‍රමය මඟින් සාපේක්ෂව 10% ට අඩු බැඳුම්කර ප්‍රතිශතයන් නිකුත් කර ඇති බවත් 2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placements were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	1,861,869	39.28	48.65
Basis Points 100 to 199	221,740	4.68	5.79
Basis Points 200 to 299	48,503	1.02	1.27
Basis Points 300 to 399			
Basis Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	258,920	5.46	6.76
Basis Points 5	32,573	0.69	0.85
Basis Points 6 to 99	1,205,139	25.43	31.49
Basis Points 100 to 199	129,680	2.74	3.39
Basis Points 200 to 299	11,909	0.25	0.31
Basis Points 300 to 399	973	0.02	0.03
Basis Points 400 to 499	117	0.00	0.00
Basis Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99

නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2009 වර්ෂයට අදාළව ද එය 0.04% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2009 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 64 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකටත් 36% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	344,011	52.99	53.09
Basis Points 100 to 199	49,827	7.68	7.69
Basis Points 200 to 299	2,082	0.32	0.32
එකතුව	395,920	60.99	61.10
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	37,976	5.85	5.86
Basis Points 5	275	0.04	0.04
Basis Points 6 to 99	162,496	25.03	25.08
Basis Points 100 to 199	24,221	3.73	3.74
Basis Points 200 to 299	10,270	1.58	1.58
Basis Points 300 to 399	544	0.08	0.08
එකතුව	235,783	36.32	36.39
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	16,304	2.51	2.52
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	1,200	0.18	-
මුළු එකතුව	649,207	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩුවෙන් සහ /හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු

බව නිරීක්ෂණය විය. 2009 වර්ෂයේදී එලෙස බැඳුම්කර වටිනාකමින් 64%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මඟ බැංකුව විසින් සිදුකර නොමැති බව මඟ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මඟ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මඟ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (එලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2009 වර්ෂයේදී එලෙස බැඳුම්කර වටිනාකමින් 64%ක් (ඉහත 4.6.ඇ.හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැළැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මඟින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මඟ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මඟ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මඟින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය

තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2010 වර්ෂයට අදාළ නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2010 වර්ෂය තුළ අවස්ථා 269 කදී රු.මිලියන 462,478 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරී බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.

iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.

iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ට සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2010 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2010 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,705
Capital Alliance	1,160
Commercial Bank of Ceylon Ltd.	5,280
Entrust Securities PLC.	971
First Capital Treasuries Ltd.	400
Natwealth Securities Ltd.	100
Seylan Bank PLC	12,058
එකතුව	21,674

(මෙයට අදාළ විස්තර 4. 3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාළ කර ගන්නා එලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඈ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය

විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2010 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2010.02.18	TOD/PM/10/01/2010	BOC	91.207	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම
2010.04.26	TOD/PM/10/01/2010	BOC	130.336	මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමට ගෙවීම් කිරීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලීන් / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අහිමිව කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

(i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.

(ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.

(iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)

(iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම් කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. ඇමුණුම VIII හි සඳහන් අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් Captive Sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව Captive Sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, Captive Sources ලෙස නිශ්චිතව හඳුනානොගත් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගණුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් Captive Sources ලෙස හඳුනානොගත් ඉහත සඳහන් ප්‍රාථමික

ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2010 ජනවාරි 01 සිට 2010 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2010 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,705
Capital Alliance	1,160
Commercial Bank of Ceylon Ltd.	5,280
Entrust Securities PLC.	971
First Capital Treasuries Ltd.	400
Natwealth Securities Ltd.	100
Seylan Bank PLC	12,058
එකතුව	21,674

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2010 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	එලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ එලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2010-07-01	LKB00612D151	6.85	1_9	300	9.52	9.49	0.03
2010-07-27	LKB00612J158	6.85	2_2	1,295	9.25	9.67	(0.42)
2010-07-30	LKB00612J158	6.85	2_2	11	9.15	9.46	(0.31)
2010-09-17	LKB00212H011	6.90	1_10	50	7.40	8.28	(0.88)
2010-11-03	LKB00212H011	6.90	1_9	49	7.75	7.83	(0.08)
			එකතුව	1,705			
Capital Alliance							
2010-06-10	LKB00615I013	11.00	5_2	160	9.90	10.23	(0.33)
2010-08-02	LKB00615H015	11.00	4_11	500	9.62	9.84	(0.22)
2010-08-06	LKB00414F017	6.60	3_9	400	9.40	9.45	(0.05)
2010-08-09	LKB00414F017	6.60	3_9	100	9.40	9.3	0.10
			එකතුව	1,160			
Commercial Bank of Ceylon Ltd.							

2010-05-03	LKB00312A154	14.50	1_8	100	9.60	9.65	(0.05)
2010-07-06	LKB00612J158	6.85	2_3	250	9.58	9.73	(0.15)
2010-07-13	LKB00613D019	10.50	2_8	30	9.60	9.7	(0.10)
2010-07-27	LKB00612J158	6.85	2_2	500	9.25	9.67	(0.42)
2010-08-02	LKB00615H015	11.00	4_11	200	9.62	9.84	(0.22)
2010-08-02	LKB00212H011	6.90	1_12	500	9.15	9.27	(0.12)
2010-08-02	LKB00616D012	7.25	5_7	200	9.68	9.76	(0.08)
2010-08-06	LKB00212H011	6.90	1_12	250	8.90	9.08	(0.18)
2010-08-06	LKB01020H017	6.20	9_10	500	9.80	9.94	(0.14)
2010-08-10	LKB00414F017	6.60	3_9	500	9.25	9.53	(0.28)
2010-08-10	LKB00515G159	6.50	4_11	2,000	9.45	9.57	(0.12)
2010-09-17	LKB00212H011	6.90	1_10	250	7.40	8.28	(0.88)
			එකතුව	5,280			
Entrust Securities PLC							
2010-06-16	LKB01518B013	8.50	7_6	10	9.98		
2010-07-01	LKB01518B013	8.50	7_6	17	9.98	10.79	(0.81)
2010-08-02	LKB00615H015	11.00	4_11	50	9.62	9.84	(0.22)
2010-08-02	LKB00615H015	11.00	4_11	100	9.62	9.84	(0.22)
2010-08-02	LKB00615H015	11.00	4_11	200	9.62	9.84	(0.22)
2010-08-02	LKB01019E016	8.50	8_8	36	9.95		
2010-09-13	LKB01020H017	6.20	9_9	38	9.30	9.75	(0.45)
2010-09-23	LKB01020H017	6.20	9_9	13	9.30	9.41	(0.11)
2010-10-01	LKB01019E016	8.50	8_6	32	9.30		
2010-10-07	LKB01020H017	6.20	9_8	13	9.30	9.24	0.06
2010-11-10	LKB00414C014	7.00	3_3	250	8.76	8.68	0.08
2010-11-12	LKB00414C014	7.00	3_3	100	8.76	8.68	0.08
2010-11-26	LKB00414C014	7.00	3_3	100	8.76	8.69	0.07
2010-12-27	LKB01020H017	6.20	9_6	12	9.30	9.59	(0.29)
			එකතුව	971			
First Capital Treasuries Ltd.							
2010-06-03	LKB00612D151	6.85	1_10	50	9.52	9.58	(0.06)
2010-06-04	LKB00612D151	6.85	1_10	250	9.52	9.53	(0.01)
2010-07-05	LKB00614D017	11.75	3_8	100	9.80	9.91	(0.11)
			එකතුව	400			
Natwealth Securities Ltd.							
2010-06-04	LKB00612D151	6.85	1_10	100	9.52	9.53	(0.01)
			එකතුව	100			
Seylan Bank PLC							
2010-07-01	LKB00612D151	6.85	1_9	258	9.52	9.49	0.03
2010-07-01	LKB00612D151	6.85	1_9	1,000	9.52	9.49	0.03
2010-07-02	LKB00612D151	6.85	1_9	500	9.52	9.49	0.03
2010-07-15	LKB00615C156	11.75	4_7	450	9.85	10.01	(0.16)
2010-07-15	LKB00615C156	11.75	4_7	1,050	9.85	10.01	(0.16)
2010-08-02	LKB00615C156	11.75	4_7	4,000	9.62	9.84	(0.22)

2010-08-02	LKB00414C014	7.00	3_6	1,500	9.53	9.51	0.02
2010-08-06	LKB00212H011	6.90	1_12	400	8.90	9.08	(0.18)
2010-08-06	LKB00414F017	6.60	3_9	600	9.40	9.45	(0.05)
2010-08-10	LKB00515G159	6.50	4_11	750	9.45	9.57	(0.12)
2010-08-10	LKB00616H013	6.40	5_11	250	9.60	9.68	(0.08)
2010-09-06	LKB01518B013	8.50	7_4	300	9.30		
2010-09-21	LKB00515G159	6.50	4_9	250	8.76	8.97	(0.21)
2010-09-21	LKB00616H013	6.40	5_10	250	8.93	9.07	(0.14)
2010-09-23	LKB00616H013	6.40	5_9	500	8.93	9.05	(0.12)
එකතුව				12,058			
මුළු එකතුව				21,673			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරකුම්පත් වෙළෙඳපොළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමැති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2010 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2010 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු. බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	5.50	26.68	32.18	17.09	82.91
පෙබරවාරි	-	45.48	45.48	-	100.00
මාර්තු	-	10.93	10.93	-	100.00
අප්‍රේල්	-	49.17	49.17	-	100.00
මැයි	7.88	2.20	10.08	78.14	21.86
ජූනි	0.78	13.78	14.57	5.37	94.63
ජූලි	11.30	59.88	71.18	15.88	84.12
අගෝස්තු	9.14	74.35	83.48	10.94	89.06
සැප්තැම්බර්	10.00	79.30	89.30	11.20	88.80
ඔක්තෝබර්	-	24.73	24.73	-	100.00
නොවැම්බර්	-	37.12	37.12	-	100.00
දෙසැම්බර්	1.50	38.85	40.35	3.72	96.28
එකතුව	46.10	462.48	508.58	9.06	90.94
සම්මුඛවික එකතුව	131.14	1,567.61	1,698.75	7.72	92.28

(ආ) 2010 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 06 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2010	9.06
2011	4.33
2012	6.13
2013	19.78
2014	8.65
2015	81.88
2016	100

ඒ අනුව 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වෙන්දේසි ක්‍රමය මඟින් සාපේක්ෂව 10% ට අඩු බැඳුම්කර ප්‍රතිශතයන් නිකුත් කර ඇති බවත් 2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	1,861,869	39.28	48.65
Basis Points 100 to 199	221,740	4.68	5.79
Basis Points 200 to 299	48,503	1.02	1.27
Basis Points 300 to 399			
Basis Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	258,920	5.46	6.76
Basis Points 5	32,573	0.69	0.85
Basis Points 6 to 99	1,205,139	25.43	31.49
Basis Points 100 to 199	129,680	2.74	3.39
Basis Points 200 to 299	11,909	0.25	0.31
Basis Points 300 to 399	973	0.02	0.03
Basis Points 400 to 499	117	0.00	0.00
Basis Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 සි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ

සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාලව 1% බවත් 2010 වර්ෂයට අදාලව ද එය 0% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2010 වර්ෂයට අදාලව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 90 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ හෝ සමාන අගයකටත් 10% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	308,873	66.79	68.53
Basis Points 100 to 199	51,929	11.23	11.52
Basis Points 200 to 299	41,489	8.97	9.21
එකතුව	402,291	86.99	89.26
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	14,491	3.13	3.22
Basis Points 6 to 99	31,529	6.82	7.00
Basis Points 200 to 299	89	0.02	0.02
Basis Points 300 to 399	429	0.09	0.10
Basis Points 400 to 499	117	0.03	0.03
Basis Points 500 to 599	412	0.09	0.09
එකතුව	47,068	10.18	10.44
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	1,337	0.29	0.30
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	11,782	2.55	-
මුළු එකතුව	462,478	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2010 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 90%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන

එලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (එලෙස සාපේක්ෂව අඩු එලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මගින් අඩු වී ඇති බව සනාථ වේ. 2010 වර්ෂයේදී එලෙස බැඳුම්කර වටිනාකමින් 90%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ එලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන එලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැළැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැළැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2011 වර්ෂයට අදාළ පිළිතුරු /නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2011 වර්ෂය තුළ අවස්ථා 318 කදී රු.මිලියන 576,844 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරි බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කර පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ට සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2011 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ අයතනය	2011 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	750
Capital Alliance	3,711
Commercial Bank of Ceylon Ltd.	2,250
Entrust Securities PLC.	335
First Capital Treasuries Ltd.	1,500
Natwealth Securities Ltd.	340
Seylan Bank PLC	2,500
එකතුව	11,386

(මෙයට අදාල විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාල කර ගන්නා ඵලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඈ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාලව අනුගමනය කළ

යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සටහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් පහත 2011 වර්ෂය තුළද පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2011.02.02	TO/DS & A/09/349/2011	NSB Samurdhi Authority	5,300 1,420	පරිපාලන ණය භාණ්ඩාගාර බිල්පත් බවට මාරු කිරීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මහින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමට අවධිමත් ක්‍රියාවන් සිදුවීම වැලැක්වීමට අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලීන් /පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

- (i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.
- (iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)
- (iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාලව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාලව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාල අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාල පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාල ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් Captive Sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව Captive Sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, Captive Sources ලෙස නිශ්චිතව හඳුනාගොත් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගණුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් Captive Sources ලෙස හඳුනාගොත් ඉහත සඳහන්

ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2011 ජනවාරි 01 සිට 2011 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2011 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	750
Capital Alliance	3,711
Commercial Bank of Ceylon Ltd.	2,250
Entrust Securities PLC.	335
First Capital Treasuries Ltd.	1,500
Natwealth Securities Ltd.	340
Seylan Bank PLC	2,500
එකතුව	11,386

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2011 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2011-02-03	LKB00313I015	6.75	2_7	50	7.80	8.07	(0.27)
2011-03-25	LKB00313I015	6.75	2_5	150	7.80	8.4	(0.60)
2011-04-20	LKB00212H011	6.90	1_3	500	7.55	7.79	(0.24)
2011-05-26	LKB00212H011	6.90	1_2	50	7.55	7.83	(0.28)
			එකතුව	750			
Capital Alliance							
2011-02-01	LKB01020H017	6.20	9_5	200	9.15	9.28	(0.13)
2011-03-01	LKB01526C014	5.35	14_10	200	9.30	9.41	(0.11)
2011-07-01	LKB01518B013	8.50	6_6	100	9.00		

2011-07-01	LKB01518H150	7.50	7_0	100	9.05		
2011-07-01	LKB01518H150	7.50	7_0	100	9.05		
2011-07-01	LKB01518H150	7.50	7_0	300	9.05		
2011-07-07	LKB01518H150	7.50	7_0	100	9.05		
2011-08-12	LKB02023J016	7.00	11_12	300	9.08		
2011-08-12	LKB02023J016	7.00	11_12	2,200	9.08		
2011-08-15	LKB01526C014	5.35	14_4	100	9.15	9.15	0.00
2011-12-30	LKB01019E016	8.50	7_3	11	9.90		
			එකතුව	3,711			
Commercial Bank of Ceylon Ltd.							
2011-02-15	LKB00313I015	6.75	2_6	1,000	7.80	8.08	(0.28)
2011-03-01	LKB00617A156	5.80	5_10	300	8.75	8.92	(0.17)
2011-03-01	LKB01020H017	6.20	9_4	300	9.15	9.3	(0.15)
2011-03-01	LKB01526C014	5.35	14_10	300	9.30	9.41	(0.11)
2011-03-01	LKB01019E016	8.50	8_1	300	9.15		
2011-07-04	LKB01019E016	8.50	7_9	50	9.10		
			එකතුව	2,250			
Entrust Securities PLC							
2011-01-06	LKB01020H017	6.20	9_5	12	9.30	9.39	(0.09)
2011-01-21	LKB02023J016	7.00	12_6	20	9.30		
2011-02-07	LKB02023J016	7.00	12_6	25	9.30		
2011-02-24	LKB02023J016	7.00	12_5	17	9.30		
2011-03-11	LKB01526C014	5.35	14_9	14	9.30	9.43	(0.13)
2011-03-24	LKB01526C014	5.35	14_9	14	9.30	9.39	(0.09)
2011-04-21	LKB01526C014	5.35	14_8	11	9.30	10.03	(0.73)
2011-05-20	LKB01526C014	5.35	14_7	25	9.30	10.23	(0.93)
2011-05-27	LKB01526C014	5.35	14_7	3	9.30	10.23	(0.93)
2011-07-22	LKB01526C014	5.35	14_5	14	9.15	9.3	(0.15)
2011-07-29	LKB01019E016	8.50	7_8	50	8.85		
2011-08-03	LKB01526C014	5.35	14_5	14	9.10	9.15	(0.05)
2011-09-30	LKB01526C014	5.35	14_3	16	9.30	9.24	0.06
2011-10-06	LKB01526C014	5.35	14_3	16	9.30	9.24	0.06
2011-10-17	LKB02023J016	7.00	11_10	60	9.15		
2011-10-24	LKB01526C014	5.35	14_2	14	9.30	9.28	0.02
2011-12-23	LKB01526C014	5.35	13_12	11	10.00	10.1	(0.10)
			එකතුව	335			
First Capital Treasuries Ltd.							
2011-01-24	LKB00313I015	6.75	2_7	250	7.90	8.11	(0.21)
2011-07-01	LKB00313I015	6.75	2_2	250	7.80	8.31	(0.51)
2011-07-01	LKB00313I015	6.75	2_2	250	7.80	8.31	(0.51)
2011-07-01	LKB00616H013	6.40	5_0	50	8.66	8.96	(0.30)
2011-07-01	LKB00616H013	6.40	5_0	250	8.66	8.96	(0.30)
2011-07-01	LKB00616H013	6.40	5_0	250	8.66	8.96	(0.30)
2011-08-05	LKB01019E016	8.50	7_8	100	8.85		

2011-08-29	LKB01518H150	7.50	6_11	100	8.75		
			එකතුව	1,500			
Natwealth Securities Ltd.							
2011-01-28	LKB00313I015	6.75	2_7	250	7.90	8.01	(0.11)
2011-03-01	LKB00616D012	7.25	5_0	15	8.50	8.92	(0.42)
2011-07-12	LKB00616J019	6.40	5_2	25	8.50	8.89	(0.39)
2011-10-03	LKB01020H017	6.20	8_9	20	9.00		
2011-10-17	LKB01019E016	8.50	7_5	30	8.96		
			එකතුව	340			
Seylan Bank PLC							
2011-02-15	LKB00313I015	6.75	2_6	500	7.80	8.08	(0.28)
2011-07-01	LKB01518H150	7.50	7_0	200	9.05		
2011-07-01	LKB01518H150	7.50	7_0	300	9.05		
2011-07-04	LKB01518H150	7.50	7_0	1,500	9.05		
			එකතුව	2500			
			මුළු එකතුව	11,386			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරක්ෂිත වෙළෙඳපොළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත්

කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2011 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2011 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු.බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	2.55	60.71	63.26	4.03	95.97
පෙබරවාරි	4.91	102.55	107.45	4.56	95.44
මාර්තු	2.20	37.30	39.50	5.57	94.43
අප්‍රේල්	-	19.93	19.93	-	100.00
මැයි	-	7.29	7.29	-	100.00
ජූනි	2.00	51.99	53.99	3.70	96.30
ජූලි	3.21	90.53	93.74	3.42	96.58
අගෝස්තු	4.06	82.45	86.50	4.69	95.31
සැප්තැම්බර්	3.75	58.54	62.29	6.02	93.98
ඔක්තෝබර්	3.44	52.63	56.06	6.13	93.87
නොවැම්බර්	-	6.55	6.55	-	100.00
දෙසැම්බර්	-	6.39	6.39	-	100.00
එකතුව	26.11	576.84	602.95	4.33	95.67
මුළු එකතුව	157.24	2,144.46	2,301.70	6.83	93.17

(ආ) 2011 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 05 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාලව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2011	4.33
2012	6.13
2013	19.78
2014	8.65

2015	81.88
2016	100

ඒ අනුව 2011 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වෙන්දේසි ක්‍රමය මඟින් සාපේක්ෂව 10% ට අඩු බැඳුම්කර ප්‍රතිශතයන් නිකුත් කර ඇති බවත් 2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	1,861,869	39.28	48.65
Basis Points 100 to 199	221,740	4.68	5.79
Basis Points 200 to 299	48,503	1.02	1.27
Basis Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	258,920	5.46	6.76
Basis Points 5	32,573	0.69	0.85
Basis Points 6 to 99	1,205,139	25.43	31.49
Basis Points 100 to 199	129,680	2.74	3.39
Basis Points 200 to 299	11,909	0.25	0.31
Basis Points 300 to 399	973	0.02	0.03
Basis Points 400 to 499	117	0.00	0.00
Basis Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන්

නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2011 වර්ෂයට අදාළව ද එය 5% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2011 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 81 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකටත් 19% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	310,145	53.77	79.40
එකතුව	310,145	53.77	79.40
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	23,059	4.00	5.90
Basis Points 5	1,945	0.34	0.50
Basis Points 6 to 99	47,906	8.30	12.26
Basis Points 100 to 199	865	0.15	0.22
එකතුව	73,775	12.79	18.89
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	6,684	1.16	1.71
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	186,240	32.29	
එකතුව	576,844	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික

ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීයික වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි විගණනයට මා වෙත ලබා දී ඇති තොරතුරු අනුව අදාල වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2011 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 81%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2011 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 81%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැළැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැළැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2012 වර්ෂයට අදාළ පිළිතුරු / නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2012 වර්ෂය තුළ අවස්ථා 559 කදී රු.මිලියන 788,572 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරී බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.

iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.

iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ටද සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2012 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2012 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,515
Capital Alliance	2,768
Commercial Bank of Ceylon Ltd.	23,570
Entrust Securities PLC.	963
First Capital Treasuries Ltd.	7,661
Seylan Bank PLC	193
Wealth Trust Securities Ltd.	6,279
එකතුව	42,949

(මෙයට අදාල විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාල කර ගන්නා එලදා අනුපාත තීරණය කල 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාලව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී

මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් පහත 2012 වර්ෂය තුළද පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2012.01.02	TOD/PM/10/01/2010	BOC	60,000	ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබියයුතු ණය ප්‍රාග්ධනීකරණය සඳහා බැඳුම්කර නිකුත් කිරීම
2012.02.13	TO/DS & A/PD/09/471	Sri Lankan Airlines through BOC	14,290	රජයේ ප්‍රාග්ධන යෙදවුම් වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව
2012.06.08	TO/DG/02/BP/2012	People's Bank	15,000	අයිරා පහසුකම් භාණ්ඩාගාර බිල්පත් වලට මාරු කිරීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.

vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැලැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලි / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

- (i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.
- (iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)
- (iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.

- ඉහත පරිදි කැඳවීම කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඇමුණුම VI හි දැක්වෙන අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත

බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව captive sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, captive sources ලෙස නිශ්චිතව හඳුනාගොස් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් captive sources ලෙස හඳුනාගොස් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සාප්පුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සාප්පු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2012 ජනවාරි 01 සිට 20012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සාප්පු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2012 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	1,515
Capital Alliance	2,768
Commercial Bank of Ceylon Ltd.	23,570
Entrust Securities PLC.	963
First Capital Treasuries Ltd.	7,661
Seylan Bank PLC	193
Wealth Trust Securities Ltd.	6,279
එකතුව	42,949

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2012 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	එලදා අනුපාතය (බදු පසු) %	ද්විතීයික වෙළෙඳපොළ එලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2012-04-20	LKB01013A157	8.50	0_9	100	11.75	-	-
2012-05-22	LKB00414C014	7.00	1_9	250	13.25	13.45	(0.20)
2012-05-25	LKB00614D017	11.75	1_10	20	13.00	13.23	(0.23)

2012-07-02	LKB00616D012	7.25	3_8	50	14.03	14.01	0.02
2012-07-02	LKB00517F157	8.00	4_11	95	14.15	14.09	0.06
2012-07-06	LKB00413F159	11.50	0_11	1,000	13.25	-	-
			එකතුව	1,515			
Capital Alliance							
2012-01-18	LKB01019E016	8.50	7_2	11	9.96	-	-
2012-01-20	LKB01019E016	8.50	7_2	25	9.96	-	-
2012-02-24	LKB01019E016	8.50	7_1	25	10.95	-	-
2012-03-30	LKB01020H017	6.20	8_3	25	12.80	-	-
2012-04-23	LKB00819A158	5.65	6_8	50	12.95	-	-
2012-04-23	LKB01020H017	6.20	8_2	100	13.00	-	-
2012-05-22	LKB00617G153	5.80	5_1	100	14.17	14.06	0.11
2012-05-25	LKB00819K017	8.00	7_4	33	14.20	-	-
2012-06-12	LKB00617G153	5.80	5_0	20	14.15	13.99	0.16
2012-06-18	LKB00819K017	8.00	7_3	227	14.30	-	-
2012-07-02	LKB00616D012	7.25	3_8	50	14.05	14.01	0.04
2012-08-20	LKB01020H017	6.20	7_10	17	14.70	-	-
2012-08-21	LKB00819K017	8.00	7_1	150	14.52	-	-
2012-08-24	LKB00819K017	8.00	7_1	140	14.52	-	-
2012-08-29	LKB00819K017	8.00	7_1	20	14.52	-	-
2012-09-14	LKB01518H150	7.50	5_10	100	14.41	14.31	0.10
2012-09-14	LKB00718K151	8.00	6_1	50	14.45	-	-
2012-09-17	LKB00517F157	8.00	4_8	100	14.22	14.23	(0.01)
2012-09-17	LKB01518H150	7.50	5_10	50	14.41	14.34	0.07
2012-09-19	LKB00517F157	8.00	4_8	250	14.22	14.18	0.04
2012-09-21	LKB01518H150	7.50	5_10	150	14.36	14.32	0.04
2012-09-21	LKB00819K017	8.00	7_0	285	14.53	-	-
2012-09-24	LKB00517F157	8.00	4_8	400	14.17	13.91	0.26
2012-09-24	LKB01518H150	7.50	5_10	250	14.36	14.02	0.34
2012-09-24	LKB00819K017	8.00	7_0	8	14.53	-	-
2012-09-28	LKB00819K017	8.00	6_12	15	14.23	-	-
2012-11-15	LKB01020H017	6.20	7_7	91	13.95	-	-
2012-11-30	LKB01020H017	6.20	7_7	26	13.50	-	-
			එකතුව	2,768			
Commercial Bank of Ceylon Ltd.							
2012-04-19	LKB00613D019	10.50	0_11	650	11.74	-	-
2012-04-19	LKB01013A157	8.50	0_9	550	11.73	-	-
2012-04-20	LKB01013A157	8.50	0_9	500	11.73	-	-
2012-04-20	LKB01013A157	8.50	0_9	1,250	11.73	-	-
2012-04-23	LKB00414C014	7.00	1_10	150	12.15	12.15	0.00
2012-04-23	LKB00613D019	10.50	0_11	250	12.07	-	-
2012-05-09	LKB00415A155	6.20	2_8	1,000	13.50	13.25	0.25
2012-05-09	LKB00313I015	6.75	1_4	1,000	13.10	12.74	0.36
2012-05-18	LKB00313I015	6.75	1_3	2,000	13.20	13.5	(0.30)

2012-05-25	LKB00313I015	6.75	1_3	1,500	13.00	13.23	(0.23)
2012-05-25	LKB00617A156	5.80	4_7	500	14.12	14.02	0.10
2012-05-28	LKB00617A156	5.80	4_7	500	14.12	13.97	0.15
2012-06-01	LKB00313I015	6.75	1_3	1,000	13.05	13.28	(0.23)
2012-06-08	LKB00313I015	6.75	1_3	4,000	13.10	13.28	(0.18)
2012-06-29	LKB00616D012	7.25	3_9	100	14.05	14.01	0.04
2012-07-06	LKB01022A018	8.00	9_4	40	14.75	14.33	0.42
2012-07-20	LKB00615I013	11.00	3_1	1,000	14.00	14.02	(0.02)
2012-08-02	LKB00819K017	8.00	7_2	100	14.40	-	-
2012-08-03	LKB00414B016	6.60	1_6	1,500	13.70	13.71	(0.01)
2012-08-13	LKB00314J011	9.00	2_1	1,000	13.80	13.81	(0.01)
2012-08-17	LKB00314J011	9.00	2_1	85	13.80	13.8	(0.00)
2012-08-17	LKB00314J011	9.00	2_1	415	13.80	13.8	(0.00)
2012-08-17	LKB00414B016	6.60	1_5	250	13.75	13.68	0.07
2012-08-17	LKB00415F154	6.20	2_10	410	14.00	13.8	0.20
2012-09-04	LKB00517F157	8.00	4_9	300	14.38	14.33	0.05
2012-09-07	LKB00415K014	8.50	3_1	150	14.15	14.12	0.03
2012-09-07	LKB00517F157	8.00	4_9	50	14.38	14.33	0.05
2012-09-07	LKB01022A018	8.00	9_2	50	14.75	14.53	0.22
2012-09-07	LKB00615I013	11.00	2_11	500	14.15	13.89	0.26
2012-09-10	LKB00617A156	5.80	4_4	700	14.35	14.33	0.02
2012-09-14	LKB00718K151	8.00	6_1	250	14.45	-	-
2012-09-14	LKB00819K017	8.00	7_0	250	14.58	-	-
2012-09-14	LKB00819K017	8.00	7_0	400	14.58	-	-
2012-09-21	LKB00517F157	8.00	4_8	1,000	14.22	14.11	0.11
2012-09-21	LKB00718K151	8.00	6_1	150	14.40		
2012-10-15	LKB01022A018	8.00	9_1	20	13.30	12.93	0.37
			එකතුව	23,570			
Entrust Securities PLC							
2012-01-24	LKB01526C014	5.35	13_11	43	10.50	-	-
2012-02-03	LKB01526C014	5.35	13_11	53	10.80	-	-
2012-02-14	LKB01526C014	5.35	13_10	15	11.10	-	-
2012-02-24	LKB02032A016	8.00	19_7	13	11.15	-	-
2012-03-02	LKB01526C014	5.35	13_10	15	11.35	-	-
2012-03-09	LKB01526C014	5.35	13_10	17	11.40	-	-
2012-03-21	LKB01019E016	8.50	7_0	80	12.00	-	-
2012-03-23	LKB01019E016	8.50	7_0	33	12.10	-	-
2012-03-30	LKB01526C014	5.35	13_9	46	12.95	-	-
2012-04-16	LKB02032A016	8.00	19_5	96	12.97	-	-
2012-04-18	LKB02032A016	8.00	19_5	12	12.97	-	-
2012-05-02	LKB02032A016	8.00	19_5	90	13.80	-	-
2012-05-11	LKB02032A016	8.00	19_5	13	15.00	-	-
2012-05-17	LKB02032A016	8.00	19_4	50	15.00	-	-
2012-05-29	LKB00617G153	5.80	5_1	100	14.12	14	0.12

2012-06-11	LKB02032A016	8.00	19_4	15	15.00	-	-
2012-07-02	LKB00820F015	8.00	7_10	1	14.40	-	-
2012-07-05	LKB02032A016	8.00	19_3	40	15.00	-	-
2012-07-27	LKB02032A016	8.00	19_2	12	15.00	-	-
2012-08-17	LKB02032A016	8.00	19_1	20	15.00	-	-
2012-09-13	LKB02032A016	8.00	19_0	22	15.00	-	-
2012-09-14	LKB01020H017	6.20	7_9	8	14.70	-	-
2012-09-17	LKB01022A018	8.00	9_2	100	14.75	14.51	0.24
2012-09-17	LKB00819K017	8.00	7_0	50	14.58	-	-
2012-09-21	LKB00718K151	8.00	6_1	6	14.40	-	-
2012-10-12	LKB02032A016	8.00	18_12	15	14.20	-	-
			එකතුව	963			
First Capital Treasuries							
2012-06-01	LKB00517A018	8.00	4_6	60	14.15	14.06	0.09
2012-06-06	LKB02032A016	8.00	19_4	2,180	15.00	-	-
2012-06-08	LKB02032A016	8.00	19_4	425	15.00	-	-
2012-06-11	LKB00617G153	5.80	5_0	300	14.15	14.06	0.09
2012-06-14	LKB00617G153	5.80	5_0	425	14.20	14.04	0.16
2012-06-15	LKB00617G153	5.80	5_0	107	14.20	14.02	0.18
2012-06-15	LKB00517A018	8.00	4_6	10	14.20	14.02	0.18
2012-06-18	LKB00517A018	8.00	4_6	100	14.20	14.02	0.18
2012-06-18	LKB00819K017	8.00	7_3	50	14.30	-	-
2012-07-02	LKB00517F157	8.00	4_11	3	14.15	14.09	0.06
2012-07-02	LKB00819K017	8.00	7_3	30	14.35	-	-
2012-07-12	LKB02032A016	8.00	19_2	1,065	15.00	-	-
2012-07-13	LKB01022A018	8.00	9_4	377	14.75	14.26	0.49
2012-07-13	LKB02032A016	8.00	19_2	1,349	15.00	-	-
2012-07-20	LKB01022A018	8.00	9_4	376	14.80	14.28	0.52
2012-07-27	LKB01022A018	8.00	9_4	752	14.80	14.28	0.52
2012-08-30	LKB00819K017	8.00	7_1	52	14.58	-	-
			එකතුව	7,661			
Seylan Bank PLC							
2012-10-24	LKB00820F015	8.00	7_6	45	13.88	-	-
2012-11-23	LKB01020H017	6.20	7_7	148	13.47	-	-
			එකතුව	193			
Wealth Trust Securities Ltd.							
2012-02-03	LKB02032A016	8.00	19_8	700	11.05	-	-
2012-02-17	LKB01019E016	8.50	7_1	23	10.95	-	-
2012-02-27	LKB01019E016	8.50	7_1	10	10.95	-	-
2012-03-16	LKB01019E016	8.50	7_0	47	12.00	-	-
2012-03-30	LKB01019E016	8.50	6_12	6	12.50	-	-
2012-04-02	LKB00617G153	5.80	5_3	100	12.10	11.63	0.47

2012-04-16	LKB00819A158	5.65	6_8	150	12.60	-	-
2012-04-16	LKB01020H017	6.20	8_2	20	12.75	-	-
2012-04-19	LKB01518B013	8.50	5_9	100	12.47	12.52	(0.05)
2012-04-23	LKB01518B013	8.50	5_8	50	12.90	12.51	0.39
2012-04-23	LKB01518H150	7.50	6_3	300	12.95	-	-
2012-04-23	LKB01020H017	6.20	8_2	100	13.00	-	-
2012-04-27	LKB00819A158	5.65	6_8	50	13.10	-	-
2012-05-03	LKB01518B013	8.50	5_8	50	13.10	13.03	0.07
2012-05-18	LKB00414C014	7.00	1_9	400	13.30	13.5	(0.20)
2012-05-25	LKB00517A018	8.00	4_7	350	14.10	14.02	0.08
2012-05-25	LKB00617G153	5.80	5_1	25	14.10	13.98	0.12
2012-06-08	LKB00819A158	5.65	6_6	50	14.20	-	-
2012-06-08	LKB00819K017	8.00	7_4	4	14.18	-	-
2012-06-29	LKB00616D012	7.25	3_9	100	14.05	14.01	0.04
2012-06-29	LKB00517F157	8.00	4_11	150	14.15	14.07	0.08
2012-06-29	LKB00819K017	8.00	7_3	100	14.35	-	-
2012-07-02	LKB00517F157	8.00	4_11	150	14.15	14.09	0.06
2012-07-02	LKB00819K017	8.00	7_3	450	14.35	-	-
2012-07-04	LKB00616D012	7.25	3_8	86	14.05	14.02	0.03
2012-07-06	LKB00517F157	8.00	4_11	15	14.15	14.09	0.06
2012-08-30	LKB00819K017	8.00	7_1	300	14.58	-	-
2012-09-05	LKB00517F157	8.00	4_9	50	14.38	14.33	0.05
2012-09-05	LKB00819K017	8.00	7_1	300	14.58	-	-
2012-09-07	LKB00819K017	8.00	7_1	400	14.58	-	-
2012-09-14	LKB01518H150	7.50	5_10	100	14.41	14.31	0.10
2012-09-14	LKB00718K151	8.00	6_1	100	14.45	-	-
2012-09-17	LKB02032A016	8.00	19_0	100	15.00	-	-
2012-09-21	LKB01518H150	7.50	5_10	600	14.41	14.32	0.09
2012-09-21	LKB00819K017	8.00	7_0	400	14.58	-	-
2012-09-24	LKB00819K017	8.00	7_0	100	14.53	-	-
2012-10-16	LKB00819K017	8.00	6_12	200	13.50	-	-
2012-11-06	LKB00820F015	8.00	7_6	23	13.93	-	-
2012-11-30	LKB01020H017	6.20	7_7	20	13.50	-	-
			එකතුව	6,279			
			මුළු එකතුව	42,949			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක

වෙළඳපලෙහි ඵලදා අනුපාතය අදාල කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතියික වෙළඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරකුම්පත් වෙළෙඳපළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාලව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාලව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2012 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2012 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු.බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	6.00	126.76	132.76	4.52	95.48
පෙබරවාරි	7.03	90.59	97.62	7.20	92.80
මාර්තු	6.00	70.01	76.01	7.89	92.11
අප්‍රේල්	13.05	98.20	111.25	11.73	88.27

මැයි	6.23	48.42	54.65	11.39	88.61
ජූනි	-	99.65	99.65	-	100.00
ජූලි	15.00	188.63	203.63	7.37	92.63
අගෝස්තු	6.03	61.34	67.36	8.94	91.06
සැප්තැම්බර්	-	44.91	44.91	-	100.00
ඔක්තෝබර්	-	79.80	79.80	-	100.00
නොවැම්බර්	-	0.50	0.50	-	100.00
දෙසැම්බර්	-	0.07	0.07	-	100.00
එකතුව	59.33	908.90	968.22	6.13	93.87
සමුච්චිත එකතුව	216.57	3,053.35	3,269.92	6.62	93.38

2012 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 04 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2012	6.13
2013	19.78
2014	8.65
2015	81.88
2016	100

2012 වර්ෂයේ වෙන්දේසි ක්‍රමය මඟින් සාපේක්ෂව 10% ට අඩු බැඳුම්කර ප්‍රතිශතයන් නිකුත් කර ඇති බවත් 2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති

හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් ඵවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basic Points 1 to 99	1,861,869	39.28	48.65
Basic Points 100 to 199	221,740	4.68	5.79
Basic Points 200 to 299	48,503	1.02	1.27
Basic Points 300 to 399			
Basic Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basic Points 1 to 4	258,920	5.46	6.76
Basic Points 5	32,573	0.69	0.85
Basic Points 6 to 99	1,205,139	25.43	31.49
Basic Points 100 to 199	129,680	2.74	3.39
Basic Points 200 to 299	11,909	0.25	0.31
Basic Points 300 to 399	973	0.02	0.03

Basic Points 400 to 499	117	0.00	0.00
Basic Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
නිකුත් කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙතත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2012 වර්ෂයට අදාළව ද එය 0.66% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2012 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 42 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකටත් 58% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතක් ලෙස
Basis Points 1 to 99	214,574	27.19	40.68
Basis Points 100 to 199	6,148	0.78	1.17
Basis Points 200 to 299	-	0.00	-
Basis Points 300 to 399	-	-	-
Basis Points 400 to 499	-	-	-
එකතුව	220,522	27.96	41.84
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	31,785	4.03	6.03
Basis Points 5	3,458	0.44	0.66
Basis Points 6 to 99	266,423	33.79	50.55
Basis Points 100 to 199	2,832	0.36	0.54
එකතුව	304,498	38.61	57.78
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	1,984	0.25	0.38
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	261,568	33.17	
මුළු එකතුව	788,572	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2012 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 42%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2012 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 42%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2013 වර්ෂයට අදාළ නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2013 වර්ෂය තුළ අවස්ථා 251 කදී රු.මිලියන 815,935 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීමේදී අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරී බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ තිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ටද සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2013 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2013 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	14,640
Capital Alliance	3,387
Commercial Bank of Ceylon Ltd.	21,498
Entrust Securities PLC.	240
First Capital Treasuries Ltd.	11,613
Hongkong & Shanghai Banking Corp	3,170
Seylan Bank PLC	8,600
Wealth Trust Securities Ltd.	26,588
එකතුව	89,735

(මෙයට අදාළ විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාළ කර ගන්නා ඵලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2013 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2013.03.27	TO/DS & A/PD/09/471	Sri Lankan Airlines Ltd (SLA) (Through BOC)	12,600	රජයේ ප්‍රාග්ධන යෙදවුම් වැඩසටහන
2013.09.18		NSB		In lieu of the SWAP of 1/4th of Bond Proceeds

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මහින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.

vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලි / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

(i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.

(ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.

(iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)

(iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.

- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ එලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව Captive Sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, Captive

Sources ලෙස නිශ්චිතව හඳුනානොගත් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් Captive Sources ලෙස හඳුනානොගත් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2013 ජනවාරි 01 සිට 2013 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2013 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	14,640
Capital Alliance	3,387
Commercial Bank of Ceylon Ltd.	21,498
Entrust Securities PLC.	240
First Capital Treasuries Ltd.	11,613
Hongkong & Shanghai Banking Corp	3,170
Seylan Bank PLC	8,600
Wealth Trust Securities Ltd.	26,588
එකතුව	89,735

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2013 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2013-04-03	LKB00614D017	11.75	0_12	3,140	11.35	10.95	0.40
2013-04-05	LKB00514G152	11.25	1_3	3,000	11.35	10.88	0.47
2013-04-08	LKB00514G152	11.25	1_3	5,000	11.35	10.86	0.49
2013-04-09	LKB00514G152	11.25	1_3	1,500	11.35	10.86	0.49
2013-04-11	LKB00514G152	11.25	1_3	2,000	11.32	10.86	0.46
			එකතුව	14,640			
Capital Alliance							
2013-01-15	LKB00618D018	8.50	5_2	1,300	10.90	10.83	0.07
2013-02-15	LKB00820F015	8.00	7_2	50	11.30	11.62	(0.32)
2013-04-01	LKB01518G152	8.50	5_3	400	11.45	11.25	0.20
2013-04-12	LKB01020H017	6.20	7_2	7	11.50	11.68	(0.18)
2013-05-02	LKB01518H150	7.50	5_3	1,000	11.45	11.41	0.04
2013-05-02	LKB01628G019	9.00	14_12	7	12.33	11.98	0.35
2013-06-20	LKB00921E014	9.00	7_9	5	11.33	11.56	(0.23)
2013-06-28	LKB01020H017	6.20	6_12	9	11.35	11.65	(0.30)
2013-08-12	LKB01528E016	9.00	14_6	8	12.15	12.03	0.12
2013-08-16	LKB00921E014	9.00	7_7	25	11.55	-	-
2013-08-21	LKB00921E014	9.00	7_7	100	11.55	-	-
2013-09-25	LKB00921E014	9.00	7_6	12	11.60	-	-
2013-10-21	LKB01022A018	8.00	8_1	1	11.25	-	-
2013-10-31	LKB01022A018	8.00	8_1	25	11.16	-	-
2013-11-21	LKB01022A018	8.00	8_0	85	11.11	-	-
2013-11-22	LKB01022A018	8.00	7_12	25	11.11	-	-
2013-12-20	LKB00921E014	9.00	7_3	11	10.08	-	-
2013-12-27	LKB01022A018	8.00	7_11	69	10.11	-	-
2013-12-31	LKB00819A158	5.65	4_12	248	9.54	10.29	(0.75)
			එකතුව	3,387			
Commercial Bank of Ceylon Ltd.							
2013-02-01	LKB00921E014	9.00	8_2	600	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	1,526	11.44	11.52	(0.08)
2013-04-01	LKB00614D017	11.75	0_12	4,000	11.35	10.89	0.46
2013-04-03	LKB00614D017	11.75	0_12	4,000	11.35	10.95	0.40
2013-04-04	LKB00614D017	11.75	0_12	1,000	11.35	10.88	0.47
2013-04-04	LKB00414F017	6.60	1_2	1,000	11.35	10.88	0.47
2013-04-10	LKB00314J011	9.00	1_6	1,000	11.35	10.86	0.49

2013-04-10	LKB00314J011	9.00	1_6	3,000	11.35	10.86	0.49
2013-04-12	LKB01518G152	8.50	5_2	750	11.45	11.37	0.08
2013-04-23	LKB00516I013	8.00	3_4	500	11.34	11.21	0.13
2013-04-23	LKB00615I013	11.00	2_4	500	11.33	11.11	0.22
2013-07-24	LKB01022A018	8.00	8_4	100	11.55	-	-
2013-09-02	LKB00921E014	9.00	7_7	9	11.60	-	-
2013-10-25	LKB00921E014	9.00	7_5	13	11.20	-	-
2013-12-06	LKB00819A158	5.65	5_0	2,000	10.49	10.99	(0.50)
2013-12-06	LKB01123I017	9.00	9_7	750	11.14	11.06	0.08
2013-12-06	LKB01022A018	8.00	7_12	750	11.01	-	-
			එකතුව	21,498			
Entrust Securities PLC							
2013-03-21	LKB02032J017	9.00	19_3	25	12.38	-	-
2013-04-10	LKB00921E014	9.00	7_12	5	11.60	11.72	(0.12)
2013-05-02	LKB02032J017	9.00	19_2	15	12.38	12.08	0.30
2013-06-07	LKB03043F011	9.00	29_7	1	12.50	-	-
2013-07-09	LKB03043F011	9.00	29_6	20	12.50	-	-
2013-07-26	LKB03043F011	9.00	29_5	4	12.50	-	-
2013-08-12	LKB03043F011	9.00	29_5	45	12.50	-	-
2013-08-23	LKB01123I017	9.00	9_11	115	11.70	11.8	(0.10)
2013-10-22	LKB03043F011	9.00	29_2	11	12.25	-	-
			එකතුව	240			
First Capital Treasuries Ltd.							
2013-03-28	LKB01628G019	9.00	15_1	400	12.33	-	-
2013-03-28	LKB01628G019	9.00	15_1	400	12.33	-	-
2013-03-28	LKB01628G019	9.00	15_1	400	12.33	-	-
2013-03-28	LKB01628G019	9.00	15_1	400	12.33	-	-
2013-03-28	LKB01628G019	9.00	15_1	400	12.33	-	-
2013-04-01	LKB02032J017	9.00	19_3	500	12.38	12.2	0.18
2013-04-01	LKB02032J017	9.00	19_3	500	12.38	12.2	0.18
2013-04-01	LKB02032J017	9.00	19_3	500	12.38	12.2	0.18
2013-04-01	LKB02032J017	9.00	19_3	500	12.38	12.2	0.18
2013-04-01	LKB01518G152	8.50	5_3	100	11.45	11.25	0.20
2013-04-03	LKB01518G152	8.50	5_3	100	11.45	11.25	0.20
2013-04-03	LKB01518G152	8.50	5_3	100	11.45	11.25	0.20
2013-04-05	LKB02032J017	9.00	19_3	350	12.38	11.68	0.70
2013-04-05	LKB02032J017	9.00	19_3	350	12.38	11.68	0.70
2013-04-05	LKB02032J017	9.00	19_3	300	12.38	11.68	0.70
2013-05-02	LKB01518H150	7.50	5_3	500	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	500	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	500	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	500	11.45	11.41	0.04
2013-05-06	LKB01518H150	7.50	5_2	250	11.45	11.41	0.04

2013-05-06	LKB01518H150	7.50	5_2	250	11.45	11.41	0.04
2013-05-06	LKB01326B011	9.00	12_7	300	12.15	11.98	0.17
2013-05-06	LKB01326B011	9.00	12_7	350	12.15	11.98	0.17
2013-05-15	LKB00718K151	8.00	5_5	500	11.41	11.03	0.38
2013-05-15	LKB00718K151	8.00	5_5	500	11.41	11.03	0.38
2013-05-15	LKB00718K151	8.00	5_5	500	11.41	11.03	0.38
2013-05-15	LKB00718K151	8.00	5_5	500	11.41	11.03	0.38
2013-06-04	LKB03043F011	9.00	29_7	250	12.50	-	-
2013-06-04	LKB03043F011	9.00	29_7	250	12.50	-	-
2013-07-15	LKB02033F013	9.00	19_7	500	12.30	12.02	0.28
2013-07-19	LKB00921E014	9.00	7_8	5	11.50	-	-
2013-08-01	LKB00921E014	9.00	7_8	50	11.50	-	-
2013-08-01	LKB00921E014	9.00	7_8	70	11.50	-	-
2013-09-02	LKB03043F011	9.00	29_4	3	12.55	-	-
2013-09-13	LKB01123I017	9.00	9_10	13	11.75	11.9	(0.15)
2013-09-16	LKB00921E014	9.00	7_6	4	11.60	-	-
2013-09-17	LKB00921E014	9.00	7_6	18	11.60	-	-
			එකතුව	11,613			
Hongkong & Shanghai Banking Corp.							
2013-11-12	LKB00921E014	9.00	7_4	170	11.03	-	-
2013-12-06	LKB00819K017	8.00	5_10	1,000	10.62	11.04	(0.42)
2013-12-06	LKB00819K017	8.00	5_10	2,000	10.62	11.04	(0.42)
			එකතුව	3,170			
Seylan Bank PLC							
2013-01-15	LKB00618D018	8.50	5_2	400	10.90	10.83	0.07
2013-04-01	LKB01518G152	8.50	5_3	150	11.45	11.25	0.20
2013-04-03	LKB00618D018	8.50	4_11	1,000	11.42	11.27	0.15
2013-04-05	LKB00618D018	8.50	4_11	250	11.42	11.31	0.11
2013-04-05	LKB00618D018	8.50	4_11	500	11.42	11.31	0.11
2013-04-05	LKB00618D018	8.50	4_11	500	11.42	11.31	0.11
2013-04-05	LKB00618D018	8.50	4_11	1,000	11.42	11.31	0.11
2013-04-12	LKB00618D018	8.50	4_11	1,250	11.42	11.31	0.11
2013-05-02	LKB01518H150	7.50	5_3	850	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	1,000	11.45	11.41	0.04
2013-05-07	LKB01518H150	7.50	5_2	400	11.45	11.41	0.04
2013-05-07	LKB01518H150	7.50	5_2	1,000	11.45	11.41	0.04
2013-10-25	LKB00921E014	9.00	7_5	100	11.20	-	-
2013-12-27	LKB00921E014	9.00	7_3	200	9.98	-	-
			එකතුව	8,600			
Wealth Trust Securities Ltd.							
2013-02-01	LKB01628G019	9.00	15_3	100	12.21	-	-
2013-02-01	LKB00921E014	9.00	8_2	100	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	100	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	250	11.44	11.52	(0.08)

2013-02-01	LKB00921E014	9.00	8_2	2,000	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	2,000	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	2,000	11.44	11.52	(0.08)
2013-02-01	LKB00921E014	9.00	8_2	2,630	11.44	11.52	(0.08)
2013-04-01	LKB01518G152	8.50	5_3	500	11.45	11.25	0.20
2013-04-01	LKB01326B011	9.00	12_8	200	12.15	12.16	(0.01)
2013-04-05	LKB01518G152	8.50	5_3	100	11.45	11.4	0.05
2013-04-05	LKB00618D018	8.50	4_11	250	11.42	11.31	0.11
2013-04-05	LKB00618D018	8.50	4_11	250	11.42	11.31	0.11
2013-04-05	LKB00618D018	8.50	4_11	500	11.42	11.31	0.11
2013-04-05	LKB02032J017	9.00	19_3	100	12.38	11.68	0.70
2013-04-10	LKB02032J017	9.00	19_3	100	12.38	12.42	(0.04)
2013-04-10	LKB00618D018	8.50	4_11	200	11.42	11.34	0.08
2013-04-10	LKB00819K017	8.00	6_6	192	11.47	11.72	(0.25)
2013-04-10	LKB00819K017	8.00	6_6	250	11.47	11.72	(0.25)
2013-04-10	LKB00819K017	8.00	6_6	250	11.47	11.72	(0.25)
2013-05-02	LKB01518H150	7.50	5_3	250	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	250	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	250	11.45	11.41	0.04
2013-05-02	LKB01518H150	7.50	5_3	250	11.45	11.41	0.04
2013-05-07	LKB01518H150	7.50	5_2	200	11.45	11.41	0.04
2013-05-07	LKB01518H150	7.50	5_2	250	11.45	11.41	0.04
2013-05-07	LKB01518H150	7.50	5_2	250	11.45	11.41	0.04
2013-05-15	LKB01518G152	8.50	5_1	250	11.41	11.03	0.38
2013-05-15	LKB01518G152	8.50	5_1	250	11.41	11.03	0.38
2013-05-15	LKB01518G152	8.50	5_1	250	11.41	11.03	0.38
2013-05-15	LKB01225E019	9.00	11_10	200	12.08	12.02	0.06
2013-06-27	LKB00517F157	8.00	3_11	100	10.95	11.14	(0.19)
2013-06-28	LKB02033F013	9.00	19_8	400	12.25	11.93	0.32
2013-06-28	LKB02033F013	9.00	19_8	400	12.25	11.93	0.32
2013-06-28	LKB02033F013	9.00	19_8	400	12.25	11.93	0.32
2013-06-28	LKB02033F013	9.00	19_8	400	12.25	11.93	0.32
2013-07-02	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-03	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-04	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-05	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-09	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-10	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-11	LKB00517F157	8.00	3_11	50	10.83	11.3	(0.47)
2013-07-17	LKB01022A018	8.00	8_4	25	11.55	-	-
2013-07-19	LKB00517F157	8.00	3_10	150	10.83	10.99	(0.16)
2013-07-19	LKB00517F157	8.00	3_10	200	10.83	10.99	(0.16)
2013-07-19	LKB00517F157	8.00	3_10	300	10.83	10.99	(0.16)
2013-08-08	LKB00517F157	8.00	3_10	100	10.88	10.97	(0.09)
2013-08-14	LKB00517F157	8.00	3_10	50	10.88	10.97	(0.09)

2013-08-16	LKB00517F157	8.00	3_9	50	10.88	10.97	(0.09)
2013-08-23	LKB00517F157	8.00	3_9	50	10.88	11.01	(0.13)
2013-08-28	LKB00921E014	9.00	7_7	5	11.55	-	-
2013-08-30	LKB00517F157	8.00	3_9	50	10.93	11.22	(0.29)
2013-08-30	LKB00921E014	9.00	7_7	13	11.60	-	-
2013-09-12	LKB00517F157	8.00	3_9	50	10.93	11.35	(0.42)
2013-09-12	LKB02032J017	9.00	18_10	500	12.35	12.11	0.24
2013-09-12	LKB02032J017	9.00	18_10	500	12.35	12.11	0.24
2013-09-12	LKB02032J017	9.00	18_10	500	12.35	12.11	0.24
2013-09-12	LKB02032J017	9.00	18_10	435	12.35	12.11	0.24
2013-09-20	LKB01528E016	9.00	14_5	37	12.20	12.11	0.09
2013-09-25	LKB00819K017	8.00	6_0	100	11.40	11.84	(0.44)
2013-10-02	LKB00921E014	9.00	7_6	45	11.60	-	-
2013-10-10	LKB00819K017	8.00	5_12	50	11.35	11.75	(0.40)
2013-10-15	LKB00921E014	9.00	7_5	6	11.55	-	-
2013-10-17	LKB01022A018	8.00	8_1	25	11.25	-	-
2013-10-23	LKB01123I017	9.00	9_9	250	11.35	11.76	(0.41)
2013-10-25	LKB00819A158	5.65	5_2	400	10.92	11.57	(0.65)
2013-10-25	LKB00819A158	5.65	5_2	400	10.92	11.57	(0.65)
2013-11-01	LKB01528E016	9.00	14_4	449	11.90	12.11	(0.21)
2013-11-01	LKB01528E016	9.00	14_4	449	11.90	12.11	(0.21)
2013-11-01	LKB03043F011	9.00	29_2	500	12.18	-	-
2013-11-01	LKB03043F011	9.00	29_2	500	12.18	-	-
2013-11-01	LKB03043F011	9.00	29_2	500	12.18	-	-
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-12	LKB01528E016	9.00	14_3	500	11.90	11.97	(0.07)
2013-11-29	LKB01022A018	8.00	7_12	10	11.11	-	-
2013-12-06	LKB01022A018	8.00	7_12	15	11.01	-	-
2013-12-31	LKB00921E014	9.00	7_3	103	9.98	-	-
			එකතුව	26,588			
			මුළු එකතුව	89,735			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක

වෙළඳපලෙහි ඵලදා අනුපාතය අදාල කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතියික වෙළඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරකුම්පත් වෙළෙඳපළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාලව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාලව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “ 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2013 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2013 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු. බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	52.80	100.29	153.09	34.49	65.51
පෙබරවාරි	49.75	73.26	123.01	40.44	59.56
මාර්තු	4.00	63.93	67.93	5.89	94.11
අප්‍රේල්	15.00	169.06	184.06	8.15	91.85
මැයි	3.00	42.23	45.23	6.63	93.37
ජූනි	16.10	39.80	55.90	28.80	71.20
ජූලි	15.40	63.39	78.79	19.55	80.45
අගෝස්තු	36.60	52.87	89.47	40.91	59.09
සැප්තැම්බර්	-	109.38	109.38	-	100.00
ඔක්තෝබර්	-	16.57	16.57	-	100.00
නොවැම්බර්	8.55	66.06	74.61	11.46	88.54
දෙසැම්බර්	-	19.10	19.10	-	100.00
එකතුව	201.20	815.94	1,017.13	19.78	80.22
සමුච්චිත එකතුව	417.77	3,869.29	4,287.06	9.74	90.26

(ආ) 2013 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 03 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2013	19.78
2014	8.65
2015	81.88
2016	100

2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය.

4.5. Whether placements were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මඟින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මඟින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය. විස්තර පහත වගුවේ දැක්වේ.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basic Points 1 to 99	1,861,869	39.28	48.65
Basic Points 100 to 199	221,740	4.68	5.79
Basic Points 200 to 299	48,503	1.02	1.27

Basic Points 300 to 399			
Basic Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basic Points 1 to 4	258,920	5.46	6.76
Basic Points 5	32,573	0.69	0.85
Basic Points 6 to 99	1,205,139	25.43	31.49
Basic Points 100 to 199	129,680	2.74	3.39
Basic Points 200 to 299	11,909	0.25	0.31
Basic Points 300 to 399	973	0.02	0.03
Basic Points 400 to 499	117	0.00	0.00
Basic Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙතත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis

Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2013 වර්ෂයට අදාළව ද එය 0.86% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2013 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 28 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකටත් 72% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	159,004	19.49	25.97
Basis Points 100 to 199	13,125	1.61	2.14
එකතුව	172,130	21.10	28.11
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	28,785	3.53	4.70
Basis Points 5	5,246	0.64	0.86
Basis Points 6 to 99	381,875	46.80	62.37
Basis Points 100 to 199	24,258	2.97	3.96
එකතුව	440,165	53.95	71.89
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	-	-	-
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	203,641	24.96	-
මුළු එකතුව	815,935	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2013 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 28%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව පිරිවැය සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2013 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 28%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ/හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම පරීක්ෂණයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2014 වර්ෂයට අදාළ පිළිතුරු / නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2014 වර්ෂය තුළ අවස්ථා 258 කදී රු.මිලියන 832,945 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීම්වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරී බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කර පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ නිබයදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ටද සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2014 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2014 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	21,655
Capital Alliance	3,668
Commercial Bank of Ceylon Ltd.	82,005
Entrust Securities PLC.	787
First Capital Treasuries Ltd.	15,075
Hongkong & Shanghai Banking Corp.	36,171
Natwealth Securities Ltd.	1,100
Perpetual Treasuries	2,500
Seylan Bank PLC	28,235
Wealth Trust Securities Ltd.	34,064
එකතුව	225,260

(මෙයට අදාළ විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාළ කර ගන්නා ඵලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්

කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/දැනුම්දීම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2014 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2014.01.23	TO/PDM/AAIB/Bond	Farmers Pension Scheme Agricultural & Agrarian Insurance Board. (Through People's Bank)	1,000	-
2014.01.30	TOD/PD/09/228	President Fund	363.4	පරිපාලන ණය හිලව කිරීම
2014.02.07	TO/PDM/PD/09/483	Ceylon Petroleum Corporation (Through BOC)	20,690	ලංකා බන්ධනාගාර සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබියයුතු ණය පියවීම
2014.02.28	TO/DG/02/BP/2014	BOC People's Bank	30,000 15,000	අයිරා බැඳුම්කර වලට මාරු කිරීම
2014.03.06	TO/PDM/PD/09/484	Sri Lankan Airlines Ltd Mihin Lanka (Through BOC)	150 USD 50 USD	ප්‍රාග්ධනීකරණ වැඩසටහන
2014.03.19	TO/DEF/01/03/IMP/13	NSB (Through BOC)	3,000	පරිපාලන ණය හිලව කිරීම
2014.03.27	TO/PDM/09/484	BOC People's Bank NSB	3,250.5 1,137 1,137	රාජ්‍ය බැංකු විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගම අත්පත් කරගත් කොටස් පවරා ගැනීම
2014.07.15	TO/PDM/09/484	BOC	208.2	ලංකා ධීවර සංස්ථාව ලංකා බැංකුවෙන් ලබාගත් ණය පියවීම

2014.12.01	TO/PDM/09/484	BOC	5,000	ප්‍රාග්ධන ආයතනවල
		BOC	481.8	SLA share by back (Exchange Difference)
		People's Bank (Through BOC)	168	
		NSB (Through BOC)	168	
2014.12.11	TO/PDM/09/484	BOC	294.15	BCC ආයතනයේ ණය ලංකා බැංකුවට පියවීම
			35.02	ලංකා සඵසල ආයතනයේ ණය ලංකා බැංකුවට පියවීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මහින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ අදාළ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.
- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලීන් / පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

(i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.

(ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.

(iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)

(iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම් කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නාගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව captive sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, captive sources ලෙස නිශ්චිතව හඳුනානොගත් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් captive sources ලෙස හඳුනානොගත් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ)2014 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2014 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Acuity Securities Ltd.	21,655
Capital Alliance	3,668
Commercial Bank of Ceylon Ltd.	82,005
Entrust Securities PLC.	787
First Capital Treasuries Ltd.	15,075
Hongkong & Shanghai Banking Corp.	36,171
Natwealth Securities Ltd.	1,100
Perpetual Treasuries	2,500
Seylan Bank PLC	28,235
Wealth Trust Securities Ltd.	34,064
එකතුව	225,260

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2014 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Acuity Securities Ltd.							
2014-01-24	LKB01024A014	11.40	9_10	40	10.00	10.58	(0.58)
2014-01-24	LKB02033G011	13.25	19_2	40	10.80	10.85	(0.05)
2014-04-10	LKB00417E153	8.75	3_1	500	8.15	8.93	(0.78)
2014-04-10	LKB00417E153	8.75	3_1	500	8.15	8.93	(0.78)
2014-04-17	LKB00922G017	11.20	8_1	50	10.00	-	-
2014-04-25	LKB00516I013	8.00	2_4	500	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	500	7.75	8.75	(1.00)
2014-05-02	LKB00516I013	8.00	2_4	150	7.75	8.72	(0.97)
2014-05-02	LKB00516I013	8.00	2_4	100	7.75	8.72	(0.97)
2014-05-02	LKB00922G017	11.20	8_1	500	10.00	-	-
2014-05-09	LKB00417E153	8.75	2_12	50	8.10	8.61	(0.51)
2014-05-12	LKB00417E153	8.75	2_12	350	8.10	8.62	(0.52)
2014-05-12	LKB00417E153	8.75	2_12	500	8.10	8.62	(0.52)

2014-05-23	LKB00417E153	8.75	2_11	50	8.05	8.51	(0.46)
2014-05-23	LKB00417E153	8.75	2_11	50	8.05	8.51	(0.46)
2014-05-23	LKB00922G017	11.20	7_12	100	10.00	-	-
2014-05-30	LKB00417E153	8.75	2_11	4,000	8.00	8.44	(0.44)
2014-06-03	LKB00417E153	8.75	2_11	100	7.95	8.4	(0.45)
2014-06-06	LKB00619I155	10.60	5_2	4,000	8.82	9.88	(1.06)
2014-06-06	LKB00619G019	10.60	5_0	2,000	8.80	9.42	(0.62)
2014-06-06	LKB00922G017	11.20	7_12	200	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	300	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	100	9.90	-	-
2014-06-13	LKB01024A014	11.40	9_5	1,175	10.00	10.55	(0.55)
2014-06-16	LKB00922G017	11.20	7_11	300	9.78	-	-
2014-06-27	LKB00417E153	8.75	2_10	1,000	7.52	8.21	(0.69)
2014-06-27	LKB00417E153	8.75	2_10	1,000	7.52	8.21	(0.69)
2014-06-27	LKB00417E153	8.75	2_10	1,000	7.52	8.21	(0.69)
2014-06-27	LKB00417E153	8.75	2_10	1,000	7.52	8.21	(0.69)
2014-06-27	LKB00922G017	11.20	7_11	500	9.78	-	-
2014-07-01	LKB00922G017	11.20	7_11	600	9.78	-	-
2014-10-01	LKB01024A014	11.40	9_2	200	7.48	7.95	(0.47)
2014-10-01	LKB01529E014	13.00	14_5	100	8.61	8.51	0.10
2014-10-03	LKB01024A014	11.40	9_1	100	7.60	7.91	(0.31)
			එකතුව	21,655		-	-
Capital Alliance							
2014-01-20	LKB00922G017	11.20	8_4	21	9.72	-	-
2014-01-23	LKB01529A012	13.00	14_9	4	10.76	10.91	(0.15)
2014-02-10	LKB00922G017	11.20	8_3	18	9.90	-	-
2014-02-18	LKB03044A010	13.50	29_6	200	11.50	-	-
2014-03-03	LKB03044A010	13.50	29_5	50	11.50	-	-
2014-03-04	LKB03044A010	13.50	29_5	50	11.50	-	-
2014-05-09	LKB00417E153	8.75	2_12	300	8.10	8.61	(0.51)
2014-05-16	LKB00922G017	11.20	8_0	21	10.00	-	-
2014-05-23	LKB00922G017	11.20	7_12	5	10.00	-	-
2014-06-06	LKB00619G019	10.60	5_0	500	8.80	9.42	(0.62)
2014-06-06	LKB00922G017	11.20	7_12	250	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	100	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	150	9.90	-	-
2014-06-16	LKB00922G017	11.20	7_11	350	9.78	-	-
2014-08-01	LKB01024A014	11.40	9_4	600	8.48	9.07	(0.59)
2014-08-01	LKB01529E014	13.00	14_7	250	9.45	9.72	(0.27)
2014-08-04	LKB01024A014	11.40	9_3	500	8.20	9.01	(0.81)
2014-10-03	LKB01024A014	11.40	9_1	300	7.60	7.91	(0.31)
			එකතුව	3,668		-	-
Commercial Bank of Ceylon Ltd.							
2014-01-09	LKB00922G017	11.20	8_4	2,000	9.72	-	-

2014-04-01	LKB00619G019	10.60	5_2	1,500	9.00	9.96	(0.96)
2014-04-01	LKB00317C019	8.25	2_11	1,500	8.15	8.87	(0.72)
2014-04-01	LKB00317C019	8.25	2_11	400	8.10	8.87	(0.77)
2014-04-01	LKB00415K014	8.50	1_7	2,000	7.65	7.61	0.04
2014-04-01	LKB00415K014	8.50	1_7	2,000	7.65	7.61	0.04
2014-04-01	LKB00314J011	9.00	0_6	6,000	7.01	-	-
2014-04-02	LKB00619G019	10.60	5_2	3,500	9.00	9.85	(0.85)
2014-04-02	LKB00317C019	8.25	2_11	1,500	8.15	8.82	(0.67)
2014-04-16	LKB00619G019	10.60	5_2	3,000	9.00	9.85	(0.85)
2014-04-16	LKB00317C019	8.25	2_10	1,000	8.15	8.75	(0.60)
2014-05-09	LKB00417E153	8.75	2_12	1,000	8.10	8.61	(0.51)
2014-05-09	LKB00417E153	8.75	2_12	300	8.10	8.61	(0.51)
2014-05-16	LKB00516I013	8.00	2_3	1,400	7.70	8.58	(0.88)
2014-05-16	LKB00417E153	8.75	2_12	500	8.10	8.58	(0.48)
2014-05-23	LKB00417E153	8.75	2_11	500	8.05	8.51	(0.46)
2014-05-23	LKB00417E153	8.75	2_11	500	8.05	8.51	(0.46)
2014-05-23	LKB00922G017	11.20	7_12	1,000	10.00	-	-
2014-05-23	LKB00922G017	11.20	7_12	500	10.00	-	-
2014-05-23	LKB00922G017	11.20	7_12	500	10.00	-	-
2014-05-23	LKB00922G017	11.20	7_12	500	10.00	-	-
2014-05-23	LKB00922G017	11.20	7_12	500	10.00	-	-
2014-05-30	LKB00922G017	11.20	7_12	6,000	9.95	-	-
2014-05-30	LKB00922G017	11.20	7_12	100	9.95	-	-
2014-06-02	LKB00417E153	8.75	2_11	500	8.00	8.43	(0.43)
2014-06-02	LKB00417E153	8.75	2_11	400	7.95	8.43	(0.47)
2014-06-02	LKB00922G017	11.20	7_12	250	9.95	-	-
2014-06-02	LKB00922G017	11.20	7_12	1,000	9.90	-	-
2014-06-06	LKB00619I155	10.60	5_2	1,000	8.85	9.88	(1.03)
2014-06-06	LKB00619G019	10.60	5_0	500	8.80	9.42	(0.62)
2014-06-06	LKB00619G019	10.60	5_0	500	8.80	9.42	(0.62)
2014-06-27	LKB00619I155	10.60	5_2	200	8.68	9.42	(0.74)
2014-06-27	LKB00619I155	10.60	5_2	1,000	8.68	9.42	(0.74)
2014-06-27	LKB01024A014	11.40	9_5	2,000	10.00	10.21	(0.21)
2014-06-27	LKB00922G017	11.20	7_11	150	9.78	-	-
2014-06-27	LKB00922G017	11.20	7_11	2,000	9.78	-	-
2014-06-27	LKB00821H019	11.00	6_12	1,000	9.35	-	-
2014-07-01	LKB00619I155	10.60	5_2	800	8.68	9.34	(0.66)
2014-07-01	LKB00922G017	11.20	7_11	5	9.42	-	-
2014-07-15	LKB00821H019	11.00	6_12	2,000	8.75	-	-
2014-07-18	LKB00619I155	10.60	5_1	1,000	8.10	8.93	(0.83)
2014-07-18	LKB00821H019	11.00	6_11	1,000	8.75	-	-
2014-08-01	LKB00619I155	10.60	5_1	2,000	7.60	8.12	(0.52)
2014-08-01	LKB00619I155	10.60	5_1	1,000	7.60	8.12	(0.52)
2014-08-01	LKB00619I155	10.60	5_1	1,000	7.60	8.12	(0.52)

2014-08-01	LKB00619I155	10.60	5_1	1,000	7.25	8.12	(0.87)
2014-08-01	LKB00619I155	10.60	5_1	1,000	7.25	8.12	(0.87)
2014-08-01	LKB00619I155	10.60	5_1	1,000	7.25	8.12	(0.87)
2014-08-01	LKB00821H019	11.00	6_11	1,000	7.95	-	-
2014-08-01	LKB00821H019	11.00	6_11	4,000	7.95	-	-
2014-08-05	LKB00619I155	10.60	5_1	7,000	7.25	8.03	(0.78)
2014-08-12	LKB01024A014	11.40	9_3	1,000	8.05	8.74	(0.69)
2014-09-23	LKB00922J011	10.00	7_11	8,000	7.85	-	-
2014-10-01	LKB01023I019	11.20	8_10	1,000	7.40	-	-
			එකතුව	82,005			
Entrust Securities PLC							
2014-05-05	LKB00516I013	8.00	2_4	500	7.75	8.73	(0.98)
2014-05-09	LKB00922G017	11.20	8_0	87	10.00	-	-
2014-05-12	LKB00417E153	8.75	2_12	50	8.10	8.62	(0.52)
2014-06-06	LKB00922G017	11.20	7_12	100	9.90	-	-
2014-06-13	LKB03044F019	13.50	29_7	50	11.67	-	-
			එකතුව	787			
First Capital Treasuries Ltd.							
2014-01-03	LKB00619G019	10.60	5_5	250	9.35	10.05	(0.70)
2014-01-03	LKB00619G019	10.60	5_5	500	9.35	10.05	(0.70)
2014-01-06	LKB00619G019	10.60	5_5	250	9.35	9.99	(0.64)
2014-01-06	LKB00619G019	10.60	5_5	250	9.35	9.99	(0.64)
2014-02-21	LKB02034A012	13.25	19_7	100	11.07	11.03	0.04
2014-03-07	LKB02033G011	13.25	19_1	100	11.04	11	0.04
2014-03-10	LKB02033G011	13.25	19_1	100	11.04	11	0.04
2014-04-01	LKB01529A012	13.00	14_7	200	10.91	10.88	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-02	LKB00415K014	8.50	1_7	200	7.60	7.57	0.03
2014-04-11	LKB03044A010	13.50	29_4	200	11.75	-	-
2014-04-11	LKB03044A010	13.50	29_4	200	11.75	-	-
2014-04-11	LKB03044A010	13.50	29_4	200	11.75	-	-
2014-04-11	LKB03044A010	13.50	29_4	200	11.75	-	-
2014-04-11	LKB03044A010	13.50	29_4	200	11.75	-	-
2014-04-11	LKB00922G017	11.20	8_1	250	10.00	-	-
2014-04-11	LKB00922G017	11.20	8_1	250	10.00	-	-
2014-04-11	LKB00922G017	11.20	8_1	250	10.00	-	-

2014-04-25	LKB00516I013	8.00	2_4	250	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	250	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	200	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	200	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	200	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	200	7.75	8.75	(1.00)
2014-04-25	LKB00516I013	8.00	2_4	200	7.75	8.75	(1.00)
2014-04-25	LKB03044A010	13.50	29_3	200	11.75	-	-
2014-05-09	LKB00922G017	11.20	8_0	250	10.00	-	-
2014-05-09	LKB00922G017	11.20	8_0	250	10.00	-	-
2014-05-09	LKB03044A010	13.50	29_3	250	11.75	-	-
2014-05-23	LKB00417E153	8.75	2_11	250	8.05	8.51	(0.46)
2014-05-23	LKB00417E153	8.75	2_11	250	8.05	8.51	(0.46)
2014-06-02	LKB00417E153	8.75	2_11	250	8.00	8.43	(0.43)
2014-06-02	LKB00417E153	8.75	2_11	250	8.00	8.43	(0.43)
2014-06-02	LKB00922G017	11.20	7_12	75	9.95	-	-
2014-06-03	LKB00619G019	10.60	5_0	250	8.88	9.37	(0.49)
2014-06-03	LKB00619G019	10.60	5_0	250	8.88	9.37	(0.49)
2014-06-06	LKB00619I155	10.60	5_2	250	8.85	9.88	(1.03)
2014-06-06	LKB03044F019	13.50	29_7	250	11.70	-	-
2014-06-06	LKB03044F019	13.50	29_7	250	11.70	-	-
2014-06-06	LKB03044F019	13.50	29_7	250	11.70	-	-
2014-06-06	LKB03044F019	13.50	29_7	250	11.70	-	-
2014-06-13	LKB00922G017	11.20	7_11	250	9.78	-	-
2014-06-13	LKB00922G017	11.20	7_11	250	9.78	-	-
2014-06-13	LKB00922G017	11.20	7_11	250	9.78	-	-
2014-07-03	LKB01024A014	11.40	9_4	250	9.71	10.02	(0.31)
2014-07-03	LKB01024A014	11.40	9_4	250	9.71	10.02	(0.31)
2014-07-03	LKB01024A014	11.40	9_4	250	9.71	10.02	(0.31)
2014-07-03	LKB01024A014	11.40	9_4	250	9.71	10.02	(0.31)
2014-07-11	LKB02034A012	13.25	19_3	100	10.99	10.91	0.08
2014-07-11	LKB03044A010	13.50	29_1	100	11.41	11.18	0.23
2014-07-15	LKB01529E014	13.00	14_7	150	10.58	10.65	(0.07)
2014-07-18	LKB01529A012	13.00	14_3	350	10.53	10.46	0.07
2014-07-18	LKB01529E014	13.00	14_7	300	10.58	10.46	0.12
2014-08-04	LKB01024A014	11.40	9_3	200	8.20	9.01	(0.81)
2014-08-04	LKB00619I155	10.60	5_1	250	7.25	8.03	(0.78)
2014-08-12	LKB01024A014	11.40	9_3	400	8.05	8.74	(0.69)
2014-10-01	LKB01529E014	13.00	14_5	200	8.60	8.51	0.09
2014-10-03	LKB01024A014	11.40	9_1	500	7.60	7.91	(0.31)
			එකතුව	15,075			

Hongkong & Shanghai Banking Corp.							
2014-01-27	LKB00619G019	10.60	5_4	400	8.83	9.72	(0.89)
2014-01-27	LKB00922G017	11.20	8_4	3,500	9.90	-	-
2014-03-24	LKB00415K014	8.50	1_7	370	7.60	7.57	0.03
2014-03-24	LKB00415K014	8.50	1_7	2,630	7.60	7.57	0.03
2014-04-01	LKB00415K014	8.50	1_7	1,000	7.60	7.61	(0.01)
2014-04-01	LKB00415K014	8.50	1_7	1,000	7.60	7.61	(0.01)
2014-04-22	LKB00417E153	8.75	3_0	140	8.10	8.73	(0.63)
2014-04-22	LKB00417E153	8.75	3_0	375	8.10	8.73	(0.63)
2014-07-15	LKB00619I155	10.60	5_1	8,000	8.10	9.07	(0.97)
2014-07-15	LKB00619I155	10.60	5_1	8,000	8.10	9.07	(0.97)
2014-07-15	LKB00619I155	10.60	5_1	7,000	8.10	9.07	(0.97)
2014-11-12	LKB00516I013	8.00	1_9	3,650	6.40	6.65	(0.25)
2014-11-17	LKB00516I013	8.00	1_9	106	6.36	6.68	(0.32)
			එකතුව	36,171			
Natwealth Securities Ltd.							
2014-05-02	LKB00516I013	8.00	2_4	50	7.75	8.72	(0.97)
2014-06-02	LKB00417E153	8.75	2_11	500	8.00	8.43	(0.43)
2014-06-06	LKB00922G017	11.20	7_12	550	9.90	-	-
			එකතුව	1,100			
Perpetual Treasuries							
2014-04-01	LKB00415K014	8.50	1_7	100	7.60	7.61	(0.01)
2014-04-28	LKB00516I013	8.00	2_4	200	7.75	8.73	(0.98)
2014-05-09	LKB00922G017	11.20	8_0	100	10.00	-	-
2014-05-16	LKB02034A012	13.25	19_4	175	11.32	11.03	0.29
2014-05-16	LKB02034A012	13.25	19_4	175	11.32	11.03	0.29
2014-05-16	LKB02034A012	13.25	19_4	150	11.32	11.03	0.29
2014-06-02	LKB00922G017	11.20	7_12	150	9.95	-	-
2014-06-06	LKB01024A014	11.40	9_5	250	10.05	10.51	(0.46)
2014-06-27	LKB03044F019	13.50	29_6	500	11.68	-	-
2014-07-18	LKB01529A012	13.00	14_3	100	10.53	10.46	0.07
2014-07-18	LKB01529E014	13.00	14_7	250	10.58	10.46	0.12
2014-10-01	LKB01529E014	13.00	14_5	200	8.60	8.51	0.09
2014-10-03	LKB01529E014	13.00	14_5	150	8.50	8.28	0.22
			එකතුව	2,500			
Seylan Bank PLC							
2014-01-06	LKB00619G019	10.60	5_5	1,000	9.35	9.99	(0.64)
2014-04-01	LKB00415K014	8.50	1_7	1,500	7.60	7.61	(0.01)
2014-04-02	LKB00415K014	8.50	1_7	500	7.60	7.57	0.03
2014-04-04	LKB00516I013	8.00	2_5	500	7.75	8.82	(1.07)
2014-04-04	LKB00415K014	8.50	1_7	1,000	7.60	7.61	(0.01)
2014-04-11	LKB00516F019	8.00	2_1	1,000	7.65	8.65	(1.00)
2014-05-09	LKB00417E153	8.75	2_12	500	8.10	8.61	(0.51)
2014-05-09	LKB00417E153	8.75	2_12	2,025	8.10	8.61	(0.51)

2014-05-09	LKB00417E153	8.75	2_12	1,400	8.10	8.61	(0.51)
2014-05-23	LKB00417E153	8.75	2_11	500	8.05	8.51	(0.46)
2014-05-23	LKB00922G017	11.20	7_12	100	10.00	-	-
2014-05-30	LKB00417E153	8.75	2_11	500	8.00	8.44	(0.44)
2014-06-03	LKB00619G019	10.60	5_0	500	8.88	9.37	(0.49)
2014-06-03	LKB00417E153	8.75	2_11	500	7.95	8.4	(0.45)
2014-06-06	LKB00619G019	10.60	5_0	500	8.80	9.42	(0.62)
2014-06-06	LKB00619G019	10.60	5_0	1,000	8.80	9.42	(0.62)
2014-06-13	LKB00922G017	11.20	7_11	500	9.78	-	-
2014-06-27	LKB00922G017	11.20	7_11	1,100	9.78	-	-
2014-07-11	LKB01529A012	13.00	14_3	1,750	10.63	10.63	(0.00)
2014-07-11	LKB01529A012	13.00	14_3	510	10.63	10.53	(0.10)
2014-07-15	LKB01529A012	13.00	14_3	2,000	10.53	10.65	(0.12)
2014-07-18	LKB00619I155	10.60	5_1	500	8.10	8.93	(0.83)
2014-07-18	LKB01529A012	13.00	14_3	3,600	10.53	10.46	0.07
2014-07-18	LKB01529E014	13.00	14_7	500	10.58	10.46	0.12
2014-08-01	LKB01529E014	13.00	14_7	1,250	9.45	9.72	(0.27)
2014-08-12	LKB01024A014	11.40	9_3	3,000	8.05	8.74	(0.69)
2014-10-03	LKB01024A014	11.40	9_1	500	7.60	7.91	(0.31)
			එකතුව	28,235			
Wealth Trust Securities Ltd.							
2014-01-06	LKB00619G019	10.60	5_5	65	9.35	9.99	(0.64)
2014-01-06	LKB00619G019	10.60	5_5	500	9.35	9.99	(0.64)
2014-02-06	LKB00922G017	11.20	8_4	25	9.90	-	-
2014-02-21	LKB02034A012	13.25	19_7	150	11.07	11.03	0.04
2014-02-24	LKB00922G017	11.20	8_3	272	9.90	-	-
2014-03-21	LKB01024A014	11.40	9_8	20	10.15	10.44	(0.29)
2014-03-21	LKB01529A012	13.00	14_7	100	10.91	10.88	0.03
2014-03-28	LKB00415K014	8.50	1_7	750	7.60	7.61	(0.01)
2014-04-01	LKB00415K014	8.50	1_7	1,000	7.60	7.61	(0.01)
2014-04-01	LKB00415K014	8.50	1_7	1,000	7.60	7.61	(0.01)
2014-04-01	LKB00415K014	8.50	1_7	1,000	7.65	7.61	(0.04)
2014-04-01	LKB00415K014	8.50	1_7	500	7.65	7.61	(0.04)
2014-04-04	LKB00415K014	8.50	1_7	500	7.60	7.61	(0.01)
2014-04-04	LKB00415K014	8.50	1_7	500	7.60	7.61	(0.01)
2014-04-11	LKB00922G017	11.20	8_1	15	10.00	-	-
2014-04-17	LKB00922G017	11.20	8_1	6	10.00	-	-
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08

2014-04-22	LKB01529A012	13.00	14_6	500	10.93	10.85	0.08
2014-04-22	LKB01529A012	13.00	14_6	200	10.93	10.85	0.08
2014-04-28	LKB00516I013	8.00	2_4	500	7.75	8.75	(1.00)
2014-05-02	LKB00516I013	8.00	2_4	500	7.75	8.72	(0.97)
2014-05-02	LKB00516I013	8.00	2_4	500	7.75	8.72	(0.97)
2014-05-02	LKB00516I013	8.00	2_4	500	7.75	8.72	(0.97)
2014-05-02	LKB00516I013	8.00	2_4	500	7.75	8.72	(0.97)
2014-05-02	LKB00516I013	8.00	2_4	600	7.75	8.72	(0.97)
2014-05-05	LKB00516I013	8.00	2_4	150	7.75	8.73	(0.98)
2014-05-09	LKB00417E153	8.75	2_12	150	8.10	8.61	(0.51)
2014-05-09	LKB00417E153	8.75	2_12	600	8.10	8.61	(0.51)
2014-05-09	LKB00922G017	11.20	8_0	150	10.00	-	-
2014-05-09	LKB00922G017	11.20	8_0	500	10.00	-	-
2014-05-16	LKB00619G019	10.60	5_1	500	8.94	9.78	(0.84)
2014-05-16	LKB00619G019	10.60	5_1	500	8.94	9.78	(0.84)
2014-05-16	LKB00516I013	8.00	2_3	80	7.75	8.58	(0.83)
2014-05-16	LKB00922G017	11.20	8_0	250	10.00	-	-
2014-05-19	LKB00417E153	8.75	2_12	500	8.10	8.51	(0.41)
2014-05-19	LKB00417E153	8.75	2_12	500	8.10	8.51	(0.41)
2014-05-19	LKB00417E153	8.75	2_12	500	8.10	8.51	(0.41)
2014-05-19	LKB00417E153	8.75	2_12	250	8.10	8.51	(0.41)
2014-05-23	LKB00417E153	8.75	2_11	250	8.05	8.51	(0.46)
2014-05-23	LKB01529A012	13.00	14_5	61	10.91	10.85	0.06
2014-05-23	LKB00922G017	11.20	7_12	100	10.00	-	-
2014-05-30	LKB01024A014	11.40	9_6	500	10.10	10.53	(0.43)
2014-05-30	LKB01024A014	11.40	9_6	500	10.10	10.53	(0.43)
2014-06-02	LKB00417E153	8.75	2_11	700	8.00	8.43	(0.43)
2014-06-02	LKB00922G017	11.20	7_12	150	9.90	-	-
2014-06-03	LKB00417E153	8.75	2_11	500	7.95	8.4	(0.45)
2014-06-03	LKB00417E153	8.75	2_11	250	7.95	8.4	(0.45)
2014-06-03	LKB00922G017	11.20	7_12	150	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	500	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	500	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	500	9.90	-	-
2014-06-06	LKB00922G017	11.20	7_12	600	9.90	-	-
2014-06-13	LKB01024A014	11.40	9_5	250	10.00	10.55	(0.55)
2014-06-13	LKB00922G017	11.20	7_11	500	9.78	-	-
2014-06-13	LKB00922G017	11.20	7_11	500	9.78	-	-
2014-06-13	LKB00922G017	11.20	7_11	20	9.78	-	-
2014-06-27	LKB01024A014	11.40	9_5	450	10.00	10.21	(0.21)
2014-06-27	LKB00922G017	11.20	7_11	300	9.78	-	-
2014-07-01	LKB00922G017	11.20	7_11	150	9.78	-	-
2014-07-11	LKB00619I155	10.60	5_1	250	8.10	9.14	(1.04)
2014-07-18	LKB01529A012	13.00	14_3	300	10.53	10.46	0.07

2014-07-18	LKB01529E014	13.00	14_7	500	10.58	10.46	0.12
2014-07-18	LKB01529E014	13.00	14_7	250	10.58	10.46	0.12
2014-07-18	LKB01529E014	13.00	14_7	100	10.58	10.46	0.12
2014-07-18	LKB03044F019	13.50	29_6	100	11.42	10.86	0.56
2014-08-01	LKB00619I155	10.60	5_1	500	7.25	8.12	(0.87)
2014-08-01	LKB00619I155	10.60	5_1	250	7.25	8.12	(0.87)
2014-08-04	LKB01529E014	13.00	14_7	500	9.25	9.62	(0.37)
2014-08-12	LKB01024A014	11.40	9_3	250	8.05	8.74	(0.69)
2014-08-12	LKB01024A014	11.40	9_3	400	8.05	8.74	(0.69)
2014-08-19	LKB03044F019	13.50	29_5	100	9.38	9.4	(0.02)
2014-09-03	LKB00517A018	8.00	2_4	1,000	6.90	7.26	(0.36)
2014-09-03	LKB00517A018	8.00	2_4	1,150	6.90	7.26	(0.36)
2014-09-03	LKB00417E153	8.75	2_8	1,000	7.00	7.26	(0.26)
2014-09-03	LKB00417E153	8.75	2_8	1,150	7.00	7.26	(0.26)
2014-10-01	LKB01024A014	11.40	9_2	100	7.48	7.95	(0.47)
2014-10-03	LKB01024A014	11.40	9_1	400	7.60	7.91	(0.31)
			එකතුව	34,064			
			මුළු එකතුව	225,260			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරක්ෂිත වෙළෙඳපොළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාළව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ” 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති

වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2014 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2014 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු. බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය		වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	5.50	32.72	38.22	14.39	85.61
පෙබරවාරි	-	80.09	80.09	-	100.00
මාර්තු	3.05	130.12	133.17	2.29	97.71
අප්‍රේල්	5.00	120.37	125.37	3.99	96.01
මැයි	-	62.74	62.74	-	100.00
ජූනි	5.95	126.21	132.16	4.50	95.50
ජූලි	5.30	109.48	114.78	4.62	95.38
අගෝස්තු	-	44.20	44.20	-	100.00
සැප්තැම්බර්	-	72.46	72.46	-	100.00
ඔක්තෝබර්	2.95	22.62	25.57	11.54	88.46
නොවැම්බර්	-	13.79	13.79	-	100.00
දෙසැම්බර්	-	18.15	18.15	-	100.00
එකතුව	27.75	832.94	860.69	3.22	96.78
සමුච්චිත එකතුව	445.52	4,702.23	5,147.75	8.65	91.35

(ආ) 2014 වර්ෂයේ සහ ඉදිරි වර්ෂ 02 තුළ මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාලව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2014	8.65
2015	81.88
2016	100

2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මගින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මගින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් අනුව සමාලෝචිත වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්, වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basic Points 1 to 99	1,861,869	39.28	48.65
Basic Points 100 to 199	221,740	4.68	5.79
Basic Points 200 to 299	48,503	1.02	1.27
Basic Points 300 to 399			
Basic Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17

වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basic Points 1 to 4	258,920	5.46	6.76
Basic Points 5	32,573	0.69	0.85
Basic Points 6 to 99	1,205,139	25.43	31.49
Basic Points 100 to 199	129,680	2.74	3.39
Basic Points 200 to 299	11,909	0.25	0.31
Basic Points 300 to 399	973	0.02	0.03
Basic Points 400 to 499	117	0.00	0.00
Basic Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළෙහි ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මගින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නාගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාළව 1% බවත් 2014 වර්ෂයට අදාළව ද එය 2.44% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2014 වර්ෂයට අදාළව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 73 % ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට

වඩා අඩු සහ /හෝ සමාන අගයකටත් 27% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතක් ලෙස
Basis Points 1 to 99	385,118	46.24	59.78
Basis Points 100 to 199	72,480	8.70	11.25
එකතුව	457,597	54.94	71.03
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	61,422	7.37	9.53
Basis Points 5	15,700	1.88	2.44
Basis Points 6 to 99	99,038	11.89	15.37
එකතුව	176,161	21.15	27.34
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	10,497	1.26	1.63
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	188,690	22.65	-
මුළු එකතුව	832,945	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයකට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2014 වර්ෂයේදී ඵලස බැඳුම්කර වටිනාකමින් 73%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2014 වර්ෂයේදී ඵලස බැඳුම්කර වටිනාකමින් 73%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම විගණන කාර්යයේදී ඇගයීමට ලක් නොකෙරුණි.

2015 වර්ෂයට අදාළ නිරීක්ෂණයන්

4.1. Whether such placements were carried on with due approval of the Monetary Board

(අ) 2015 වර්ෂය තුළ අවස්ථා 25 කදී රු.මිලියන 157,591 ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබුණි.

සෘජු නිකුත් කිරීම්වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතිය යනු සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර අරමුදල් රැස්කිරීම සඳහා ලබා දෙන මුදල් මණ්ඩල අනුමැතිය ලෙස සැලකේ.

මෙම වාර්තාව මගින් ආවරණය කරනු ලබන වර්ෂ 9 කට ආසන්න කාලයකදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 2136 කදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අතර එම එකිනෙක නිකුත් කිරීම සඳහා අධිකාරී බලය ලද මුදල් මණ්ඩල අනුමැතිය කුමක්ද යන්න නිශ්චිතව විගණනයට ලබා දෙන ලෙස මහ බැංකුව වෙතින් ඉල්ලා තිබුණද එම තොරතුරු විගණනය ඉදිරිපත් නොකිරිණි.

කෙසේ වුවද, කිසිදු අවස්ථාවක මහ බැංකුව විසින් විධිමත් අනුමැතියකින් තොරව සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර නොමැති බවද මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත.

මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්හිදී පහත කරුණු අනාවරණය විය.

2008 ජනවාරි සිට 2008 අප්‍රේල් දක්වා වූ මාස 04 ක කාලයක් සඳහා අංක MB/PD/1/26/2008 දරණ මුදල් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇති පහත සඳහන් ඵලදා අනුපාත මත සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2008 ජනවාරි 07 දින මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.45	17.35	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

ඉහත සඳහන් තීරණයේ පහත සඳහන් වගන්තිද විය.

- i. උද්ධමන ප්‍රක්ෂේපණවල දෝෂ ආවරණය කිරීම සඳහා පහත පරිදි තීරණය වූ අනුපාතයන් Inflationary expectation plus 4% real rate of return and 2% risk

premium පදනම් කරගෙන රජයේ දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුමැතිය ලබා දීම.

- ii. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ද එම පදනමින්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජන අවස්ථාව ලබා දීම.
- iii. එම මුදල් මණ්ඩල පත්‍රිකාව මඟින් යෝජනා කර ඇති සුරැකුම්පත් සඳහා වන ඵලදා අනුපාත මත ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එකඟතාවයට එළඹීමේ අවස්ථාව සලසා දීම.
- iv. 2008 අප්‍රේල් මාසයට පසුව පවත්නා අනුපාත පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.

(ආ) අනතුරුව 2008 දෙසැම්බර් දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කිරීම් වලට අදාළ පහත සඳහන් ඵලදා අනුපාතිකයන් සඳහා 2008 මැයි 02 දින මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

2008 මැයි සිට දෙසැම්බර් දක්වා යෝජිත ඵලදා අනුපාත ව්‍යුහය (බදු පසු)

බැඳුම්කරයේ පරිණත කාලය	වසර 2	වසර 3	වසර 4	වසර 5	වසර 6	වසර 7	වසර 8	වසර 9	වසර 10	වසර 15
ඵලදා අනුපාතය (%)	18.00	17.05	16.40	15.50	14.80	14.25	13.85	13.55	13.30	12.60

එසේ නිබියදී 2008 ඔක්තෝබර් 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පහත තීරණ මුදල් මණ්ඩලය ගෙන තිබුණි.

- i. ද්විතියික වෙළෙඳපොළ පවත්නා ඵලදා අනුපාතයන් සඳහා Basis Point 5 ක අගයක් එකතු කර සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම. (කෙසේ වුවද මෙම තීරණය මෙහෙයුම් අත්පොතට ඇතුළත් කර නොතිබුණි.)
- ii. ද්විතියික වෙළෙඳපොළ කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ද්විතියික වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් Captive Sources වලට ඉල්ලීමක් කිරීම.

කෙසේ වුවද ඉහත සඳහන් ඵලදා අනුපාතයන්ට පටහැනිව 2008 ජනවාරි 07 දින සිට 2008 ඔක්තෝබර් 07 දින දක්වා කාලය තුළ වෙනත් ඵලදා අනුපාතයන්ටද සෘජු ක්‍රමයට පහත පරිදි බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

තවද ඉහත සඳහන් අනුමැතීන් වල සඳහන්ව ඇති Captive Sources වලට අමතරව පහත සඳහන් පෞද්ගලික අංශයේ ප්‍රාථමික වෙළෙඳුන් වෙතද 2015 වර්ෂයේදී සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

ප්‍රාථමික වෙළෙඳ අංශතනය	2015 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Commercial Bank of Ceylon Ltd.	10,000
Hongkong & Shanghai Banking Corp	3,400
Seylan Bank PLC	2,000
Wealth Trust Securities Ltd.	6,598
එකතුව	21,998

(මෙයට අදාළ විස්තර 4.3. (ඇ) ඡේදයෙන් දක්වා ඇත.)

(ඇ) 2008 දෙසැම්බර් මාසයෙන් අනතුරුව ද මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් සෘජුක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි 27 දින දක්වාම සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණි. තවද එලෙස සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව 2015 මාර්තු 31 දින සහ 2015 දෙසැම්බර් 22 දින සෘජු ක්‍රමයට පිළිවෙලින් රු.බිලියන 14 ක සහ රු.බිලියන 50 ක බැඳුම්කර ලංකා බැංකුව වෙත නිකුත් කර තිබුණි. එලෙසම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අදාළ කර ගන්නා එලදා අනුපාත තීරණය කළ 2008 ජනවාරි 07 දිනට පෙරද එනම් 2005 අප්‍රේල් 01 දින සිටද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. 2005 අප්‍රේල් වලට පෙර තොරතුරු තමන් සතු නොවන බව මහ බැංකුව විසින් මා වෙත අනාවරණය කර ඇත. එහෙයින් 2005 අප්‍රේල් මාසයට පෙර කාලයේදීද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණේද නොමැතිද යන්නද පරීක්ෂා කළ නොහැකි විය. සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්රියාවලියට සම්බන්ධිත මුදල් මණ්ඩල අනුමැතීන් ලෙස මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කර ඇති අනුමැතීන් අතරින් පැරණිම එනම් 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතියට පෙර මෙන්ම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ 2015 පෙබරවාරි 27 දිනට පසුවද බැඳුම්කර නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

(ඈ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතෙහි 2.B ඡේදයෙහි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කර ඇත. එකී පිළිවෙත්හි එක් අංගයක් ලෙස විවිධ අවස්ථාවන් වලදී

මහා භාණ්ඩාගාරය විසින් කරනු ලැබූ ඉල්ලීම්/ඇතුළුම් වලට අනුවද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව නම් සඳහන් කර ඇති ආයතන/ ප්‍රාථමික වෙළඳුන් වෙතද මහ බැංකුව විසින් 2015 වර්ෂය තුළද පහත පරිදි සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබුණි.

මහා භාණ්ඩාගාරය විසින් ඉල්ලුම් කරන ලද දිනය	ඉල්ලුම් කළ ලිපියේ අංකය	නිකුත් කරන ලද ආයතනය	ඉල්ලුම් කරන ලද වටිනාකම (රු.මිලියන)	අරමුණ සැකෙවින්
2015.03.30	TO/PDM/09/490	National Water Supply and Drainage Board (Through BOC)	13,900	-
2015.12.07	TO/PDM/PD/09/483	Ceylon Petroleum Corporation (Through BOC)	25,000	ලංකා බන්දි තෙල් සංස්ථාවේ ශේෂපත්‍රය ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රාග්ධන
2015.12.07	TO/BE2/1/BOC/R/15	BOC	25,000	ජනාධිපති ලේකම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආනයන බිල්පත් පියවීම

(ඉ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් වලට අදාළව මුදල් මණ්ඩලයේ විධිමත් අනුමැතියක් තිබේද යන්න පිළිබඳව ඇගයීමේදී පහත තත්ත්වයන් අවධානයට ලක් කෙරුණි.

- i. 2008 ජනවාරි 07 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා යොදාගන්නා ඵලදා අනුපාත සඳහා අනුමැතිය ලබාගැනීම සිදුකර තිබුණද අදාළ පත්‍රිකාව මඟින්ද සෘජු නිකුත් කිරීම් සඳහා අනුමැතිය ඉල්ලා නොතිබීම සහ එය සෘජු නිකුත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ කවර ආකාරයේ හෝ පළමු ඉල්ලීම ලෙස හඳුනාගැනීමට සාක්ෂියක් නොවීම.
- ii. 2008 ජනවාරි 07 දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම.
- iii. බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් ලෙස සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතෙහි සඳහන් කර තිබීම.
- iv. මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති විසින් 2015 පෙබරවාරි 27 දින සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමේදී මෙම ක්‍රමය විධිමත් අනුමැතියකින් තොරව අනුගමනය කර තිබූ බවට හඳුනාගත් සාක්ෂි නොවීම.
- v. ඉහත පරිදි තාවකාලිකව සෘජු ක්‍රමය අත්හිටුවීමෙන් අනතුරුවද එම ක්‍රමය ක්‍රියාත්මක වී තිබීම.

- vi. සියලුම සෘජු නිකුත් කිරීම් මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව කර ඇති බව මහ බැංකුව විසින් මා වෙත ලිඛිතව අවධාරණය කර තිබීම.
- vii. 2005 වර්ෂයේ අප්‍රේල් මස සිට හෝ එයට පෙර කාලයක සිට 2015 වර්ෂය දක්වාම සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබීම සහ එය අවිධිමත් ක්‍රියාවක් බව අනාවරණය වූ බවට සාක්ෂි නොවීම.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මහ බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණාත්මක කරුණු මාගේ අවධානයට ලක් නොවීය.

4.2. Whether adequate internal controls and decision making process were in place to avoid any irregularities that could have arisen from non-transparency of fund raising

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් රැස්කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමටත් අවිධිමත් ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමටත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි හඳුන්වා දී තිබුණද මතු දැක්වෙන කරුණු හේතුවෙන් මහ බැංකුව විසින් හඳුන්වා දී තිබූ එම ක්‍රියාවලීන් /පද්ධතීන් ප්‍රමාණවත් නොවන බව සහ එම පාලනයන් අභිබවා කටයුතු සිදු වී ඇති බව/ සිදුවිය හැකි බව නිරීක්ෂණය විය.

- (i) බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාද පටිගත කිරීම් සිදු නොකරන බව සහ CCTV කැමරා පද්ධතියක් අදාළ කාර්යාල සහ ගනුදෙනු කාමරය තුළ ස්ථාපනය කර නොතිබීම.
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමට අදාළ ක්‍රමවේදය ඇතුළත් වූ මෙහෙයුම් අත්පොත සඳහා විධිමත් අනුමැතියක් නොමැති වීම.
- (iii) භාණ්ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීමේ එක් එක් අවස්ථාවන් සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතීන් හෝ යම් කමිටුවක සාමූහික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම. (එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණද එම නිකුත් කිරීම් ටෙන්ඩර් මණ්ඩලයේ ඇගයීමකින් අනතුරුව සිදුවන බව විගණනයට තහවුරු නොවීම.)
- (iv) මෙහෙයුම් අත්පොතෙහි වෙන්දේසි ක්‍රමයට අදාළව හඳුන්වාදී ඇති පාලන ක්‍රම වලට සාපේක්ෂව සෘජු ක්‍රමයට අදාළව පාලන ක්‍රම හඳුන්වා දී නොතිබීම.

නිදසුන :-

- ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නොතිබීම හා ක්‍රියාත්මක කර නොතිබීම.
- ඉහත පරිදි කැඳවීම් කරන ප්‍රාථමික ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නොතිබීම.
- සියලු ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගනුදෙනුකරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා දී නොතිබීම.

(V) මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2015 පෙබරවාරි 27 වන දින සිට සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකු අධිපතිවරයා විසින් තීරණය කර ඉන්පසු එනම් 2015 මාර්තු 06 වන දින එම තීරණය මුදල් මණ්ඩලයට දැනුම් දී ඇති බව

ඉහත සඳහන් දුර්වලතාවයන් සෘජු ක්‍රමයට අදාළව විගණනයේදී නිරීක්ෂණය වුවද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව පැමිණිලි තමන් වෙත ලැබී නැති බව අධිපති විසින් මා වෙත තහවුරු කර ඇත.

4.3. Whether placements that have been initially approved by the Monetary Board in 2008 for state owned funds have been extended to all captive sources with appropriate studies and approvals (please provide a list of such captive sources along with information on placements)

(අ) Captive Sources මුල් වරට 2008 වර්ෂයේදී හඳුනාගත් බවට තහවුරු නොවීය. Captive Sources යන්න පිළිබඳව නිවැරදි නිර්වචනය කුමක්ද යන්න ප්‍රශ්නගතව ඇති අතර එය මෙහෙයුම් අත්පොතෙහි හෝ මුදල් මණ්ඩල තීරණ වල නිශ්චිතව සඳහන් කර නොතිබුණි. Captive sources යන්නට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ දෙකම ඇතුළත් බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත.

2008 ජනවාරි 07 දිනැති MB/PD/1/26/2008 දරන මුදල් මණ්ඩල තීරණ අනුව 2008 වර්ෂයේ දී Captive Sources ලෙස සඳහන් කර ඇති EPF,ETF, සහ NSB වැනි ආයතන වලට අමතරව සියලු Captive Sources හඳුනාගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවූ අතර එලෙස කටයුතු කර නොමැති බව මහ බැංකුව විසින්ද මා වෙත තහවුරු කර ඇත. කෙසේ වුවද ඉහත මුදල් මණ්ඩල තීරණය ගැනීමට පෙර එනම් 2005 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය අංශයේ Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අංක MB/PD/1/26/2008 සහ 2008 ජනවාරි 07 දිනැති මුදල් මණ්ඩල තීරණය මඟින් Captive Sources ලෙස EPF,ETF, සහ NSB පමණක් නිශ්චිතව සඳහන් කර තිබුණද අදාළ පත්‍රිකා මඟින් අනුමැතිය අපේක්ෂා කර තිබුණේ EPF,ETF, සහ NSB වැනි හඳුනාගත් Captive Sources වෙත සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ඵලදා අනුපාත සඳහාය. අංක MB/PD/D/25/20/2008 හා 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ EPF සහ වෙනත් captive sources වෙතය. කෙසේ වෙතත් 2008 වර්ෂයට පෙර සිටම එනම් 2005 වර්ෂයේදී ද මහජන බැංකුව හා ලංකා බැංකුව වෙත සෘජු ක්‍රමය මත බැඳුම්කර නිකුත් කර තිබුණද ඉහත තීරණ දෙක මඟින් එම ආයතන දෙක නිශ්චිතව captive sources ලෙස හඳුනාගෙන නොතිබුණි. තවද, captive sources ලෙස නිශ්චිතව හඳුනාගොස් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත බැඳුම්කර නිකුත් කිරීමේ දී එම ආයතන දෙකද සෙසු ප්‍රාථමික ගනුදෙනුකරුවන් අතර සිටි ප්‍රාථමික ගනුදෙනුකරුවන් දෙදෙනෙකු වේ. ඒ අනුව නිශ්චිතව මුදල් මණ්ඩලය විසින් captive sources ලෙස හඳුනාගොස් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට ද සෘජුක්‍රමය මත බැඳුම්කර නිකුත් කිරීම 2005 අප්‍රේල් 01 දින සිටම සිදුව ඇති බව නිරීක්ෂණය වේ. එම දිනට පෙර එනම් 2005 අප්‍රේල් 01 දිනට පෙර තොරතුරු තමන් සතුව නොමැති බව මහ බැංකු අධිපති විසින් මා වෙත වාර්තා කර ඇති අතර ඒ අනුව එම දිනට පෙරද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ඇ) 2015 ජනවාරි 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් නොවන පහත සඳහන් පෞද්ගලික අංශයේ ආයතන වෙතද සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය.

ප්‍රාථමික වෙළෙඳ ආයතනය	2015 වර්ෂය තුළ නිකුත් කළ වටිනාකම (රු.මිලියන)
Commercial Bank of Ceylon Ltd.	10,000
Hongkong & Shanghai Banking Corp	3,400
Seylan Bank PLC	2,000
Wealth Trust Securities Ltd.	6,598
එකතුව	21,998

ඉහත සඳහන් කර ඇති පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත 2015 වර්ෂයේදී නිකුත් කර ඇති බැඳුම්කර පිළිබඳ විස්තර පහත දැක්වේ.

පියවීමේ දිනය	ජාත්‍යන්තර සුරැකුම් හඳුනා ගැනීමේ අංකය	කුපන් අනුපාතය (%)	කල්පිරෙන කාලය (වර්ෂය_මාස)	පිළිගත් වටිනාකම (රු.මිලියන)	ඵලදා අනුපාතය (බදු පසු) %	ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතය (%)	වෙනස
Commercial Bank of Ceylon Ltd							
2015-01-23	LKB00516F019	8.00	1_4	5,000	6.45	5.95	0.50
2015-02-13	LKB00417E153	8.75	2_3	5,000	7.03	7.05	(0.02)
			එකතුව	10,000			
Hongkong & Shanghai Banking Corp.							
2015-02-26	LKB00517F157	8.00	2_3	1,700	7.00	7.09	(0.09)
2015-02-26	LKB00819K017	8.00	4_8	1,700	7.40	7.43	(0.03)
			එකතුව	3,400			
Seylan Bank PLC							
2015-01-23	LKB00516F019	8.00	1_4	2,000	6.45	5.95	0.50
			එකතුව	2,000			
Wealth Trust Securities Ltd.							
2015-01-16	LKB00516F019	8.00	1_4	500	6.32	6.33	(0.01)
2015-01-29	LKB01024A014	11.40	8_10	500	8.07		
2015-01-29	LKB01024A014	11.40	8_10	500	8.07		
2015-01-29	LKB01024A014	11.40	8_10	500	8.07		
2015-01-29	LKB01024A014	11.40	8_10	500	8.07		
2015-02-09	LKB01024A014	11.40	8_9	750	8.15		
2015-02-09	LKB01024A014	11.40	8_9	750	8.15		
2015-02-09	LKB01024A014	11.40	8_9	750	8.15		
2015-02-09	LKB01024A014	11.40	8_9	750	8.15		
2015-02-09	LKB01024A014	11.40	8_9	598	8.15		
2015-02-16	LKB00516I013	8.00	1_6	500	6.45	6.3	0.15
			එකතුව	6,598			
			මුළු එකතුව	21,998			

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4 ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතියික වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින් ගණුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.4. Whether public auctions were adequately conducted to promote government securities market in the medium to long run in line with global best practices

(අ) රජයේ සුරක්ෂිත වෙළෙඳපළ මෙහෙයවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාලව වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය යොදා ගත යුතු ප්‍රශස්ථ හෝ නිශ්චිත අනුපාතය ගෝලීය වශයෙන් තීරණය කර ඇති බව අනාවරණය නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් මෙම විෂයට අදාලව නිකුත් කර ඇති අත්පොතෙහිදී මේ පිළිබඳව නිශ්චිතව සඳහන් වී නොතිබුණි. බොහෝ රටවල මෙම ක්‍රම දෙකම විවිධ අනුපාතයන් යටතේ උපයෝගී කර ගන්නා බව නිරීක්ෂණය විය. වෙන්දේසි ක්‍රමය ගෝලීය ක්‍රමවේදයන්ට අනුව යොදා ගන්නා බව මහ බැංකුව විසින් මා වෙත අවධාරණය කර ඇත. කෙසේ වුවද, 2016 ජූනි 29 දින මා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව” නැමති වාර්තාවෙහි දක්වා ඇති කරුණු අනුව 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි දෙක ඉහත සඳහන් කර ඇති අත්පොතෙහි ඡේද අංක 5 හි දැක්වෙන විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවයට අනුකූලව පවත්වා නොමැති බව නිරීක්ෂණය විය. තවද, සමහර අවස්ථා වලදීද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම සඳහා ඉල්ලුම් කැඳවූ වටිනාකම් ඉක්මවා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබීමද ඉහත සඳහන් විනිවිදභාවය සුරැකීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමක් ලෙස නිරීක්ෂණය විය.

2015 වර්ෂය තුළ වෙන්දේසි ක්‍රමයට සහ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර තිබූ අනුපාතයන් පහත පරිදි වේ.

2015 වර්ෂය සඳහා නිකුත් කළ බැඳුම්කර වටිනාකම සහ ක්‍රමවේදය

මාසය	බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ වටිනාකම (රු. බිලියන)			නිකුත් කරන වටිනාකමෙහි ප්‍රතිශතය	
	වෙන්දේසි	සෘජු ක්‍රමය	එකතුව	වෙන්දේසි	සෘජු ක්‍රමය
ජනවාරි	4.00	69.92	73.92	5.41	94.59
පෙබරවාරි	-	23.52	23.52	-	100.00
මාර්තු	117.00	14.14	131.15	89.22	10.78
අප්‍රේල්	89.31	-	89.31	100.00	-
මැයි	35.25	-	35.25	100.00	-
ජූනි	70.79	-	70.79	100.00	-
ජූලි	81.24	-	81.24	100.00	-
අගෝස්තු	89.32	-	89.32	100.00	-
සැප්තැම්බර්	106.32	-	106.32	100.00	-
ඔක්තෝබර්	13.16	-	13.16	100.00	-
නොවැම්බර්	55.81	-	55.81	100.00	-

දෙසැම්බර්	50.14	50.00	100.14	50.07	49.93
එකතුව	712.33	157.59	869.92	81.88	18.12
මුළු එකතුව	1,157.85	4,859.82	6,017.67	19.24	80.76

(ආ) 2015 සහ 2016 වර්ෂ වලදී මහ බැංකුව විසින් බැඳුම්කර වලට අදාළව වෙන්දේසි ක්‍රමය යොදා ගෙන තිබූ අනුපාතයන් පහත පරිදි විය.

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය
2015	81.88
2016	100

2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී එය පිළිවෙලින් 82% හා 100% ක් දක්වා වර්ධනය වී ඇති බවත් නිරීක්ෂණය විය.

4.5. Whether placement were open only for securities offered for particular auction or other securities at the choice of investors

(අ) යම් වෙන්දේසියකට අදාළ සුරැකුම් (බැඳුම්කර) මෙන්ම එම වෙන්දේසියට යොමු නොකළ වෙනත් සුරැකුම්පත් ද ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට සෘජු ක්‍රමය මගින් අලෙවි කර තිබුණි. එසේ වුවද එලෙස සෘජු ක්‍රමය මගින් වෙනත් භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනුයේ ගැණුම්කරුගේ කැමැත්ත මත පමණක් නොව මහ බැංකුවේ අභිලාෂය මත බව මහ බැංකුව විසින් විගණනයට අනාවරණය කර ඇත.

(ආ) කෙසේ වෙතත් සෘජු ක්‍රමයට අදාළව ඉදිරිපෙළ කාර්යාලය (Front Office) සහ ප්‍රාථමික වෙළෙඳුන් / Captive Sources සමඟ කරන සාකච්ඡා පටිගත කර හෝ වාර්තා කර නොමැති හෙයින් බැඳුම්කර මිලදී ගන්නා පාර්ශ්වයේ අභිලාෂයට ප්‍රමුඛතාවය ලැබූ අවස්ථා නොතිබූ බව නිශ්චිතව සනාථ කරගත නොහැකි විය.

4.6. Whether yield rates offered on placements were fair and supported with evidence on market yield rates

(අ) වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයන් සමඟ සසඳන විට සෘජු ක්‍රමයට අදාළ කරගෙන ඇති ඵලදා අනුපාතිකයන් සාපේක්ෂව රජයට අවම පිරිවැයක් වන පරිදි යොදාගෙන ඇති බව සලකා බලන ලද වර්ෂ 9 ට අදාළ පහත දැක්වෙන කරුණු හේතුවෙන් නිරීක්ෂණය විය. පහත වගුවේ හි දැක්වෙන ගණනය කිරීම් සමාලෝචිත අනුව වර්ෂ 9 තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 56% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු අගයකට නිකුත් කර ඇති බවත්, 1% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට සමාන ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බවත්,

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සෘජු ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය එම වර්ෂ 9 ට අදාළව 43% බවත් නිරීක්ෂණය වේ. ඒ අනුව මුළු සෘජු ක්‍රමයට නිකුත් කර බැඳුම්කර වලින් 57% ක් සාපේක්ෂව අවම පිරිවැයක් වන පරිදි නිකුත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව සෘජු ක්‍රමයේදී පිරිනමා ඇති ඵලදා අනුපාත රජයට සිදුව ඇති පිරිවැය පදනමින් සලකන විට සාධාරණ හා යුක්ති සහගත නොවන බවට නිරීක්ෂණය නොවිය.

වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	මුළු එකතුව (2008 සිට 2015 දක්වා) රු.මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	1,861,869	39.28	48.65
Basis Points 100 to 199	221,740	4.68	5.79
Basis Points 200 to 299	48,503	1.02	1.27
Basis Points 400 to 499	17,894	0.38	0.47
එකතුව	2,150,007	45.36	56.17
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	258,920	5.46	6.76
Basis Points 5	32,573	0.69	0.85
Basis Points 6 to 99	1,205,139	25.43	31.49
Basis Points 100 to 199	129,680	2.74	3.39
Basis Points 200 to 299	11,909	0.25	0.31
Basis Points 300 to 399	973	0.02	0.03
Basis Points 400 to 499	117	0.00	0.00
Basis Points 500 to 599	412	0.01	0.01
එකතුව	1,639,723	34.60	42.84
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	37,707	0.80	0.99
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	912,063	19.24	
මුළු එකතුව	4,739,500	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස 05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යෙදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති

අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතියික වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

(ආ) 2008 ඔක්තෝබර් 07 දිනැති මුදල් මණ්ඩල තීරණ මඟින් වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ඵලදා අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබඳවද අවධානය යොමුකර යැයි උපකල්පනය කර එම Basis Point 05 මූලික පාදක මිනුම් දණ්ඩ (Benchmark) ලෙස යොදාගෙන ඉහත සඳහන් නිරීක්ෂණයන් පිළිබඳව සලකා බලන ලදී. එහිදී වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර ලබා ගත යුතු නිශ්චිත ඵලදා අනුපාතයෙන් බැහැර වෙනත් ඵලදා අනුපාතයන් සෘජු ක්‍රමයේ දී යොදාගෙන තිබීම ඉහත සඳහන් සුරැකුම්පත් වෙළෙඳපොළ වර්ධනය කිරීමේ අරමුණට අනුකූලද යන්න ප්‍රශ්නගත වේ. වෙළෙඳපොළ අනුපාතයට Basis Point 05 ක් එකතු කර බැඳුම්කර නිකුත් කර ඇති ප්‍රමාණය සමාලෝචිත වර්ෂ 9 ට අදාලව 1% බවත් 2015 වර්ෂයට අදාලව ද එය 0% ක් බවත් නිරීක්ෂණය විය.

(ඇ) 2015 වර්ෂයට අදාලව වෙළෙඳපොළ අනුපාත සහ ඵලදා අනුපාත සැසඳීමේදී එම වර්ෂය තුළ සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වලින් 38% ක් එවකට පැවැති වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු අගයකටත් 62% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා වැඩි අගයකටත් නිකුත් කර ඇති බව පහත පරිදි නිරීක්ෂණය විය.

වෙළෙඳපොළ අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර	රු. මිලියන	නිකුත් කරන ලද මුළු බැඳුම්කර වලින් ප්‍රතිශතයක් ලෙස	වෙළෙඳ අනුපාතයන් ලබාගත හැකි වූ බැඳුම්කර වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Basis Points 1 to 99	46,650	29.60	38.37
එකතුව	46,650	29.60	38.37
වෙළෙඳපොළ අනුපාතයට වඩා වැඩි ඵලදා අනුපාතයක් යටතේ නිකුත් කරන ලද බැඳුම්කර			
Basis Points 1 to 4	51,284	32.54	42.18
Basis Points 6 to 99	23,644	15.00	19.45
එකතුව	74,927	47.55	61.63
වෙළෙඳපොළ අනුපාතයට සමානව නිකුත් කර ඇති බැඳුම්කර	-	-	-
කරන ලද බැඳුම්කර වල වෙළෙඳපොළ අනුපාතය නිශ්චිතව හඳුනාගත නොහැකි වටිනාකම	36,014	22.85	-
එකතුව	157,591	100.00	100.00

(ඉහත ගණනය සඳහා වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් ලබාගැනීමේදී බැඳුම්කර වල කල්පිරීමට ඇති වර්ෂයට අඩු ඉදිරි මාස ගණන පූර්ණ වර්ෂයක් ලෙස සලකා ඇත. එනම් නිදසුනක් ලෙස වර්ෂ 4 යි මාස

05 ක් එනම් කල්පිරීමට වර්ෂ 4ක් සහ මාස 5 ක් ඇති බැඳුම්කරයක වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස වසර 5 කට අඩු කාලයක බැඳුම්කරයකට අදාළ ඵලදා අනුපාතය යොදාගෙන ඇත. තවද, වෙළෙඳපොළ ඵලදා අනුපාතය ලෙස ද්විතීක වෙළෙඳපොළේ ඵලදා අනුපාතය අදාළ කර ගෙන ඇති අතර දෛනිකව ප්‍රාථමික ගනුදෙනුකරුවන් විසින් ගනුදෙනු කරනු ලබන වටිනාකම් වල සාමාන්‍ය ගණනය කර ලබාගත් අනුපාතය ද්විතීක වෙළෙඳපොළ ඵලදා අනුපාතිකය ලෙස සලකන ලදී.)

4.7. Whether yield rates on private placements have been lower than market yield rates

ඉහත ඡේදයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි මා වෙත මහ බැංකුවෙන් ලබා දී ඇති තොරතුරු අනුව අදාළ වර්ෂ 9 ක කාලය ඇතුළත මහ බැංකුව සෘජු ක්‍රමයට නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකමින් 57% ක් වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන අගයන්ට නිකුත් කල ඇති බව නිරීක්ෂණය වන හෙයින් සාපේක්ෂව වැඩි අවස්ථා ගණනකදී සෘජු ක්‍රමය සඳහා යොදාගෙන ඇති ඵලදා අනුපාතය වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු බව නිරීක්ෂණය විය. 2015 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 38%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.8. Whether government securities market development has been suppressed by such placements

සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය යටපත් වී තිබේද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව විසින් මා වෙත දන්වා ඇත. විවිධ සීමාකාරී තත්ත්වයන් පැවතීම නිසා රාජ්‍ය විගණනය මඟින්ද ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොමැත. එහෙයින් සෘජු ක්‍රමය භාවිතය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සංවර්ධනය යටපත් වී තිබේද නැතිද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී පිළිතුරක් ලබා දිය නොහැක.

4.9. Whether placements have helped reduce the funding cost to the government on Treasury Bills and Bonds compared to market interest rates

සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කිරීම රජයේ අරමුදල් සම්පාදන පිරිවැය අඩු වීමට බලපා තිබේද යන්න පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් අධ්‍යයනයක් කර නොමැති බව මහ බැංකුව විසින් තහවුරු කර ඇත. එසේ වුවද ඉහත 4.6.(අ) ඡේදයේ දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ 9 තුළ වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු සහ /හෝ සමාන ඵලදා අනුපාතයන්ට 57% ක් සෘජු ක්‍රමය මඟින් බැඳුම්කර නිකුත් කර ඇති හෙයින් (ඵලෙස සාපේක්ෂව අඩු ඵලදා අනුපාතයන් යොදා ගැනීම නිසා) රජයේ අරමුදල් සම්පාදන පිරිවැය වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව සෘජු ක්‍රමය මඟින් අඩු වී ඇති බව සනාථ වේ. 2015 වර්ෂයේදී ඵලෙස බැඳුම්කර වටිනාකමින් 38%ක් (ඉහත 4.6.ඇ. හි දැක්වෙන වගුව) වෙළෙඳපොළ ඵලදා අනුපාතයට වඩා අඩු ඵලදා අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය විය.

4.10. Whether the Central Depository on government securities operates with standard IT controls to prevent any unauthorized transfers of ownership of securities

රජයේ සුරැකුම්පත් වල අයිතිය අධිකාර බලයකින් තොරව හුවමාරු වීම වැලැක්වීමට මධ්‍යම තැන්පතු වල සම්මත, පරිගනක පාලන ක්‍රම සහිත පද්ධතියක් මගින් මෙහෙයවන බව නිරීක්ෂණය විය. තවද එවැනි අධිකාර බලයකින් තොරව සිදු වූ අයිතිය හුවමාරුවක් පිළිබඳව මේ දක්වා මහ බැංකුව වෙත වාර්තා වී නොමැති බවද මහ බැංකුව මා වෙත දන්වා ඇත. එසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ Entrust Securities PLC මගින් බැඳුම්කර වල ආයෝජනය කර තිබුණ ද ඒවායේ අයිතිය තමන් නමින් මහ බැංකුවේ වාර්තාගත වී නොමැති බවට පැමිණිල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ බැංකුව වෙත කර ඇති බවට සහ ඒ පිළිබඳව මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර ඇති බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පවතින සම්මත තොරතුරු තාක්ෂණ පාලනයන් නීති විරෝධී අයිතිය හුවමාරුවක් වැලැක්වීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නගත වන අතර විවිධ සීමාකාරී තත්ත්වයන් හේතුවෙන් සහ නිරන්තරයෙන් සිදුවන රජයේ සුරැකුම්පත් වල අයිතිය හුවමාරු වීමේ නිරවද්‍යතාවය සහ එය නිවැරදිව ලේඛනගතවන්නේද යන්න බාහිර විගණනයකදී පරීක්ෂාවකට ලක් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් ඉහත සඳහන් පාලනයන්ගේ ප්‍රමාණවත් බව පිළිබඳව මෙම විගණන කාර්යයේදී ඇගයීමට ලක් නොකෙරුණි.


මෙම අනාවරණයන් සියල්ල සමස්ථයක් ලෙස සමාලෝචනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව, එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතන වල අදාළ බලධාරීන් භාණ්ඩාගාර බැඳුම්කර මගින් රජයට අවම පිරිවැයක් වන ආකාරයටත් සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය වන ආකාරයටත් අරමුදල් සම්පාදනය කරදීමේ ක්‍රියාවලියේදී තම වගකීම පිළිබඳ අවධානය තව දුරටත් තීව්‍ර ලෙස යොමු කර එම විෂයයට අදාළ තමන් සතු විශේෂඥ දැනුම, අත්දැකීම් සහ සම්පත් ප්‍රශස්ථ ලෙස උපයෝගී කරගෙන අපේක්ෂිත කාර්යභාරය කාර්යක්ෂමව, ගුණාත්මකව හා ආර්ථිකමය ලෙස සපුරාලීමේ අවශ්‍යතාවයක් පවතින බව නිරීක්ෂණය විය.

විගණකාධිපති


2016 වර්ෂය තුළ සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර නොමැති හෙයින් එම වර්ෂයට අදාළව වෙනම වෙළුමක් සකස් කර නොමැත.

රජයේ සුරැකුම්පත් මඟින් අරමුදල් සම්පාදන ක්‍රියාවලියට අදාළව 2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ ඇතැම් වැදගත් දත්ත ආශ්‍රිතව පිළියෙල කළ වක්‍ර කිහිපයක් පහතින් දක්වා ඇත.


2008 සිට 2016 දක්වා එම වර්ෂයන්හි අවසාන දිනට මහ බැංකුවේ ලේඛණ අනුව තිබූ සමස්ථ දේශීය ණය වටිනාකම් අනුව අදින ලද වක්‍රය පහත පරිදි විය.




2008 වර්ෂයේ සිට 2016 දක්වා එම වර්ෂයන්හි අවසාන දිනයන්ට භාණ්ඩාගාර බැඳුම්කරවල ද්විතියික වෙළඳපල ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ දෙක සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ තුන සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ හතර සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ පහ සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ හය සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ දහය සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.




වර්ෂ පහළව සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2008 සිට 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.



වර්ෂ විස්ස සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2015 සහ 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.



වර්ෂ තිහ සහ එයට අඩු කල් පිරීමේ කාලයක් සහිත බැඳුම්කරවල 2015 සහ 2016 දක්වා වර්ෂයන්හි අවසාන දිනට වෙළඳපොළ ඵලදා අනුපාත වක්‍රය පහත පරිදි විය.



2008 සිට 2016 දක්වා වූ එම වර්ෂයන්හි අවසාන දිනට භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, රුපියල් ණය සහ වෙනත් ණය ලෙස මහබැංකුවේ ලේඛණ වලට අනුව පැවති වටිනාකම් අනුව අදින ලද වක්‍රය පහත පරිදි විය

